

# Ceylon Government Gazette

Published by Authority.

No. 5,787—FRIDAY, JUNE 21, 1901.

PART I.—General: Minutes, Proclamations Appointments, and General Government Notifications.  
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.  
PART IV.—Marine and Mercantile  
PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

## Part III. — Provincial Administration.

Land Sales :—			PAGE	Land Acquisition Notices ...			PAGE
Western Province	...	...	1217	Land Resumption Notices...	...	...	1280
Central Province	...	...	1240	Notices under Ordinance No. 1 of 1897...	Suppl. &	...	1281
Northern Province	...	...	—	Abstracts of Season Reports	...	...	1283
Southern Province	...	...	1246	Notices under "The Forest Ordinance"	...	...	1289
Eastern Province	...	...	—	Sales of Arrack, Opium, and Toll Rents	...	...	1286
North-Western Province	...	...	1257	Miscellaneous Provincial and District Notices:—	...	...	—
North-Central Province	...	...	1267	Sales of Salt and Timber	...	...	—
Province of Uva	...	...	1269	Notifications of Close Season, Infected Areas, &c	...	...	—
Province of Sabaragamuwa	...	...	1271	Specifications under "The Irrigation Ordinance"	...	...	—

## LAND SALES IN THE WESTERN PROVINCE.

WITH reference to the notice of sale of land at Dehiwala, No. 1,147, appearing in the *Government Gazette* No. 5,780 of 10th May last, claimants are hereby informed that those who possess certificates issued by the Special Commissioner or Government title plans need not appear at the Kachcheri on the 28th instant.

Government Agent's Office,  
Colombo, June 10, 1901.

J. S. DRIEBERG,  
for Government Agent.

WITH referencē to the *Gazette* Notice No. 1,148 of the 27th May, in *Gazette* No. 5,784 of 31st May, affecting lands at Katukurunda in the Palle pattu of the Salpiti korale, it is hereby notified for information of land-owners that the lands will be settled in favour of their owners and not sold by public auction.

Certificates of quiet possession will be issued to those who are willing to take them on payment of the fees due, which can be ascertained at the Colombo Kachcheri.

The Kachcheri,  
Colombo, June 15, 1901.

J. S. DRIEBERG,  
for Government Agent, W.P.

සිංහල පුවත්පතේ පළ කළ බවට පත්වූ කටුකුරුණ සහ සහ කිබෙන ඉඩම් සම්බන්ධව මැයි මස 31 වෙනි දින දරණ නොමිමර 5,784 රේ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ එම මස 27 වෙනි දින දරණ නොමිමර 1,148 වැනි ගැසට් දන්වීමේ ආකාර ඉඩම් ප්‍රසිද්ධ වූ විටත් දේශීය විකුනුවට නොව අයිතිකාරයින්ට ආණ්ඩු මෙහි අරමුදලක් නැතිකැරියට බේරීමක් කරනු ලබන බව ඒ ඉඩම් අයිතිකාරයින්ගේ දැනගැනීමට මෙසේ ප්‍රසිද්ධ කරමි.

ආණ්ඩුවෙන් නිරවුල් මධ්‍ය ලබාගැනීමට කැමැත්තක් ගසනු ලබන මහජන සාදාහාරීන්ට, ගසනු ලබන කවිවේරයෙන් දැනගැනීමට පුළුවන.

වර්ෂ 1901 න්‍යූ ප්‍රති මස 15 වෙනි දින  
කොළඹ කවිවේරයේදීය.

ජේ. ඇස්. ඩ්‍රීබර්ග්,  
බස්නාහිර දිසා වේ ආණ්ඩුවේ ඒජන්ත වෙසුවට.

No. 1,153, W. P.

Colonial Secretary's Office,  
Colombo, June 7, 1901.

ON Friday, July 19, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,551. Situation—Palle pattu of Hewagam korale.

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Upset Price	
				Extent. per Acre.	Rs.
C 741	Pitipana	Bunwalahena	Matarage Allis Appu of Pitipana	0 2 13	20
9121	Eswatta	Preliminary plan 10,607. Situation—Udugaha pattu of Hewagam korale. Godellalandewatta	Mahawedage Gabo Nide	0 1 15	10
9122	Do.	do.	do.	0 1 3	10
42	Pitipana	Preliminary plan 7,121. Situation—Palle pattu of Hewagam korale. Galpottekele	Madapatage Siman Appu	0 2 36	20
N 148	Mabula	Preliminary plan 4,839. Situation—Udugaha pattu of Hewagam korale. Illukpotedeniya	Iddamalgodage Hendappu	1 1 23	20
O 148	Do.	do.	Iddamalgodage Thegis and others	2 2 21	20
V 232	Kahahena	Preliminary plan 5,196. Situation—Udugaha pattu of Hewagam korale. Gorakagahawatta	Iddamalgodage Lewis Appu	1 2 7	20
R 190	Welikanna	Preliminary plan 5,041. Situation—Udugaha pattu of Hewagam korale. Kahatagahawatta	Rupasinachchige Rapiel Appu	0 1 33	20
A 238	Mawatagama	Preliminary plan 3,136. Situation—Palle pattu of Hewagam korale. Galdolawatta	Sudasinge Ooronis and others	2 3 16	20
T 627	Padukka	Preliminary plan 9,867. Situation—Meda pattu of Hewagam korale. Kekunagahawatta	Kotalawalagamage Heratsingho and others	1 0 32	20
U 627	Do.	do.	do.	1 1 27	20
9307	Mabula	Preliminary plan 10,724. Situation—Udugaha pattu of Hewagam korale. Illukpottewatta	Iddamalgodage Juanis Appu	1 3 34	20
G 623	Arukawatta	Preliminary plan 9,807. Situation—Meda pattu of Hewagam korale. Kahatagahawatta	Kalupahanage Justinahamy of Kurugala	1 3 21	20
904	Uggala	Preliminary plan 4,667. Situation—Meda pattu of Hewagam korale. Ihalawalawatta	U. Podinonohamy and others	0 2 37	20
501	Pitipana	Preliminary plan 7,121. Situation—Palle pattu of Hewagam korale. Porakeyahena	Wannige Lodanis	1 0 12	20
75	Mampe	Preliminary plan 7,552. Situation—Palle pattu of Salpiti korale. Meedinnawatta	K. Esonchihamy and others	1 2 25	20
J 623	Welikanna	Preliminary plan 9,808. Situation—Udugaha pattu of Hewagam korale. Galpotelandawatta	Jalatge Kavistinu	0 1 13	20
6638	Panagoda	Preliminary plan 9,837. Situation—Palle pattu of Hewagam korale. Kosgahalanda	Jayasinghe Arachohige Don Carolis Allis	5 0 0	30
6639	Do.	do.	do.	0 0 23	30
6640	Do.	do.	do.	1 1 39	30
W 622	Arukawatta	Preliminary plan 9,803. Situation—Meda pattu of Hewagam korale. Kahatagahawatta	Habarakadage Amaris	0 2 13	30
X 622	Do.	do.	do.	0 2 20	30
A 623	Do.	Udakumburalandawatta	Kuruppuge Welun Appu	1 0 5	30
B 623	Do.	Kahatagahawatta	Singappulige Mohotti and another	1 0 39	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,153, W. P.

මේ 1901 සවු ජුනි මස 7 වෙනි දින කොළඹ මහසෙසුකාරිස්ථලයේ කන්තෝරුවේදී.

මස්තකර දිනවේ වංශාධිපති ආණ්ඩුවේ ජීවත්වනුයුත්තාන්තේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1901 සවු ජුනි මස 19 වෙනි දිනට පිතුරු දවල් 12ට කොළඹ කවිවරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා දැන.

සිනිම 10,551. සිතිවම සේවායම්කෝරලේ පල්ලේපත්තුව.

කො.	කම.	ඉඩමේ නම.	තෙවේ අයගේ නම.	අක්කර	
				මකක. අ. රු. ප.	රු.
C 741	පිටිපන	බුන්වලසෙන	මාතරගේ අල්ලිස්අස්ස (පිටිපන)	0 2 13	20
9121	ඇස්වත්ත	සිනිම 10,607. සිතිවම සේවායම්කෝරලේ උඩුකකපත්තුව.		0 1 15	10
9122	එම	ගොඩැල්ලු ලියදේවත්ත මහළදේවගේ ගවෝසයිදේ එම		0 1 3	10
42	පිටිපන	සිනිම 7,121. සිතිවම සේවායම්කෝරලේ පල්ලේපත්තුව. ගල්පොත්තේකැලේ	මඩපායගේ සිමන්අස්ස	0 2 36	20

නො.	ව.	ඉඩමේ නම.	නෙතෙහි අයයේ නම.	ඉ. රු. ප.	අක්කර යක මිල.
N 148 O 148	මංඩුල එම	සිතියම 4,839. පිහිටීම සේවාගම්කෝරලේ උඩුගහපත්තුව. ඉළක්පොතේ දෙකිස එම	ඉද්දමල්ගොඩගේ හෙක්දරපු ඉද්දමල්ගොඩගේ හෙක්දරපු සහ තවත්	1 1 23 2 2 21	20 20
V 232	කහපේක	සිතියම 5,196. කොරකහපත්තුව	ඉද්දමල්ගොඩගේ එපිස්දරපු	1 2 7	20
R 190	වැලිකත්ත	සිතියම 5,041. කහපිහපත්තුව	රුරසිංහආචාර්යගේ රපියෙල්දරපු	0 1 33	20
A 238	මාවකගම	සිතියම 3,136. පිහිටීම සේවාගම්කෝරලේ පල්ලේපත්තුව. ගල්දෙලවත්ත	සුදසිංගේ කොරෙකිස් සහ තවත්	2 3 16	20
T 627	පාදුක්ක	සිතියම 9,867. පිහිටීම සේවාගම්කෝරලේ මැදපත්තුව. කැකුගහපත්තුව	කොතලාමලගේ හෙරත්සිංහෝ සහ තවත්	1 0 32 1 1 27	20 20
U 627	එම	එම	එම	1 1 27	20
9307	මංඩුල	සිතියම 10,724. පිහිටීම සේවාගම්කෝරලේ උඩුගහපත්තුව. ඉළක්පොතේපත්තුව	ඉද්දමල්ගොඩගේ ප්‍රවාකිස්දරපු	1 3 34	20
G 623	අරුක්වත්ත	සිතියම 9,807. පිහිටීම සේවාගම්කෝරලේ මැදපත්තුව. කහපිහපත්තුව	කළුපත්තුවේ ප්‍රජනිතානම් (කුරුගල)	1 3 21	20
904	උග්ගල	සිතියම 4,667. ඉහලවලවත්ත	උ. පොඩිකෝනොහාමි සහ තවත්	0 2 37	20
501	පිටිපහ	සිතියම 7,121. පිහිටීම සේවාගම්කෝරලේ පල්ලේපත්තුව. පොරකෙසියාහේන	වත්තියේ ලොදුකිස්	1 0 12	20
75	මාමපේ	සිතියම 7,552. පිහිටීම පල්ලේපිකෝරලේ පල්ලේපත්තුව. මිදින්නවත්ත	ක. ඉසොන්විහාමි සහ තවත්	1 2 25	20
J 623	වැලිකත්ත	සිතියම 9,808. පිහිටීම සේවාගම්කෝරලේ උඩුගහපත්තුව. ගල්පොතලත්දේවත්ත	ජලත්තේ කපිස්කිඳු	0 1 13	20
6638	පහාගොඩ	සිතියම 9,837. පිහිටීම සේවාගම්කෝරලේ පල්ලේපත්තුව. කොස්ගහලත්ද	ජයසිංහආචාර්යගේ දෙව් කරෝලිස් අල්ලිස්	5 0 0 0 0 23	30 30
6639	එම	එම	එම	0 0 23	30
6640	එම	එම	එම	1 1 39	30
W622	අරුක්වත්ත	සිතියම 9,803. පිහිටීම සේවාගම්කෝරලේ මැදපත්තුව. කහපිහපත්තුව	කඩරකඩගේ අමාරිස්	0 2 13	30
X 622	එම	එම	එම	0 2 20	30
A 623	එම	උඩකුමුරලත්දේවත්ත	කුරුපුගේ වෙළුන්දරපු	1 0 5	30
B 623	එම	කහපිහපත්තුව	සිංහපුලියේ මොහොවිලි සහ තවත්	1 0 39	30

මෙම ඉඩම් කැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනාරුඋත්තාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගාණ මස්තාකීර් දිසානේ මංගලිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තාත්සේගෙන්ද දැනගත්ව පුළුවන.  
 කරුණු ආණ්ඩුකාර උතුමානත්වගත්සේගේ ආඥාවලෙස,  
 ඩබ්ල්. ඩී. ටේලර්,  
 වැඩබලන මහසේනාකාරිස් මමින.

No. 1,154, w. p. Colonial Secretary's Office. Colombo, June 7, 1901.

ON Friday, July 19, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 9,285. Situation—Gangaboda pattu of Siyane korale.

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent. A. R. P.
121	Mandawala	Dewatagahawatta	L. Suwanda	1 0 6
61	Do.	Gonagahawatta	Y. A. Nonchihamy	1 1 14
O 745	Pinnawala	Preliminary plan 10,598. Situation—Gangaboda pattu of Siyane korale. Rukkattanagahawatta	V. Girigoris Appu	0 0 21
10	Mawittara	Preliminary plan 7,615. Situation—Palle pattu of Salpiti korale. Kahatagahawatta	V. Punchi Singho Perera	1 0 15
18	Do.	Kanawaladeniyaowita	A. Agonis Perera	0 3 17
A 554	Metirigala	Preliminary plan 9,265. Situation—Gangaboda pattu of Siyane korale. Kahatagahawatta	S. R. de Fonseka, Mudaliyar	0 3 27
B 553	Do.	Liyangugahawatta	do.	0 3 38
1441	Arukhatta	Preliminary plan 4,716. Situation—Palle pattu of Hewagam korale. Kahatagahawatta	M. Malhamy	1 2 9
V. 382	Habarakada	Preliminary plan 3,511. Situation—Palle pattu of Hewagam korale. Delgahalanda	V. Andris Appu	2 2 10

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent. A. R. P.
P 148	Mabulla	Preliminary plan 4,839. Situation—Udugaha pattu of Hewagam korale. Illukpottedeniya	M. Sardiell Naide	1 0 10
904	Uggalla	Preliminary plan 4,667. Situation—Meda pattu of Hewagam korale. Thalawalawatta	U. Juwanis	0 2 37
908	Do.	Wewelgahahenawatta	H. Kalu	0 3 13

Upsét price, -Rs. 20 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,154, W. P.

වර්ෂ 1901 ජූනි මස 7 වෙනි දින කොළඹ

මහසෙනාධාරී ජනරාජාධිපතිතුමාගේ ආණ්ඩු රජයේ විසින්

විකුණා හැකි බවට පත් කළායුතු බවට දැනුම් දෙනු ලබනු ලබනු ලබන පළාත් පාලන ආයතනවලට ප්‍රකාරයට වර්ෂ 1901 ජූනි මස 19 වෙනි දිනට සිකරයක් දැමීමට කොළඹ නගරයේ විකුණනු ලබන ප්‍රදේශයන් පහත පරිදි වේ.

සිකරය 9,285. පිහිටීම සිංහාකෝරළේ ගඟබොඩපත්තුව.

අක්කර

කො.	ගම.	ඉඩමේ නම.	තෙරෙහි අයගේ නම.	අ. ර. ප.	රූ.
121	මන්දවල	දෙවනකවත්ත	ල. සුවද	1 0 6	20
61	එම	ගොනකවත්ත	ස. එ. කොත්මලා	1 1 14	20
සිකරය 10,598.					
C-745	පිත්තල	රූක්කන්තකවත්ත	වි. ශ්‍රීගෝරියස්	0 0 21	20
10	මාලිගම	සිකරය 7,615. පිහිටීම සල්පිටිකෝරළේ පල්ලේපත්තුව.	වි. දුන්විසිංහෝ	1 0 15	20
18	එම	කතවකවත්ත	වි. අනෝනිස්	0 3 17	20
A 554	මිහිරිගල	සිකරය 9,265. පිහිටීම සිංහාකෝරළේ ගඟබොඩපත්තුව.	අ. ස. ආර්. ඩී. පොත්සේකා	0 3 27	20
B-553	එම	ලියඟකවත්ත	මුදලිතුමා	0 3 38	20
1441	අරුක්කවත්ත	සිකරය 4,716. පිහිටීම හේවාගමකෝරළේ පල්ලේපත්තුව.	ම. මල්ලා	1 2 9	20
V-382	කඩරකඩ	සිකරය 3,511.			
P 148	මාලු	දෙවනකවත්ත	වි. අනෝනිස්	2 2 10	20
904	ලේගල්ල	සිකරය 4,839. පිහිටීම හේවාගමකෝරළේ උඩුගඟපත්තුව.	ම. සර්දිගෙල්	1 0 10	20
908	එම	ඉහලවලවත්ත	සිකරය 4,667.		
		වේවාල්ලගඟපත්තුව	උ. ප්‍රමානිස්	0 2 37	20
			ග. කළු	0 3 13	20

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේචාරිකරුන්ට විකුණා දීමට දැනුම් දෙනු ලබනු ලබන ප්‍රදේශයන් පහත පරිදි වේ.

ගරුභර ආණ්ඩුකාර උතුමානස්වකන්සේගේ ආණ්ඩු ලෙස,  
ඩබ්ලිව්. ඩී. ටෙලර්,  
වැඩබලන මහසෙනාධාරී මහත.

No. 1,155, W. P.

Colonial Secretary's Office,  
Colombo, June 14, 1901.

ON Tuesday, July 30, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Land, on the terms authorized by Government.

Preliminary plan 5,028. Situation—Palle pattu, Salpiti korale. Village—Galkissa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
1	Bogahawatta	W. Juan Boteju	Old garden	0 2 9
2	Ambagahawatta	H. Abraham Fernando	do.	0 1 0
3	Kongahawatta	M. Mariya Fernando	do.	0 2 3
4	Gonagahawatta	do.	do.	1 0 5
5	Ambagahawatta	M. Mariya Fernando and others	do.	1 0 0
6	Karandagahawatta	R. Kornelis Perera and others	do.	0 1 22
7	Do.	A. Wellon Fernando	do.	0 1 6
8	Ambagahawatta	H. Allis Grero and others	do.	0 0 28
9	Kapperiyawatta	V. Juan Fernando	do.	0 0 37
10	Karandagahawatta	V. Mariya Soysa and others	do.	0 0 26
11	Kapperayawatta	K. Allis Grero and others	do.	0 2 18
12	Ambagahawatta	K. Gabriel Grero and others	do.	0 1 0
13	Dehigahawatta	V. Paulu Fernando and others	do.	0 1 3
14	Do.	V. Harmanis Fernando and others	do.	0 1 1
15	Kahatagahawatta	do.	do.	0 1 36

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.	
				A.	R. P.
16	Dehigahawatta	W. Sardiel Dias	Old garden	0	0 16
17	Do.	T. Thomis Silva and others	do.	0	0 23
18	Kohombagahawatta	S. Juwanis Dias	do.	0	0 14
20	Do.	K. Johanis Peris and others	do.	0	0 39
21	Do.	N. Tiyadoris Silva and others	do.	0	0 29
22	Henawatta	W. Peduru Fernando	do.	0	0 25
23	Ambagahawatta	W. Gabriel Perera and others	do.	0	0 17
24	Henawatta	M. Hendrick Peris and others	do.	0	0 25
25	Ambagahawatta	M. Jasentu Peris and others	do.	0	0 24
26	Talgahawatta	Watutantirige Appn	do.	0	0 12
27	Ambagahawatta	W. Kornelis Perera and others	do.	0	2 7
28	Talgahawatta	A. Harmanis Fernando	do.	0	0 21
29	Do.	A. Kornelis Fernando	do.	0	1 0
30	Do.	M. Hendrikus Fernando	do.	0	0 24
31	Ambagahawatta	W. Kornelis Fernando and others	do.	0	0 11
32	Baligahawatta	Philip de Alwis Notary and others	do.	0	1 20
33	Ambagahawatta	B. Anthony Fernando and others	do.	0	1 10
34	Talgahawatta	W. Kornelis Perera	do.	0	0 30
35	Do.	K. Thenobami	do.	0	0 23
36	Siyambalagahawatta	M. Gabriel Peris and others	do.	0	0 29
37	Karandagahawatta	W. Tiyadoris Perera	do.	0	0 21
38	Beligahawatta	K. Gironis Fernando and others	do.	0	0 36
39	Madangahawatta	W. S. Louis Fernando and others	do.	0	1 34
40	Kongahawatta	A. W. Johanis Perera and others	do.	0	2 30
41	Miratabadawatta	John William Silva	do.	0	0 21
42	Do.	T. Elias Fernando	do.	0	0 36
43	Pillawatta	E. Harmanis Fernando	do.	0	0 23
44	Do.	Agustinu Aponsu	do.	0	1 32
45	Do.	M. Jeronis Fernando and others	do.	0	1 35
46	Ambagahawatta	Gallage David and others	do.	0	1 22
47	Do.	A. Karolis Allis	do.	0	1 12
48	Kambiligahawatta	N. Karolis Silva	do.	0	0 15
49	Ambagahawatta	Wattanganpollage Kornelis	do.	0	0 35
50	Kambiligahawatta	John William de Silva	do.	0	0 25
51	Ambagahawatta	K. Silestri Fernando	do.	0	2 25
52	Owitawatta	B. Francina Fernando and others	do.	0	0 25
53	Do.	K. Bastiyan Fernando	do.	0	0 19
54	Kongahawatta	K. Silestri Fernando	do.	0	0 24
55	Bakkalayakumburawatta	Leonard de Saram, Muhandiram	do.	0	3 12
56	Kongahawatta	S. Tepanis Fernando	do.	0	0 12
57	Talgahawatta	B. Anthony Fernando	do.	0	1 11
58	Kongahawatta	M. Susiya Aponso and others	do.	0	0 7
59	Do.	K. Francisku Fernando	do.	0	0 8
60	Uswatta	M. Hendrick Fernando	do.	0	1 0
61	Kongahawatta	M. Amawas and others	do.	0	0 6
62	Do.	M. Migel Aponso and others	do.	0	0 8
63	Nelligahawatta	M. Jeronis Fernando and others	do.	0	1 4
65	Kongahawatta	do.	do.	0	0 20
66	Kongahawatta and Nelligahawatta	N. Johanis Silva	do.	0	1 24
67	Kongahawatta	Leonard de Saram, Muhandiram	do.	3	1 33
68	Liyanaparangiyawatta	Simon de Saram	do.	1	3 21
69	Bakmigahakumbura	Leonard de Saram, Muhandiram	Paddy field	0	2 22
70	Bogahaduawatta	do.	do.	1	2 0
71	Bakmigahakumbura	P. Justina Fernando	do.	0	3 39
72	Henerewella	K. Nicholas Fernando	do.	0	3 10
73	Medaliyagahawatta	Jusa Silva and others	do.	1	0 29
74	Karandagahakumbura	Leonard de Saram, Muhandiram	do.	0	3 11
75	Delgahakumbura	do.	do.	0	3 1
76	Kongahakumbura	K. Nicholas Fernando and others	do.	0	3 33
77	Do.	Leonard de Saram, Muhandiram	do.	0	1 36
78	Henwalla	K. Nicholas Fernando	do.	0	1 38
79	Wellaboda-addarawatta	Leonard de Saram, Muhandiram	do.	1	1 6
81	Liyanaparangiyawatta	Poloris Allis	Old garden	0	2 14
82	Do.	Johanis Perera	do.	0	1 18
83	Do.	Gamage Karolis and others	do.	0	1 4
84	Do.	M. Augustino Aponsu	do.	0	0 39
85	Ambagahawatta	Leonard de Saram, Muhandiram	do.	0	2 14
86	Kosgahawatta	T. Welon Peris and others	do.	0	2 10
87	Do.	A. Floris Daberera	do.	0	2 12
88	Liyanaparangiyawatta	M. Kustan Fernando and others	do.	0	0 26
89	Do.	M. Migel Aponso and others	do.	0	0 27
90	Do.	M. Jusa Aponso and others	do.	0	0 30
91	Siyambalagahawatta	K. Elias Fernando	do.	0	0 10
92	Ambagahawatta	Danial Peris	do.	0	3 24
93	Kosgahawatta	K. Koston Fernando	do.	0	1 20
94	Siyambalagahawatta	M. Augustino Aponso	do.	0	1 37
95	Pentaruwatta	M. Manuel Fernando and others	do.	0	0 25
96	Do.	do.	do.	0	2 10
97	Roman Catholic church ground	Kayitan Antoni, Roman Catholic Bishop	do.	0	1 18

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
98	Kongahawatta	Francina Fernando and others	Old garden	0	0	25
99	Do.	Charles Henry Soysa	do.	0	1	32
100	Ambagahawatta	Leonard de Saram, Muhandiram	do.	2	1	8
101	Do.	P. Justina Fernando	do.	0	1	2
102	Beligahawatta	N. Bastian Fernando	do.	0	1	34
103	Pentaturawatta	K. Nicholas Fernando	do.	0	0	38
103A	Do.	Patabendi Muhandiram	do.	0	0	38
104A	—	—	—	0	1	8
104	Sesilawatta	P. L. Anthony Silva	Old garden	0	2	9
105	Ambagahakumbura	K. Romiel Fernando	Paddy field	0	1	13
106	Do.	do.	do.	0	1	3
107	—	—	—	0	0	39
112	Walekumbura	K. Romiel Fernando	Paddy field	0	0	13
113	—	—	—	0	0	13
115	Walekumbura	M. Agustino Aponso	Paddy field	0	1	13
116	Ambagahawatta	M. Agonis Fernando	Old garden	0	1	0
118	Walekumbura Dawatagahawatta	Jamis de Alwis and others	do.	0	0	32
119	Dawatagahakumbura and Walekumbura	do.	Paddy field	1	0	22
120	Asweddamuwakumbura	M. Agustino Aponso	do.	0	2	26
121	Pentaruwatta	Francina Fernando and others	Old garden	0	0	33
122	Do.	T. Louis Peris	do.	0	0	24
123	Do.	M. Maria Aponso and others	do.	0	0	32
124	Do.	T. Komalis Fernando and others	do.	0	2	0
125	Do.	M. Agustino Aponso	do.	0	0	8
126	Pentaruwatta and Hena-watta	K. Romiel Fernando	do.	0	3	27
127	Karandagahawatta	Francisco Peris	do.	0	1	11
128	Beligahawatta	K. Pedro Fernando and others	do.	0	1	21
129	Do.	K. Pedro Fernando	do.	0	0	24
130	Bastiyagawatta	R. Justina Fernando and others	do.	0	2	13
131	Bogahawatta	S. Don Mariku	do.	0	2	6
132	Do.	T. Babina Perera	do.	0	1	15
133	Do.	Kaluhannidige Gabriel	do.	0	2	38
134	Walakumbura	M. Agustino Aponso	do.	0	0	10
135	Dawatagahawatta	Jamis de Alwis and others	do.	0	0	25
136	Rukgahakumbura	Nicholas Perera and another	Paddy field	0	2	5
137	Do.	do.	do.	1	3	10
138	Pentaruwatta	L. Anthony Silva	Old garden	0	0	14
139	Do.	H. Juwanis Peris	do.	0	0	12
140	Megahawatta	K. Paulu Perera and others	do.	0	3	21
141	Megalaponsuhawatta	L. Anthony Silva	do.	0	1	28
141A	Do.	M. Theodoris Peris	do.	0	0	38
142	Kongahawatta	L. Anthony Silva	do.	0	1	12
143	Do.	H. Juwanis Peris	do.	0	0	38
144	Timbirigahawatta	P. Agida Silva and others	do.	0	1	12
145	Kongahawatta	S. Alexander Perera and others	do.	0	1	34
146	Mugahawatta	D. Johanis Gomis and others	do.	0	2	17
147	Do.	L. Anthony Silva	do.	0	2	7
148	Ambagahawatta	W. Allis Fernando	do.	0	2	39
149	Puwakgahawatta	H. Juwanis Peris and others	Paddy field	0	1	35
150	Do.	do.	do.	0	2	21
151	Puwakgahawattaliyade-tunakumbura	H. Juwanis Peris	do.	0	2	18
152	Henerawalla	K. Romiel Fernando	do.	0	1	27
153	Kebellagahakumbura	Nicholas Perera Rupasinghe	do.	0	2	14
154	Migahawatta	H. Juwanis Peris	Old garden	0	2	37
155	Allapitiyahawatta	B. Jusa Silva and others	do.	0	1	17
156	Kongahawatta	P. Justina Fernando	do.	1	1	19
157	Do.	N. Thomis Fernando	do.	0	2	34
158	Kurappugawatta	H. Juwanis Peris	do.	0	2	21
159	Migahawatta	W. Baron Fernando	do.	0	0	32
160	Ambagahawatta	H. Juwanis Peris	do.	0	2	20
161	Migahawatta	H. David Peris	do.	0	0	29
162	Ambagahawatta	K. Harmanis Fonseka	do.	1	2	34
163	Do.	K. Romiel Fernando	do.	0	2	11
164	Kottankumbura	do.	Paddy field	0	3	20
165	Kebellagahakumbura	Nicholas Perera Rupasinghe	do.	1	3	26
166	Heinnearawalakumbura	do.	do.	0	2	18
167	Siyambalagahawatta	W. Kornelis Fernando,	Old garden	0	1	1
168	Do.	G. Katirina Fernando	do.	0	0	23
170	Do.	Bomirige Hendrick and others	do.	0	1	0
171	Do.	B. Gabriel Fonseka	do.	0	1	23
172	Kosgahawatta	K. Senahami	do.	0	1	0
173	Do.	K. David Fernando	do.	0	0	19
174	Do.	K. Santiyago Fonseka	do.	0	1	8
175	Delgahawatta	N. Thomis Fernando	do.	0	1	5
176	Do.	Mimanage Thomis Fernando	do.	0	1	1
177	Bandagewatta	D. Johanis Gomis	do.	0	0	24
178	Do.	D. Secilia Gomis	do.	0	2	12

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
179	Bandagewatta	D. Johanis Gomis	Old garden	0	2	0
180	Ambagahawatta	W. Welun Fernando	do.	0	4	8
181	Do.	H. Juwanis Peris	do.	0	1	11
182	Bandagewatta	Secilia Gomis	do.	0	1	9
183	Orikwatta	W. Siman Louis Fernando	do.	1	0	15
184	Patikatuwaowita	K. Romiel Fernando	do.	0	2	20
185	Kongahawatta	N. Thomis Fernando	do.	0	2	2
186	Do.	Leonard de Saram, Muhandiram	do.	1	0	12
187	Siyambalagahawatta	M. Silestri Fernando	do.	0	2	9
188	Do.	A. Jacob Alwis	do.	0	0	27
189	Ambagahawatta	K. Juwanis Fonseka and others	do.	0	3	14
190	Do.	K. Juwanis Fonseka	do.	0	0	19
191	Kongahawatta	C. Paulu Fernando and others	do.	0	0	30
192	Delgahawatta and Kongahawatta	Bastian Fernando and others	do.	0	1	30
193	Beligahawatta	H. Justina Peris	do.	0	1	30
194	Udumalawatta	K. Hendrick Fernando	do.	0	0	34
195	Bandagewatta	K. Agida Fonseka	do.	0	0	26
196	Do.	N. Isabella Silva	do.	0	1	15
197	Do.	C. H. de Soysa	do.	0	1	35
198	Do.	A. Gomis Alwis	do.	0	2	6
199	Kongahawatta	N. Gustavo Fernando and others	do.	0	1	5
200	Karandagahawatta	A. Thomis Alwis	do.	0	0	27
201	Mahadangahawatta	B. Cicilia Gomis and others	do.	0	1	32
202	Kongahawatta	K. Siman Fernando	do.	0	0	14
203	Do.	P. Helena Gomis	do.	0	0	24
204	Do.	S. Hendrick Gomes and others	do.	0	1	36
205	Do.	K. Lucia Fonseka	do.	0	1	3
206	Udamalawatta	D. Kornelis Peris	do.	0	1	23
207	Siyambalagahawatta	H. Saviel Fernando and others	do.	0	2	31
208	Udamalawatta	M. Pinhamy	do.	0	1	2
209	Bandagewatta	H. Selestina Fernando	do.	0	3	14
210	Kongahawatta	S. Terunnanse and others	do.	0	3	24
211	Do.	W. Welun Fernando	do.	0	1	11
212	Gedigewatta	K. Hendrick Fonseka	do.	0	1	0
213	Do.	B. Juwan Gomis	do.	0	0	14
214	Mahadangahawatta	M. Bastian Fernando and others	do.	0	0	31
215	Do.	P. Tinohami and others	do.	0	0	35
216	Karandagahawatta	S. Hendrick Gomis	do.	0	1	6
217	Kongahawatta	W. Welun Fernando	do.	0	2	29
218	Kahatagahawatta and Koskanattewatta	B. Juwan Gomis	do.	0	2	35
219	Kahatagahawatta	M. Nicholas Aponso and others	do.	0	1	28
220	Do.	W. Andris Fernando	do.	0	0	25
221	Kahatagahawatta	M. Migel Fernando	Old garden	0	0	32
223	Do.	M. Daniel Fernando and others	do.	0	0	33
224	Nugagahawatta	B. Silestri Mendis and others	do.	1	1	14
225	Do.	M. Daniel Fernando and others	do.	0	0	16
226	Kahatagahawatta	W. Simon Louis Fernando	do.	1	0	18
227	Pitakotuwawatta	do.	do.	0	2	19
228	Henekumbura	do.	Paddy field	0	3	39
229	Kahatagahawatta	P. Goronis Perera	Old garden	0	3	0
230	Madangahawatta	P. Hendrick Fernando	do.	0	0	30
231	Do.	K. Harmanis and others	do.	0	2	8
232	Kahatagahawatta	G. Samel Fernando	do.	0	0	30
233	Madangahawatta and Kongahawatta	B. G. Mariya Gomis and others	do.	0	0	24
234	Madangahawatta	S. G. Hendrick Gomis	do.	0	0	28
235	Kottambagahawatta	D. Johanis Gomis	do.	0	0	36
236	Do.	T. Pabilina Peris and others	do.	0	1	25
237	Siyambalagahawatta	H. Saviel Fernando and others	do.	0	2	0
238	Madangahawatta	D. Annattasiya Fonseka and others	do.	0	1	30
239	Do.	G. Helena Fernando	do.	0	1	4
240	Kottambagahawatta	M. Karlina Fernando and others	do.	0	1	4
241	Do.	P. Hendrick Fernando	do.	0	0	30
242	Do.	H. Walenti Fernando	do.	0	0	29
243	Kahatagahawatta	Charles Henry de Soysa	do.	0	1	15
244	Do.	K. Janis Fonseka	do.	0	1	4
245	Do.	K. Kornelis Fonseka	do.	0	2	33
246	Do.	D. Hendrick Gomis	do.	0	1	20
247	Siyambalagahawatta	W. Andris Fernando	do.	0	2	0
248	Do.	M. Daniel Fernando	do.	0	2	28
249	Karandagahawatta	do.	do.	0	0	38
250	Talgahawatta	K. Bastiyan Fonseka and others	do.	0	1	2
251	Do.	Kongamage Brampi	do.	0	1	2
252	Karandagahawatta	K. Nechihami and others	do.	0	1	8
253	Talgahawatta	B. David Sinno	do.	0	0	18
254	Do.	M. Daniel Fernando	do.	0	0	20
256	Siyambalagahawatta	B. Agustinu Mendis and others	do.	0	2	10
257	Siyambalagahawatta and Kongahawatta	S. Hendrick Gomis	do.	1	0	24

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
258	Siyambalagahawatta	K. Juwanis Perera and others	Old garden	2	1	24
259	Henekumbura	S. Hendrick Gomis	Paddy field	5	0	18
260	Kahatagahawatta	E. Juwanis Silva	Old garden	0	1	17
261	Do.	A. Joseph Daberera	do.	0	0	32
262	Do.	H. Don Abraham and others	do.	0	2	30
263	Siyambalagahawatta	M. Joseph Perera	do.	0	0	32
264	Karandagahawatta	M. Daniel Fernando	do.	0	1	0
265	Kahatagahawatta	N. Kornelis Silva	do.	0	2	0
266	Do.	K. Babelina Fonseka	do.	0	0	18
267	Do.	V. Hendrick Soysa and others	do.	0	0	31
268	Kirigalagahawatta	T. David Perera and others	do.	0	1	10
270	Do.	B. Juwan Gomis and others	do.	0	1	0
271	Do.	M. Silestri Fernando	do.	0	0	14
272	Do.	K. Helena Fonseka and others	do.	0	0	8
273	Do.	M. Daniel Fernando	do.	0	0	15
274	Do.	A. Daniel Daberera and others	do.	0	0	24
275	Do.	G. Hendrick Fernando	do.	0	0	31
276	Do.	M. Thomis Fernando	do.	0	0	32
277	Do.	V. Hendrick Soysa	do.	0	0	15
279	Karandagahawatta	K. Bastiyan Fernando	do.	0	0	18
280	Kiripalagahawatta	M. Angelina Fernando and others	do.	0	0	37
281	Do.	A. Sardiel Allis	do.	0	0	25
282	Kahatagahawatta and Karandagahawatta	K. Samil Fonseka and others	do.	0	1	17
283	Kahatagahawatta	V. Bastiyan Soysa	do.	0	1	30
284	Do.	S. Hendrick Gomis	do.	0	1	28
285	Kahatagahawatta and Mahadangahawatta	S. Hendrick Gomis and another	do.	0	1	25
286	Mahadangahawatta	S. Hendrick Gomis	do.	0	1	13
287	Do.	S. G. Hendrick Gomis and others	do.	0	1	8
288	Talgahawatta and Madan-gahawatta	M. Daniel Fernando	do.	0	0	32
289	Talgahawatta and Mahadan-gahawatta	M. Juwanis Fernando	do.	0	0	27
290	Do.	M. Daniel Fernando and others	do.	0	1	7
291	Kahatagahawatta	G. Samuel Fernando	do.	0	0	25
292	Do.	A. Kornelis Perera	do.	0	0	22
293	Do.	M. Dona Johana and others	do.	0	1	10
294	Do.	M. Juwanis Fernando	do.	0	0	24
295	Do.	M. Daniel Fernando	do.	0	0	24

N.B.—The upset price of any Crown lots for sale will be notified at the time of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,155, W. P.

විෂි 1901 ක්වු ජුලි මස 14 වෙනි දින කොලම්

මහසෙනෙවුන්ගේ ජනාධිපතිවරයාගේ කන්තෝරුවේදීය.

සේනාධිපතිවරයාගේ ජනාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වෙන ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට විෂි 1901 ක්වු ජුලි මස 30 වෙනි දිනවූ අභිකරුවාද දවල් 12ට කොලම් කම්මේරියේදී විකුණනට නොහොත් තීන්දුකර දෙනට යෙදෙනවා ඇත.

පිහිටීම 5,028. පිහිටීම සල්පිට්කෝරලේ පල්ලේපත්තුව. ගම—ගල්කිස්ස.

මහත.

කො.	ඉඩමේ නම.	අයිතිකම් නියන්තා.	අන්දම.	අ. රු. ප.
1	බෝගහවත්ත	ව. ජුවන් බොනේජු	පරණ වගාව	0 2 9
2	අඹගහවත්ත	හ. ඒබ්‍රහම් ප්‍රනාන්දු	එම	0 1 0
3	කෝන්ගහවත්ත	ම. මරියා ප්‍රනාන්දු	එම	0 2 3
4	ගෝනගහවත්ත	එම	එම	1 0 5
5	අඹගහවත්ත	එම සහ තවත්	එම	1 0 0
6	කරදගහවත්ත	ර. කොර්නේලීස් ප්‍රේරා සහ තවත්	එම	0 1 22
7	එම	අ. වෙළුන් ප්‍රනාන්දු සහ තවත්	එම	0 1 6
8	අඹගහවත්ත	කො. අල්ලීස් ග්‍රෙරෝ සහ තවත්	එම	0 0 28
9	කප්පෙරියවත්ත	වි. ජුවන් ප්‍රනාන්දු	එම	0 0 37
10	කරදගහවත්ත	වි. මරියා සොයිසා සහ තවත්	එම	0 0 26
11	කප්පෙරියවත්ත	කො. අල්ලීස් ග්‍රෙරෝ සහ තවත්	එම	0 2 18
12	අඹගහවත්ත	කො. ගේබ්‍රියල් ග්‍රෙරෝ සහ තවත්	එම	0 1 0
13	දෙහිගහවත්ත	වි. පාදුළු ප්‍රනාන්දු සහ තවත්	එම	0 1 3
14	එම	වි. හර්මානීස් ප්‍රනාන්දු සහ තවත්	එම	0 1 1
15	කහවගහවත්ත	එම	එම	0 1 36
16	දෙහිගහවත්ත	ව. සර්දියේස් ඩයස්	එම	0 0 16
17	එම	හෙ. ගෝමිස් සිල්වා සහ තවත්	එම	0 0 23



නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	මහත. අ. රු. ප.
18	කොහොඹගහවත්ත	ස. ජුවානිස් ඩයස්	පරණ වගාව	0 0 14
20	එම	ක. ජේෂානිස් පීරිස් සහ තවත්	එම	0 0 39
21	එම	හු. කියදොරිස් සිල්වා සහ තවත්	එම	0 0 29
22	සේනවත්ත	වි. ජේදරු ප්‍රනාන්දු	එම	0 0 25
23	අඹගහවත්ත	ව. ගේබ්‍රියෙල් පෙරු සහ තවත්	එම	0 0 17
24	සේනවත්ත	මො. ගෙනදික් පිරිස් සහ තවත්	එම	0 0 25
25	අඹගහවත්ත	මො. ජසෙත්තු පීරිස් සහ තවත්	එම	0 0 24
26	තල්ගහවත්ත	වතුතන්තිරිගේ අජපු	එම	0 0 12
27	අඹගහවත්ත	ව. කොරිනෝලිස් පෙරු සහ තවත්	එම	0 2 7
28	තල්ගහවත්ත	අ. හරිමානිස් ප්‍රනාන්දු සහ තවත්	එම	0 0 21
29	එම	අ. කොරිනෝලිස් පෙරු සහ තවත්	එම	0 1 0
30	එම	ම. ගෙනඩිරිකස් ප්‍රනාන්දු	එම	0 0 24
31	අඹගහවත්ත	ව. කොරිනෝලිස් ප්‍රනාන්දු සහ තවත්	එම	0 0 11
32	බෙලිගහවත්ත	පිලිප් ද අල්විස් නොතාරිස් සහ තවත්	එම	0 1 20
33	අඹගහවත්ත	බී. අන්තෝනි ප්‍රනාන්දු සහ තවත්	එම	0 1 10
34	තල්ගහවත්ත	ව. කොරිනෝලිස් පෙරු	එම	0 0 30
35	එම	කො. හෙනෝගාමි	එම	0 0 23
36	සියඹලාගහවත්ත	මො. ගේබ්‍රියෙල් පීරිස් සහ තවත්	එම	0 0 29
37	කරදගහවත්ත	ව. කියදොරිස් පෙරු	එම	0 0 24
38	බෙලිගහවත්ත	කො. ගිරෝනිස් ප්‍රනාන්දු සහ තවත්	එම	0 0 36
39	මාදන්ගහවත්ත	ව. සීමන් ඒවිස් ප්‍රනාන්දු සහ තවත්	එම	0 1 34
40	කෝන්ගහවත්ත	අ. ජේෂානිස් පෙරු සහ තවත්	එම	0 2 30
41	මිරිතබදවත්ත	ජෝන් විලියම් සිල්වා	එම	0 0 21
42	එම	කී. එලියස් ප්‍රනාන්දු	එම	0 0 36
43	පිලාවත්ත	එ. හරිමානිස් ප්‍රනාන්දු	එම	0 0 23
44	එම	අගොස්තීන අපොන්සු	එම	0 1 32
45	එම	ම. ජේරෝනිස් ප්‍රනාන්දු සහ තවත්	එම	0 1 35
46	අඹගහවත්ත	ගාල්ලගේ දුවන් සහ තවත්	එම	0 1 22
47	එම	අ. කරෝලිස් අල්ලිස්	එම	0 1 12
48	කම්බෙලිගහවත්ත	හු. කරෝලිස් සිල්වා	එම	0 0 15
49	අඹගහවත්ත	වත්තන්ගන්පොල්ලගේ කොරිනෝලිස්	එම	0 0 35
50	කම්බෙලිගහවත්ත	ජෝන් විලියම් ද සිල්වා	එම	0 0 25
51	අඹගහවත්ත	කො. සිල්ලෙස්ත්‍රි ප්‍රනාන්දු	එම	0 2 25
52	මුවිට්ටන්ත	බ. ප්‍රන්සිනා ප්‍රනාන්දු සහ තවත්	එම	0 0 25
53	එම	කො. බස්කියන් ප්‍රනාන්දු	එම	0 0 19
54	කෝන්ගහවත්ත	කො. සිල්ලෙස්ත්‍රි ප්‍රනාන්දු	එම	0 0 24
55	බක්කලොකුඹුරවත්ත	ලෙයොනාර්ඩ් ඩී සරම් මුහන්දිරම් මහත්මයා	එම	0 3 12
56	කෝන්ගහවත්ත	සී. හෙපිනිස් ප්‍රනාන්දු	එම	0 0 12
57	තල්ගහවත්ත	බී. අන්තෝනි ප්‍රනාන්දු	එම	0 1 11
58	කෝන්ගහවත්ත	ම. සුසියා අපොන්සු සහ තවත්	එම	0 0 7
59	එම	කො. ප්‍රන්සිස්තු ප්‍රනාන්දු	එම	0 0 8
60	උස්වත්ත	ම. ගෙනදික් ප්‍රනාන්දු	එම	0 1 0
61	කෝන්ගහවත්ත	ම. අලාවස් සහ තවත්	එම	0 0 6
62	එම	ම. මිගෙල් අපොන්සු සහ තවත්	එම	0 0 8
63	නෙල්ලිගහවත්ත	ම. ජේරෝනිස් සහ තවත්	එම	0 1 4
65	කෝන්ගහවත්ත	එම	එම	0 0 20
66	එම සහ නෙල්ලිගහ වත්ත	හු. ජේෂානිස් සිල්වා	එම	0 1 24
67	කෝන්ගහවත්ත	ලෙයොනාර්ඩ් ඩී සරම් මුහන්දිරම් මහත්මයා	එම	3 1 33
68	ලියනපරන්ගියාවත්ත	සසීමන් ද සරම්	එම	1 3 21
69	බක්කලොකුඹුර	ලෙයොනාර්ඩ් ඩී සරම් මුහන්දිරම් මහත්මයා	කුඹුර	0 2 22
70	බෝගහවත්ත	එම	එම	1 2 0
71	බක්කලොකුඹුර	ප. ජස්තිනා ප්‍රනාන්දු	එම	0 3 39
72	හෙනෙරවත්ත	කො. නිකුලස් ප්‍රනාන්දු	එම	0 3 10
73	මාදලිගහවත්ත	ජුසා සිල්වා සහ තවත්	එම	1 0 29
74	කරදගහකුඹුර	ලෙයොනාර්ඩ් ඩී සරම් මුහන්දිරම්	එම	0 3 11
75	දෙල්ගහකුඹුර	එම	එම	0 3 1
76	කෝන්ගහකුඹුර	කො. නිකුලස් ප්‍රනාන්දු සහ තවත්	එම	0 3 33
77	එම	ලෙයොනාර්ඩ් ඩී සරම් මුහන්දිරම්	එම	0 1 36
78	සේනවත්ත	කො. නිකුලස් ප්‍රනාන්දු	එම	0 1 38
79	වැල්ලබොඩඅද්දරවත්ත	ලෙයොනාර්ඩ් ඩී සරම් මුහන්දිරම් මහත්මයා	කුඹුර	1 1 6

නො.	ඉඩමේ නම.	අයිතියකම් කියවන්නා.	අයදුම.	මහත.
			අ. රු. ප.	අ. රු. ප.
81	ලියන පරභිභාවත්ත	පොලොව්ස් අල්ලිස්	පරණ වගාව	0 2 14
82	එම	කේසාරිස් පෙරු	එම	0 1 18
83	එම	ගමගේ කරෝලිස් සහ තවත්	එම	0 1 4
84	එම	ම. අගොස්තිහු අපොන්සු	එම	0 0 39
85	අඹගහවත්ත	ලෙගොනාර්ඩ් හි සරම මුහන්දිරම් මහත්මයා	එම	0 2 14
86	කොස්ගහවත්ත	හී. වෙච්න් පිරිස් සහ තවත්	එම	0 2 10
87	එම	අ. ලිලෝරිස් දබරේර	එම	0 2 12
88	ලියන පරභිභාවත්ත	ක. කුස්තන් ප්‍රනාන්දු සහ තවත්	එම	0 0 26
89	එම	ම. ඕගෙල් අපොන්සු සහ තවත්	එම	0 0 27
90	එම	ම. පුසාඅපොන්සු සහ තවත්	එම	0 0 30
91	සියඹලාගහවත්ත	කො. එලියස් ප්‍රනාන්දු	එම	0 0 10
92	අඹගහවත්ත	ඩැනියල් පිරිස්	එම	0 3 24
93	කොස්ගහවත්ත	කො. කොස්තන් ප්‍රනාන්දු	එම	0 1 20
94	සියඹලාගහවත්ත	ම. අගොස්තිහු අපොන්සු	එම	0 1 37
95	පැන්තරුවත්ත	ම. මනුවෙල් ප්‍රනාන්දු සහ තවත්	එම	0 0 25
96	එම	එම	එම	0 2 10
97	රෝමානුකතෝලික පල්ලිය තිබෙන ඉඩම	කයිතන් අන්තෝනි, රෝමානු කතෝලික බිෂොප් උන්තාන්සේ	එම	0 1 18
98	කෝන්ගහවත්ත	ප්‍රන්සිනා ප්‍රනාන්දු සහ තවත්	එම	0 0 25
99	එම	චාර්ල්ස් හැන්රි සොයිසා මහත්මයා	එම	0 1 32
100	අඹගහවත්ත	ලෙගොනාර්ඩ් හි සරම මුහන්දිරම් මහත්මයා	එම	2 1 8
101	එම	ප. පුස්තිනා ප්‍රනාන්දු	එම	0 1 2
102	බෙලිගහවත්ත	න. බස්තියන් ප්‍රනාන්දු	එම	0 1 34
103	පැන්තරුවත්ත	කො. නිකුලස් ප්‍රනාන්දු	එම	0 0 38
103a	එම	පවබැදි මුහන්දිරම්	එම	0 0 38
104a	—	—	—	0 1 8
104	සැසිලවත්ත	ප. අන්තෝනි සිල්වා	පරණ වගාව	0 2 9
105	අඹගහකුඹුර	කු. ගෙමියෙල් ප්‍රනාන්දු	කුඹුර	0 1 13
106	එම	එම	එම	0 1 3
107	—	—	—	0 0 39
112	වලෙකුඹුර	කු. ගෙමියෙල් ප්‍රනාන්දු	කුඹුර	0 0 13
113	—	—	—	0 0 13
115	වලෙකුඹුර	ම. අගොස්තිහු අපොන්සු	කුඹුර	0 1 13
116	අඹගහවත්ත	ම. අගොස්තිහු ප්‍රනාන්දු	එම	0 1 0
118	වලෙකුඹුර; දවටගහ කුඹුර	ජේමිස් හි අල්විස් සහ තවත්	වගාව	0 0 32
119	දවටගහකුඹුර සහ වලෙකුඹුර	එම	කුඹුර	1 0 22
120	අස්වැද්දුම්වකුඹුර	ම. අගොස්තිහු අපොන්සු	එම	0 2 26
121	පැන්තරුවත්ත	ප්‍රන්සිනා ප්‍රනාන්දු සහ තවත්	පරණ වගාව	0 0 33
122	එම	හී. එවිස් පිරිස්	එම	0 0 24
123	එම	ම. මරියාඅපොන්සු සහ තවත්	එම	0 0 32
124	එම	කො. කොර්නෙලිස් ප්‍රනාන්දු සහ තවත්	එම	0 2 0
125	එම	ම. අගොස්තිහු අපොන්සේ	එම	0 0 8
126	එම සහ හේනේ වත්ත	කු. ගෙමියෙල් ප්‍රනාන්දු	එම	0 3 27
127	කරදගහවත්ත	ප්‍රන්සිස්කු පිරිස්	එම	0 1 11
128	බෙලිගහවත්ත	කො. ජේදුරු ප්‍රනාන්දු සහ තවත්	එම	0 1 21
129	එම	කෝ. ජේදුරු ප්‍රනාන්දු	එම	0 0 24
130	බස්තියානානේ වත්ත	ර. පුස්තිනා ප්‍රනාන්දු සහ තවත්	එම	0 2 13
131	බෝගහවත්ත	ස. දෙන මරිකු	එම	0 2 6
132	එම	කො. බබිනා පෙරු සහ තවත්	එම	0 1 15
133	එම	ක. ගබ්‍රියෙල්	එම	0 2 38
134	වලකුඹුර	ම. අගොස්තිහු අපොන්සු	එම	0 0 10
135	දවටගහවත්ත	ජේමිස් ද අල්විස් සහ තවත්	එම	0 0 25
136	රැක්ගහකුඹුර	නිකුලස් පෙරු සහ කෙනෙක්	කුඹුර	0 2 5
137	එම	එම	එම	1 3 10
138	පැන්තරුවත්ත	ලී. අන්තෝනි සිල්වා	පරණ වගාව	0 0 14
139	එම	ස. පුලානිස් පිරිස්	එම	0 0 12
140	මේගහවත්ත	කො. පාබුළුපෙරු සහ තවත්	එම	0 3 21
141	මේගලපොන්සුභාවත්ත	ලී. අන්තෝනි සිල්වා	එම	0 1 28
141a	එම	ම. තියදෙරිස් පිරිස්	එම	0 0 38
142	කෝන්ගහවත්ත	ලී. අන්තෝනි සිල්වා	එම	0 1 12
143	එම	හ. පුලානිස් පිරිස්	එම	0 0 38
144	තිබ්‍රිගහවත්ත	ප. අහිවා සිල්වා සහ තවත්	එම	0 1 12

නො.	ඉඩමේ නම.	අසනිකම කියන්නා.	අන්දම.	මහත.	
				අ.	රු. ප.
145	කෝන්ගහවත්ත	ස. ඇලෙක්සැන්ඩර් ප්‍රේර සහ තවත්	පරණ වගාව	0	1 34
146	මාගහවත්ත	දෙ. ජෙනරාල් ගෝමිස් සහ තවත්	එම	0	2 17
147	එම	ලී. අන්තෝනි සිල්වා	එම	0	2 7
148	අඹහහවත්ත	ව. අල්ලිස් ප්‍රනාන්දු	එම	0	2 39
149	පුවක්ගහවත්ත	හ. පුලානිස් පීරිස් සහ තවත්	කුඹුර	0	1 35
150	එම ලියද්දේදාන කුඹුර	එම	එම	0	2 21
151	එම	හ. පුලානිස් පීරිස්	එම	0	2 18
152	හෙතෙරවත්ත	කු. රෙමිගේ ප්‍රනාන්දු	එම	0	1 27
153	කැබේලලගහ කුඹුර	නිකුලස්පෙරු රූපසිංහ	එම	0	2 14
154	මීගහවත්ත	හ. පුලානිස් පීරිස්	එම	0	2 37
155	අල්ලිපියහවත්ත	බ. පුසාසිල්වා සහ තවත්	එම	0	1 17
156	කෝන්ගහවත්ත	ප. පුස්තිනා ප්‍රනාන්දු	එම	1	1 19
157	එම	න. තෝමිස් ප්‍රනාන්දු	එම	0	2 34
158	කුරුපුගෙවත්ත	හ. පුලානිස් පීරිස්	එම	0	2 21
159	මීගහවත්ත	ව. බාරෙත් ප්‍රනාන්දු	එම	0	0 32
160	අඹහහවත්ත	හ. පුලානිස් පීරිස්	එම	0	2 20
161	මීගහවත්ත	හ. දවිත් පීරිස්	එම	0	0 29
162	අඹහහවත්ත	කො. හර්මානස් පොත්සේකා	එම	1	2 34
163	එම	කු. රෙමිගේ ප්‍රනාන්දු	එම	0	2 11
164	කොට්ටන්කුඹුර	එම	කුඹුර	0	3 20
165	කැබේලලගහකුඹුර	නිකුලස්පෙරු රූපසිංහ	එම	1	3 26
166	හින්තාරවලකුඹුර	එම	එම	0	2 18
167	සියඹලාගහවත්ත	ව. කොර්නේලිස් ප්‍රනාන්දු	පරණ වගාව	0	1 1
168	එම	හ. කතිරිනා ප්‍රනාන්දු	එම	0	0 23
170	එම	බෝ. හෙන්ද්‍රික් සහ තවත්	එම	0	1 0
171	එම	බෝ. ගේබ්‍රියෙල් පොත්සේකා	එම	0	1 23
172	කොස්ගහවත්ත	කො. සෙනෙහාමි	එම	0	1 0
173	එම	කැ. දවිත්ප්‍රනාන්දු	එම	0	0 19
174	එම	කො. සන්තියාගු පොත්සේකා	එම	0	1 8
175	දෙල්ගහවත්ත	න. තෝමිස් ප්‍රනාන්දු	එම	0	1 5
176	එම	මීමනගේ තෝමිස් ප්‍රනාන්දු	එම	0	1 1
177	බන්ඩගේවත්ත	දෙ. ජෙනරාල් ගෝමිස්	එම	0	0 24
178	එම	දෙ. සිසිලියා ගෝමිස්	එම	0	2 12
179	එම	දෙ. ජෙනරාල් ගෝමිස්	එම	0	2 0
180	අඹහහවත්ත	ව. වෙළුන් ප්‍රනාන්දු	එම	0	1 8
181	එම	හ. පුලානිස් පීරිස්	එම	0	1 11
182	බන්ඩගේවත්ත	සිසිලියා ගෝමිස්	එම	0	1 9
183	මිරික්වත්ත	ව. සමන් එවිස් ප්‍රනාන්දු	එම	1	0 15
184	පතිකොටුවේමිවිට	කු. රෙමිගේ ප්‍රනාන්දු	එම	0	2 20
185	කෝන්ගහවත්ත	න. තෝමිස් ප්‍රනාන්දු	එම	0	2 2
186	එම	ලොසොනාඩි ඩී සරම් මුහන්දිරම් මහත්මයා	එම	1	0 12
187	සියඹලාගහවත්ත	ම. සිල්ලෙසත්‍රි ප්‍රනාන්දු	එම	0	2 9
188	එම	අ. ජේකබ් අල්විස්	එම	0	0 27
189	අඹහහවත්ත	කො. පුලානිස් පොත්සේකා සහ තවත්	එම	0	3 14
190	එම	කො. පුලානිස් පොත්සේකා	එම	0	0 19
191	කෝන්ගහවත්ත	කො. පාමුළු ප්‍රනාන්දු සහ තවත්	එම	0	0 30
192	දෙල්ගහවත්ත සහ කෝන්ගහවත්ත	න. බස්තියන් ප්‍රනාන්දු සහ තවත්	එම	0	1 30
193	බෙලිගහවත්ත	හ. පුස්තිනා පීරිස්	එම	0	1 30
194	උඩුමාලුවත්ත	කො. හෙන්ද්‍රික් ප්‍රනාන්දු	එම	0	0 34
195	බන්ඩගේවත්ත	කො. අහිබා පොත්සේකා	එම	0	0 26
196	එම	නු. ඉසබෙලා සිල්වා	එම	0	1 15
197	එම	සී. එච්. ඩී සොසියාමහත්මයා	එම	0	1 35
198	එම	අ. ගොමිස් අල්විස්	එම	0	2 6
199	කෝන්ගහවත්ත	න. ගස්නිහු ප්‍රනාන්දු සහ තවත්	එම	0	1 5
200	කරදගහවත්ත	අ. තෝමිස් අල්ලිස්	එම	0	0 27
201	මහදන්ගහවත්ත	බෝ. සිසිලියා ගෝමිස් සහ තවත්	එම	0	1 32
202	කෝන්ගහවත්ත	කො. සමන් ප්‍රනාන්දු	එම	0	0 14
203	එම	ප. හෙලේනා ගෝමිස්	එම	0	0 24
204	එම	ස. හෙන්ද්‍රික් ගෝමිස් සහ තවත්	එම	0	1 36
205	එම	කො. එසියා පොත්සේකා	එම	0	1 3
206	උඩුමාලුවත්ත	දෙ. කොර්නේලිස් පීරිස්	එම	0	1 23
207	සියඹලාගහවත්ත	හ. සබ්බෙල් ප්‍රනාන්දු සහ තවත්	එම	0	2 31
208	උඩුමාලුවත්ත	මලිමගේ පින්නාමි	එම	0	1 2
209	බන්ඩගේවත්ත	හ. සෙලෙස්තියා ප්‍රනාන්දු	එම	0	3 14

නො.	ඉඩමේ නම.	අයිතියකම් කියවන්නා.	අන්දම.	මහත.
				අ. රු. ප.
210	කෝන්ගහවත්ත	සුමන්ගලතෙරුන්තාන්සේ සහ තවත් පරණ වගාව	එම	0 3 24
211	එම	ව. වෙළුන් ප්‍රනාන්දු	එම	0 1 11
212	ගෙඩිතෙවත්ත	කො. හෙන්ද්‍රික් පොන්සේකා	එම	0 1 0
213	එම	බො. පුවන් ගෝමිස්	එම	0 0 14
214	මහදන්ගහවත්ත	මේ. බස්තියන් ප්‍රනාන්දු සහ තවත්	එම	0 0 31
215	එම	ප. තිනෝගාමි සහ තවත්	එම	0 0 35
216	කරදගහවත්ත	ස. හෙන්ද්‍රික් ගෝමිස්	එම	0 1 6
217	කෝන්ගහවත්ත	ව. වෙළුන් ප්‍රනාන්දු	එම	0 2 29
218	කහටගහවත්ත සහ කොස්සනන්තෙවත්ත	බෝ පුවන් ගෝමිස්	එම	0 2 35
219	කහටගහවත්ත	ම. නිකුලස් අපොන්සු සහ තවත්	එම	0 1 28
220	එම	ව. අන්ද්‍රිස් ප්‍රනාන්දු	එම	0 0 25
221	එම	ම. මිගෙල් ප්‍රනාන්දු	එම	0 0 32
223	එම	ම. බැනියෙල් ප්‍රනාන්දු සහ තවත්	එම	0 0 33
224	නුගහවත්ත	බ. සිල්වෙස්ත්‍රි මැන්දිස් සහ තවත්	එම	1 1 14
225	එම	ම. බැනියෙල් ප්‍රනාන්දු සහ තවත්	එම	0 0 16
226	කහටගහවත්ත	ව. සිමන් එඩ්ස් ප්‍රනාන්දු	එම	1 0 18
227	පිටකොටුවවත්ත	එම	එම	0 2 19
228	හේනේකුඹුර	එම	කුඹුර	0 3 39
229	කහටගහවත්ත	ප. ගොරෝනිස් ප්‍රෙරු	වගාව	0 3 0
230	මාදන්ගහවත්ත	ප. හෙන්ද්‍රික් ප්‍රනාන්දු	එම	0 0 30
231	එම	කො. කර්මානිස් සහ තවත්	එම	0 2 8
232	කහටගහවත්ත	ග. සමිල් ප්‍රනාන්දු	එම	0 0 30
233	මාදන්ගහවත්ත සහ කෝන්ගහවත්ත	බ. මරියා ගෝමිස් සහ තවත්	එම	0 0 24
234	මාදන්ගහවත්ත	ස. හෙන්ද්‍රික් ගෝමිස්	එම	0 0 28
235	කොට්ටම්බාගහවත්ත	දු. ජෙනරානිස් ගෝමිස්	එම	0 0 36
236	එම	කු. පබ්ලිකා පිරිස් සහ තවත්	එම	0 1 25
237	සියඹලාගහවත්ත	ග. සවිසෙල් ප්‍රනාන්දු සහ තවත්	එම	0 2 0
238	මහදන්ගහවත්ත	දෙ. අනන්තසීයා පොන්සේකා සහ තවත්	එම	0 1 30
239	එම	ග. හෙලෙනා ප්‍රනාන්දු	එම	0 1 4
240	කොට්ටම්බාගහවත්ත	මේ. කර්ලිනා ප්‍රනාන්දු සහ තවත්	එම	0 1 4
241	එම	ප. හෙන්ද්‍රික් ප්‍රනාන්දු	එම	0 0 30
242	එම	හෙ. වෙලෙනති ප්‍රනාන්දු	එම	0 0 29
243	කහටගහවත්ත	වාර්ලිස් හැන්රි ද සොසියා මහත්මයා	එම	0 1 15
244	එම	කො. ජනිස් පොන්සේකා	එම	0 1 4
245	එම	කො. කොර්නේලිස් පොන්සේකා	එම	0 2 33
246	එම	දු. හෙන්ද්‍රික් ගෝමිස් සහ තවත්	එම	0 1 20
247	සියඹලාගහවත්ත	ව. අන්ද්‍රිස් ප්‍රනාන්දු	එම	0 2 0
248	එම	ම. බැනියෙල් ප්‍රනාන්දු	එම	0 2 28
249	කරදගහවත්ත	එම	එම	0 0 38
250	තල්ගහවත්ත	කො. බස්තියන් පොන්සේකා සහ තවත්	එම	0 1 2
251	එම	කොන්ගානිගේ බ්‍රමපි	එම	0 1 2
252	කරදගහවත්ත	කො. නොන්විහාමි සහ තවත්	එම	0 1 8
253	තල්ගහවත්ත	බ. දුවන්සිංකෝ	එම	0 0 18
254	එම	ම. බැනියෙල් ප්‍රනාන්දු	එම	0 0 20
256	සියඹලාගහවත්ත	බ. අගොස්තිනු මැන්දිස් සහ තවත්	එම	0 2 10
257	එම සහ කෝන්ගහවත්ත	ස. හෙන්ද්‍රික් ගෝමිස්	එම	1 0 24
258	සියඹලාගහවත්ත	ක. ප්‍රවානිස් ප්‍රෙරු සහ තවත්	එම	2 1 24
259	හෙනකුඹුර	ස. හෙන්ද්‍රික් ගෝමිස්	කුඹුර	5 0 18
260	කහටගහවත්ත	ඇ. ප්‍රවානිස් සිල්වා	වගාව	0 1 17
261	එම	අ. ජෝසැප් දබරේරු	එම	0 0 32
262	එම	ග. දෙන එබ්‍රහම් සහ තවත්	එම	0 2 30
263	සියඹලාගහවත්ත	ම. ජෝසැප් ප්‍රෙරු	එම	0 0 32
264	කරදගහවත්ත	ම. බැනියෙල් ප්‍රනාන්දු	එම	0 1 0
265	කහටගහවත්ත	හු. කොර්නේලිස් සිල්වා	එම	0 2 0
266	එම	කො. බබ්ලිකා පොන්සේකා	එම	0 0 18
267	එම	වි. හෙන්ද්‍රික් සොසියා සහ තවත්	එම	0 0 31
268	කිරිපලගහවත්ත	කු. ඩේවිඩ් ප්‍රෙරු සහ තවත්	එම	0 1 10
270	එම	බෝ. පුවන් ගෝමිස් සහ තවත්	එම	0 1 0
271	එම	ම. සිල්වෙස්ත්‍රි ප්‍රනාන්දු	එම	0 0 14
272	එම	කො. හෙලෙනා පොන්සේකා සහ තවත්	එම	0 0 8
273	එම	ම. බැනියෙල් ප්‍රනාන්දු	එම	0 0 15

නො.	ඉඩමේ නම.	අයිතියක් කියන්නා.	අක්ෂර.	මහත.
			අ. රු. ප.	
274	කිරිපලගහවත්ත	අ. වැනියෙල් දබරේර සහ තවත්	වගාව	0 0 24
275	එම	ග. හෙන්ද්‍රික් ප්‍රනාන්දු	එම	0 0 31
276	එම	මෙ. තෝමස් ප්‍රනාන්දු	එම	0 0 32
277	එම	වී. හෙන්ද්‍රික් සොසියා	එම	0 0 15
279	කරදගහවත්ත	කො. බස්තියන් ප්‍රනාන්දු	එම	0 0 18
280	කිරිපලගහවත්ත	ම. ඒන්ජලිනා ප්‍රනාන්දු සහ තවත්	එම	0 0 37
281	එම	ආ. සර්දියෙල් අල්ලිස්	එම	0 0 25
282	කහවගහවත්ත සහ කරදගහවත්ත	කො. සාමිල් පොත්සේකා සහ තවත්	එම	0 1 17
283	කහවගහවත්ත	වී. බස්තියන් සොසියා	එම	0 1 30
284	එම සහ කොට්ටමබා ගහ වත්ත	ස. හෙන්ද්‍රික් ගෝමිස්	එම	0 1 28
285	කහවගහවත්ත සහ මාදන්ගහවත්ත	ස. හෙන්ද්‍රික් ගෝමිස් සහ කෙනෙක්	එම	0 1 25
286	මහදන්ගහවත්ත	ස. හෙන්ද්‍රික් ගෝමිස්	එම	0 1 13
287	එම	ස. හෙන්ද්‍රික් ගෝමිස් සහ තවත්	එම	0 1 8
288	තල්ගහවත්ත සහ මහදන්ගහවත්ත	ම. වැනියෙල් ප්‍රනාන්දු	එම	0 0 32
289	තල්ගහවත්ත	ම. පුලානිස් ප්‍රනාන්දු	එම	0 0 27
290	එම	ම. වැනියෙල් ප්‍රනාන්දු සහ තවත්	එම	0 1 7
291	කහවගහවත්ත	ග. සමුවෙල් ප්‍රනාන්දු	එම	0 0 25
292	එම	අ. කොර් ත්ලිස් ප්‍රේරේ	එම	0 0 22
293	එම	ම. දෙන ජේතානා සහ තවත්	එම	0 1 10
294	එම	ම. පුලානිස් ප්‍රනාන්දු	එම	0 0 24
295	එම	ම. වැනියෙල් ප්‍රනාන්දු	එම	0 0 24

භෞද්ධ බලය.—සම් ආණ්ඩුව සන්නය ඉඩමක් තිබෙතොත් එහි අක්කරයක වටිනාකම විකුනන දිනේදී දන්වනු ලැබේ.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ජනලේ උන්කාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාමේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උන්කාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුතර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,

ඩබ්ල්යු. ටී. වේලර්,  
වැඩබලන මහසෙකුතාරිස් වමිහ.

No. 1,156, w. p.

Colonial Secretary's Office,  
Colombo, June 13, 1901.

ON Monday, July 29, 1901, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up for sale or settlement, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 2,923. Village—Gorakagoda.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
1986	Panukeregahagodelledeniya	Crown	Manandeniya	5 0 27	10
1988	Debarahenemananepitakattiya	do.	do.	8 0 7	10
L 149	Debarahenedeniya	Heirs of Diminiachchi Atukoralage Don Hendrick of Udawela	do.	2 0 17	30
1990	Part of Debarahenedeniya	do.	do.	0 0 27	30
1991	Do.	do.	do.	0 2 0	30
1992	Do.	do.	do.	0 1 0	30
1994	Debarahenemananeturukattiya	Crown	do.	12 0 36	10
1995	Galwalahenegodelladakunukattiya	do.	Jungle	11 2 28	50
1996	Kitulehenetenna	do.	do.	2 3 37	50
1997	Galwalahenegodellanturukattiya	do.	do.	16 2 9	50
1998	Kitulehenelanda	do.	do.	4 3 0	50
1999	Kahatagahalanda	do.	do.	3 0 0	50
2001	Weligodellelandenturukattiya	do.	do.	1 2 31	50
Preliminary plan 5,465. Village—Gorakagoda.					
6055	Mahingalkandahena	Crown	Jungle	1 1 31	20
6056	Do.	do.	do.	1 1 3	20
6057	Wilakumburehena	do.	do.	1 0 27	20
Village—Udawela.					
6059	Tiruwanadolahena	Crown	Jungle	0 3 9	20
6062	Do.	Gamaetige Awuneris Appn of Udawela	Garden	0 0 9	20
6063	Kandawattapaulakattiya	Crown	Jungle	0 1 37	20
6064	Peelahenekattiya	do.	do.	0 1 20	20

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
6065	Godawatta	Heirs of Diminiachchi Atukoralage Don Hendrick Appuhami of Udawela	Old garden	0	0 22	20
6066	Pitakattiya	do.	do.	0	1 9	20
6067	Peelahena	Crown	Jungle in the midst of an extensive Crown forest. To be re- served	13	2 0	—
6068	Wilakumburehena	Village—Gorakgoda. Crown	Jungle between two fields	1	2' 30	20
E 284	Lindagawakumbura	Village—Udawela. Crown	Deniya	0	0 33	10
6069	Wilakumburahena	Village—Gorakgoda. Crown	Jungle in the centre of an extensive Crown land. To be reserved	0	3 22	—
6070	Malimgalkandehena	do.	do.	1	2 30	—
6128	Kalugalahena <i>alias</i> Durakumbura	Preliminary plan 5,475. Village—Beregama. Crown	Jungle	2	1 9	15
6129	Do.	Crown and Vitaege Don Simon of Beregama	Garden	0	3 35	20
6130	Do.	Crown	Jungle	2	1 28	15
6131	Kalugalawattahenakattiya	Village—Gorakgoda. Crown	Jungle	0	1 10	15
6526	Kahatagahawattapitakattiya	Preliminary plan 5,603. Village—Pimbure. Crown and Kalupaha- nage Pedris and others of Pimbure	Garden	0	1 11	30
6527	Do.	Crown	Deniya	0	1 17	10
6528	Wilakoladeniyahena	do.	Jungle in the midst of an extensive Crown forest. To be re- served	3	1 6	—
6529	Dolabodakattiya	Crown and Lokuwita- nage Harmanis. Appu of Pimbure	Garden	0	1 22	20
6530	Koskolawattapitakattiya	Crown and Mudalige Emis Appnhami	do.	0	2 13	20
6531	Waulagulanehena	Village—Halowita. Crown	Jungle in the midst of an extensive Crown land. To be re- served	0	1 33	—
6532	Koslandagoda	Village—Delpe. Crown	Jungle in the midst of an extensive Crown land. To be reserved	0	2 19	—
6533	Halgahahena	Village—Halowita. Crown	Jungle in the midst of an extensive Crown land. To be reserved	1	0 28	—
6534	Kanalahenegalassehena	do.	do.	0	2 10	—
6536	Heenpanwilakattiya	do.	do.	1	1 22	—
6537	Panwilahena	do.	do.	0	1 30	—
6869	Galaudakandehena	Preliminary plan 5,708. Village—Helembe. Crown	To be reserved	2	3 5	—
6870	Do.	do.	do.	4	2 23	—
6951	Arachchigehena	Preliminary plan 5,724. Village—Udawela. Crown	Jungle	1	0 27	20
6952	Diggalahena	do.	To be reserved	0	3 35	—
6953	Rilawettenehena	do.	do.	0	2 21	—
6957	Tunhaukurunduwatta	do.	Jungle	0	2 26	15
6958	Do.	Crown and Mallawa- achige Johanis Appu	Garden	0	0 33	20
6959	Kitulgasmulahena	Crown	Jungle	1	3 19	15
6960	Kitulgasmulahena	Village—Helembe. Crown	Jungle	6	1 11	15
6972	Ginipitakanda	Preliminary plan 5,729. Village—Helembe. Crown	Jungle	1	2 27	15
7173	Munagalahena	Preliminary plan 5,786. Village—Delpe. Crown	to be reserved	1	2 12	—

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent		Upset Price
				A.	R.	per Acre.
						Rs.
9797	Kirimitiyahena	Preliminary plan 6,497. Village—Helembe. Crown	Jungle	11	0 33	15
1721	Galaudakandahena	Preliminary plan 7,068. Village—Helembe. Crown	To be reserved	4	2 12	—
1722	Do.	do.	do.	1	1 36	—
1723	Do.	do.	do.	2	1 6	—
1724	Do.	do.	do.	4	2 22	—
1725	Koslandagoda	Preliminary plan 7,069. Village—Halowita. Crown	Jungle	2	3 3	15
10223	Korakagahakumburagoda or Golbunelegoda	Preliminary plan 10,973. Village—Mulatiyana. Crown	Chena and jungle	2	1 9	30
6860	Barawagoda	Preliminary plan 5,706. Village—Pinnagoda. Crown	Jungle	1	2 18	300
C 328	Radagewattapitakattiya	Village—Wandurabbe. Hattakaradage Sayoch- chiya	Garden	0	1 10	150
D 328	Radagewatta	Pumagodapedige Sabo and others	do.	2	3 18	150
E 328	Do.	Kadirappulliradage Welmina and others	do.	2	0 39	100
6863	Galpolekele	Crown	Jungle	3	2 19	300
F 328	Egodawattepitakattiya	Village—Mulatiyana. Hettiachchige Don Seneris	Garden	0	1 14	30
Situating in the Maha pattu north of Pasdun korale east.						
10197	Katuhena	Preliminary plan 10,969. Village—Munagama. Liyanage Allis Appu	Garden	0	1 9	180
10199	Millagahakumbura	Ilimbevidanelage Don Emanis Wijesekera of Ilimbe	Paddy field	1	3 6	150
10200	Millagahakumburadeniya	Crown	Deniya	1	3 30	150
10201	Katuhena	do.	Reservation for stream	1	0 0	—
Situating in the Kumbuke pattu of the Rayigam korale.						

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No 1,156, W. P.

විෂි 1901 ක්වු ජුනි මස 13 වෙනි දින කොළඹ

මහසෙනෙවරුන්ගේ කන්තෝරුවේදී.

කළුබර දිස්ත්‍රික්කේ ආණ්ඩුමේ උපවිජයකරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුම සත්කස ඉඩම් ආණ්ඩුමේ නිකුත්වන ලද කොටස වන විෂි 1901 ක්වු ජුනි මස 29 වෙනි දින ක්වු සඳු දවල් 12ට කළුබර කළුබරේදී මෙහි දේසිකර විකුණුවට කෝ තීන්දුකරනට යෙදෙනවා ඇත.

සියලුම 2,923. ගම—ගොරකගොඩ.

කො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අන්දම.	අක්කර		
				අ. රු. ප.	රු.	
1986	පහුකැරගහගොඩැල්ලේ දෙහිය	රජසත්කස	මානන්දෙහිය	5	0 27 10	
1988	දෙබරගේගොඩ මානාගොඩවකවිස	එම	එම	8	0 7 10	
L 149	දෙබරගේගොඩ දෙහිය	උඩවෙලු පදිනි පිටිනිආච්චි අතුකෝරලගේ දෙහි ගොස් දිරික්ගේ උරුමකරුගේ	එම	2	0 17 30	
1990	දෙබරගේගොඩදෙහිය කොටස	එම	එම	0	0 27 30	
1991	එම	එම	එම	0	2 0 30	
1992	එම	එම	එම	0	1 0 30	
1994	දෙබරගේගොඩ මානාගොඩ උතුරු කවිස	රජසත්කස	එම	12	0 36 10	
1995	ගල්වෙලුගේගොඩ ගොඩැල්ලේ දකුණු කවිස	එම	කැලේ	11	2 28 50	
1996	කිකුලෙගේගොඩ නැන්න	එම	එම	2	3 37 50	
1997	ගල්වෙලුගේගොඩ ගොඩැල්ලේ උතුරුකවිස	එම	එම	16	2 9 50	
1998	කිකුලෙගේගොඩද	එම	එම	4	3 0 50	
1999	කකටගහලුද	එම	එම	3	0 0 50	
2001	වැලිගොඩැල්ලේද උතුරුකවිස	එම	එම	1	2 31 50	
සියලුම 5,465.						
6055	මානන්ගල්කන්දේ ගේන	රජසත්කස	එම	1	1 31 50	
6056	එම	එම	එම	1	1 3 50	
6057	විලේකුඹුරේගේන	එම	එම	1	0 27 20	
ගම—උඩවෙලු.						
6059	තිරුමානදෙලෙගේන	රජසත්කස	එම	0	3 9 20	
6062	එම	උඩවෙලු පදිනි ගමඇතිගේ අච්චිකෝරලද	මහාච	0	0 9 20	

නො.	ඉඩමේ නම.	අයිතියට කියන්නා.	අත්දම.	අත්කර	
				මහත.	සහ මිල.
6063	කන්දවත්තොපාඩුල කවිචිය	රජසත්තක	කැලේ	0 1 37	20
6064	පිලයන් කවිචිය	එම	එම	0 1 20	20
6065	ගොඩවත්ත	උඩවෙලපදිත්ති දිවිනිආචිචි අතුකෝරලයේ දොන් හෙන්දිරිත්අප්පහාමි	පරනවගාව	0 0 22	20
6066	පිටකවිචිය	එම	එම	0 1 9	20
6067	පිලයන්	රජසත්තක	රජසත්තක විසාලඉඩ මක් මධ්‍යයෙහි පිහිටි නොවිකිනියපුතු කැලෑ බිමක්	13 2 0	—
6068	විලේකුඹුරේගේන	ගම—ගොරකගොඩ. රජසත්තක	කුඹුරු දෙකකට මැදිවු කැලෑ	1 2 30	20
E 284	ලියගාවකුඹුර	රජසත්තක	දෙහිය	0 0 33	10
6069	විලේකුඹුරේගේන	ගම—ගොරකගොඩ. රජසත්තක	ආණ්ඩුවේ විසාලඉඩ මධ්‍යයෙහි පිහිටි නොවිකිනියපුතුකැලේ	0 3 22	—
6070	මානිත්ගල්කන්දේගේන	එම	එම	1 2 30	—
6128	කලුගල්ගේන නොහොත් දුරකුඹුර	සිතියම 5,475. ගම—බේරෙගම. රජසත්තක	කැලේ	2 1 9	15
6129	එම	බේරෙගමපදිත්ති විනානගේ දොන් සහිමන්සහ රජසත්තක	වගාව	0 3 35	20
6130	එම	රජසත්තක	කැමල්	2 1 28	5
6131	කළුගල්වත්තෙ ගේනෙකවිචිය	ගම—ගොරකගොඩ. රජසත්තක	එම	0 1 10	15
6526	කහටගහවත්තෙ පිටකවිචිය	සිතියම 5,603. ගම—පිඹුර. රජසත්තක සහ පිඹුරෙපදි. කලුපහනගේ පෙදිස් සහ තවත්	වගාව	0 1 11	30
6527	එම	රජසත්තක	දෙහිය	0 1 17	10
6528	විලකොලදෙහියේ ගේන	එම	රජසත්තක විසාලඉඩ මක් මධ්‍යයෙහි පිහිටි නොවිකිනියපුතු කැලෑ	3 1 6	—
6529	දොලබොඩකවිචිය	රජසත්තක සහ පිඹුරෙ පදි. පිලියාච්චිනගේ හර්මානිස් අප්ප	වගාව	0 1 22	20
6530	කොස්කොලුත්තෙ පිටකවිචිය	රජසත්තක සහ මුදලියේ එමිස්අප්පහාමි	එම	0 2 13	20
6531	විලියාගලනෙගේන	ගම—හල්බිට්ට. රජසත්තක	රජසත්තක විසාල ඉඩමක් මධ්‍යයෙහි පිහිටි නොවිකිනිය පුතු කැලේ	0 1 33	—
6532	කොස්ලන්දගොඩ	ගම—දෙල්පෙ. රජසත්තක	එම	0 2 19	—
6533	හල්ගහගේන	ගම—හල්බිට්ට. රජසත්තක	එම	1 0 28	—
6534	කනාලගේනෙ ගලඅස්සෙගේන	එම	එම	0 2 10	—
6536	හිත්පන්දල කවිචිය	එම	එම	1 1 22	—
6537	පත්විලගේන	එම	එම	0 1 30	—
6869	ගලඋඩකන්දගේන	සිතියම 5,708. ගම—හැලම්. රජසත්තක	නොවිකිනියපුතු	2 3 5	—
6870	එම	එම	එම	4 2 23	—
6951	ආරච්චිගෙ ගේන	සිතියම 5,724. ගම—උඩවෙල. රජසත්තක	කැලේ	1 0 27	20
6952	දිග්ගලගේන	එම	නොවිකිනියපුතු	0 3 35	—
6953	උලාවෙකැත්තෙගේන	එම	එම	0 2 21	—
6957	තුන්කපුල් කුරුදුවත්ත	එම	කැලේ	0 2 26	15
6958	එම	රජසත්තක සහ මල්ලව ආම් ගේ රොහානිස්අප්ප	වගාව	0 0 33	20
6959	කිතුල්ගස්මුල්ල ගේන	රජසත්තක	කැලේ	1 3 19	15
6960	එම	ගම—හැලම්. රජසත්තක	එම	6 1 11	15
6972	හිනිපිටකන්ද	සිතියම 5,729. රජසත්තක	කැලේ	1 2 27	15
7173	මුනගලගේන	සිතියම 5,786. ගම—දෙල්පෙ. රජසත්තක	නොවිකිනියපුතු	1 2 12	—
9797	කීර්තෙත්තියගේන	සිතියම 6,497. ගම—හැලම්. රජසත්තක	කැලේ	11 0 33	15
1721	ගල්උඩකන්දගේන	සිතියම 7,068. රජසත්තක	නොවිකිනියපුතු	4 2 12	—
1722	එම	එම	එම	1 1 36	—
1723	එම	එම	එම	2 1 6	—
1724	එම	එම	එම	4 2 22	—
1725	කොස්ලන්දගොඩ	සිතියම 7,069. ගම—හල්බිට්ට. රජසත්තක	කැලේ	2 3 3	15



නො.	ඉඩමේ නම.	අයිතියම කිසිකිසි.	අන්දම.	අක්කර	
				මහන.	සක මිල.
10223	ගොරකගහකුඹුරගොඩ නොහොත් ගල්බේමෙලෙගොඩ	සිතියම 10,973. ගම-මුලුවිසන.		2	1 9 20
6860	බරවගොඩ	රජසන්නක සිතියම 5,706. ගම-පින්නගොඩ.	සේන සහ කැලේ	1	2 18 300
C 328	රදගෙවත්තෙ පිටකවිස	රජසන්නක ගම-වදුරැබිබ.	වගාව	0	1 10 150
D 328	රදගෙවත්ත	සන්නකරදගේ සවොවිසිස පින්නගොඩ පෙදිගේ සබො සහ තවත්	එම	2	3 18 150
E 328	එම	කදුරපුලුරදගේ වෙල්මිනා සහ තවත්	එම	2	0 39 100
6863	ගල්පොලේ කැලේ	රජසන්නක ගම-මුලුවිසන.	කැලේ	3	2 19 300
F 328	එගොඩිත්තෙපිටකවිස	හෙවිආවිගේ දොන් පෙහෙරිස්	වගාව	0	1 14 30
පිහිටා තිබෙන්නේ නැගෙනහිර පසුන්කෝරලේ උතුරුමහපත්තුවේය.					
10197	කටුගේන	සිතියම 10,969. ගම-මුනගම.	එම	0	1 9 180
10199	මිල්ලගහකුඹුර	ලියනගේ අල්ලීස්අපපු ඉලිමෙ පදින්නි ඉලිමෙ විනාන ගේ දොන් එමානිස් විජේ සේකර	කුඹුර	1	3 6 150
10200	මිල්ලගහකුඹුරේ දෙහිස	රජසන්නක	දෙහිස	1	3 30 150
10201	කටුගේන කැලේ	එම	නොවිකිනිසුකු දියපාර	1	0 0 -
පිහිටා තිබෙන්නේ රහිගමකෝරලේ කුඹුගේ පත්තුවේය.					
මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා පරිමිතර්තනරුල්ලන්නාන්සේගෙන්ද, විකිනිමේ කොන්දේසි ගැණ කථනර දිස්ත්‍රික්කේ ආණ්ඩුමේ උපද්විසනරුත්තාන්සේගෙන්ද දැනගත්ව පුවවන.					
ගරුභර ආණ්ඩුකාර උතුරුමහපත්තුවේගේ ආකුමලෙස, ඩබ්ලිව්. ඩී. ඩේලර්, වැඩබලන මහසෙකුකාරිස් මමස.					

No. 1,157, W. P.

Colonial Secretary's Office,  
Colombo, June 13, 1901.

ON Monday, August 5, 1901, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up for sale or settlement, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
Preliminary plan 9,996. Village—Kumbuke.							
A 643	Galgodawatta	Juwandarage Bastian Perera and others	Chena	0	3 31		20
6941	Do.	do.	do.	0	1 6		20
6942	Do.	do.	do.	0	1 21		20
Situating in the Kumbuke pattu of the Rayigam korale.							
Preliminary plan 9,817. Village—Bolgoda.							
W 623	Mahagewatta	C. Jacolis Fernando and others	Garden	0	2 12		750
X 623	Nawisigahawatta	do.	do.	0	2 4		750
Y 623	Bogahawatta	Mahawaduge Mathes Perera	do.	0	2 39		1,000
Situating in the Adikari pattu of the Rayigam korale.							
Preliminary plan 9,567. Village—Ambegoda.							
9078	Pitakadahena	Crown	To be reserved, being in the midst of Crown jungle	7	0 28		—
Preliminary plan 8,770. Village—Latpandura.							
7254	Panwiledeniya	Crown	To be reserved, being in the midst of Crown jungle	3	0 26		—
7255	Panwiledeniyegodella	do.	do.	0	1 15		—
7256	Dikhenedeniya	do.	do.	4	3 8		—
Situating in the Maha pattu north of Pasdun korale east.							
Preliminary plan 10,852. Village—Magura.							
9674	Polgaha-aswedduma	Crown	Deniya	0	1 0		800
9675	Do.	do.	do.	0	0 35		1,000
9676	Do.	do.	do.	0	0 26		1,000
9677	Polgaha-asweddumekanatta	do.	Chena and scrub	0	1 28		2,500
9678	Pashaulhenedeniya	do.	Deniya	0	0 16		2,000
9679	Do.	do.	do.	0	0 13		2,000
9680	Do.	do.	do.	0	0 33		2,000
9681	Pashaulhena	do.	Scrub	0	0 6		2,000
9682	Paraketiwiladeniya	do.	Abandoned field	0	2 30		20
9683	Do.	do.	Deniya	0	0 8		10
9684	Ehalagahawiladeniya	do.	do.	0	2 16		20
9686	Pashaulhena	do.	Chena and high jungle	4	1 7		500

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
9687	Pashaulhena	Crown	Scrub	0 2 11	2,500
9688	Do.	do.	Scrub and chena	0 2 37	2,000
9689	Do.	do.	Chena and jungle	1 0 0	2,500

Situated in the Maha pattu south of Pasdun korale east.

N.B.—Lots 9674, 9675, 9676, 9677, 9678, 9679, 9680, 9681, 9686, 9687, 9688, and 9689 contain plumbago.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,157, W. P.

වම් 1901 ක්වු ජුනි මස 13 වෙනි දින කොළඹ

මහසෙනෙකාරාජ්ජනනාන්යේගේ කන්කෝරුවෙදිස.

ක මහර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපද්විජනනාන්යේගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1901 ක්වු අගෝස්තු මස 5 වෙනි දිනක සඳුදා දවල් 12ට කළු මර කවිවෙරියේදී වෙන්දේසිකර විකුණන්නට හෝ නිවැරදිකරන්නට යොදනවා ඇත.

සිතියම 9,996. ගම—කුඹුනේ.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අත්දම.	මහත. අ. රු. ප.	අක්කර සහ මිල.
A 643	ගල්කොට්ටේ	ජුවන්දරගේ බස්නිකන් පෙරේරා සහ තවත්	ගේන	0 3 31	20
6941	එම	එම	එම	0 1 6	20
6942	එම	එම	එම	0 1 21	20
පිහිටා තිබෙන්නේ රයිගම්කෝරලේ කුඹුනේපත්තුවේය.					
සිතියම 9,817. ගම—බොල්ගොඩ.					
W623	මහගේවත්ත	කොර්පස්ගේ ජනෝලිය ප්‍රසාද සහ තවත්	වගාව	0 2 12	750
X 623	නවසිතවත්ත	එම	එම	0 2 4	750
Y 623	බෝගවත්ත	මහවඩුගේ මන්ගෙස් ප්‍රේර	එම	0 2 39	1,000
පිහිටා තිබෙන්නේ රයිගම්කෝරලේ අදිසාරිපත්තුවේය.					
සිතියම 9,567. ගම—අඹුගොඩ.					
9078	පිටකඩගේන	රාජසත්තක	රාජසත්තක කැලේ මඩාගෙහි පිහිටි නිසා විකුණන්නේ නැත	7 0 28	—
සිතියම 8,770. ගම—ලන්පදුර.					
7254	පත්විලේදෙහි	රාජසත්තක	එම	3 0 26	—
7255	පත්විලේදෙහිගෙහො ඩැල්ල	එම	එම	0 1 15	—
7256	දික්කේගෙදෙහි	එම	එම	4 3 8	—
පිහිටා තිබෙන්නේ කැගෙනහිර පස්දුන්නේකෝරලේ උතුරුමහපත්තුවේය.					
සිතියම 10,852. ගම—මඟුර.					
9674	පොල්ගහඅස්වැද්දුව	රාජසත්තක	දෙහි	0 1 0	800
9675	එම	එම	එම	0 0 35	1,000
9676	එම	එම	එම	0 0 26	1,000
9677	එම කමත නොහොත් පස්කවුල්ගේන	එම	හේන සහ පදුරු සහිත	0 1 28	2,500
9678	පස්කවුල්ගේනදෙහි	එම	දෙහි	0 0 16	2,000
9679	එම	එම	එම	0 0 13	2,000
9680	එම	එම	එම	0 0 33	2,000
9681	පස්කවුල්ගේන	එම	සහ කැලෑව	0 0 6	2,000
9682	පරකැවිවිලේදෙහි	එම	පුරුකුඹුර	0 2 30	20
9683	පරකැවිවිලේදෙහි	එම	දෙහි	0 0 8	10
9684	ඇඟලගහවිලදෙහි	එම	එම	0 2 16	20
9686	පස්කවුල්ගේන	එම	හේන සහ උස් කැලේ	4 1 7	500
9687	එම	එම	සහ කැලේ	0 2 11	2,500
9688	එම	එම	සහ කැලෑව සහ හේන	0 2 37	2,000
9689	එම	එම	හේන සහ කැලේ	1 0 0	2,500

පිහිටා තිබෙන්නේ කැගෙනහිර පස්දුන්නේකෝරලේ දකුණු මහපත්තුවේය.

සිහිකවුසුකු.—බිම්කැබලි 9674, 9675, 9676, 9677, 9678, 9679, 9680, 9681, 9686, 9687, 9688 සහ 9689 මේ ඉඩම්වල මිනිරත් තිබේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා පරිවේශකරුවන්ගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කළුතර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපද්විජනනාන්යේගේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරුමහපත්තුවේගේ අඟුරුලය,  
බඩිල්ල. ටී. වෙලර්,  
වැඩබලන මහසෙනෙකාරාජ්ජනනාන්යේගේ.

No. 1,158, w. p.

Colonial Secretary's Office,  
Colombo, June 13, 1901.

ON Monday, August 5, 1901, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up for sale or settlement, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-nine allotments of land situated in the Kumbuke pattu of the Rayigam korale of the Kalutara District.

Preliminary plan 2,638.  
Village—Batuwita.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
83	Welipillewa	Crown	Jungle	1	2 38	20
91	Welikadaowita	Appallagalage Nonohamy, Appallagalage Allis Appu, Appallagalage Podi Appuhami, Jayasuria Achchige Girigoris, Jayasuria Achchige Alisandiri Appu, Jayasuria Achchige Magiris Appu, all of Batuwita	Garden	2	0 10	100
92	Halgahakattiyeowita	Alutge Juwanis Appu and another of Mimana	Owita	0	3 28	20
G 11	Polkandawalakumbura	Jayasuria Arachchige Girigoris Appu and others	Paddy field	0	3 20	50
I 11	Dawatagahakumbura	do.	do.	2	1 18	70
Y 11	Batadombagahawatta	Alutge Don Bastian and others	Garden	0	3 12	50
107	Alubogahaowita	Crown	Owita	1	2 26	20
111	Kospelahena	do.	Low jungle	7	0 23	20
H 12	Dangahakumbura	Abeyesinge Sanehihami and others of Pokunawita	Paddy field	0	0 20	60
		Village—Kaballagoda.				
117	Polgahahenapanlaowita	Crown	Owita	0	1 9	20
		Village—Batuwita.				
119	Godaporagahaowita	Crown	Owita.	0	3 30	20
125	Jambureliyawe-kumbureowita	do.	Deniya	0	0 20	20
		Village—Kananwila.				
127½	Meddekumburepillewa	Maddumage Juwanis of Kananwila	Owita and paddy field	0	1 38	40
		Village—Kaballagoda.				
129	Katutantriakumbureowita	Crown	Owita	0	1 10	30
		Village—Batuwita.				
130	Unapandura	Crown	Owita	0	1 10	25
131	Dombagahawila	do.	do.	1	0 4	20
		Village—Kaballagoda.				
B 14	Delgahawatta	Dombagahawattage Podi Appu and others	Garden	2	0 5	100
		Preliminary plan 1,900.				
		Village—Bellana				
6580	Elledeniya	Crown	In the midst of Crown forest. To be reserved	2	2 15	—
6583	Katurundugoda	do.	Chena	2	1 15	20
A } 6584	Katurundugoda-arawa	do.	Deniya	3	2 35	10
6584	Tumbagalledeniya	do.	do.			
		Preliminary plan 1,909.				
		Village—Bellana.				
W 538	Beligahaliyadda	Kurupitage Seneris and others	Paddy field	3	0 9	60
X 538	Kohilakumbura	Petiawattabakuruge Dinesa and others	do.	3	0 8	60
Y 538	Getepenekumbura	Kurupitage Seneris and others	do.	2	2 18	60
Z 538	Kinagahakumbura	do.	do.	1	1 5	60
D 539	Ambagahawatta-arawa	Kurupitage Endihami and others	do.	1	0 12	60
		Preliminary plan 5,357.				
		Village—Wihare.				
5693	Gala-addarahenakattiya	Crown	Jungle	0	2 8	20
		Preliminary play 5,363.				
		Village—Bellana.				
5720	Waulagallanahenakumbura	Crown	Abandoned field	0	3 10	30
5720½	Waulagallanahenadeniya	do.	Deniya	0	3 0	10
5721½	Waulagallanapitakattiya	do.	do.	1	0 28	10
5722	Kanattewattahenepitakattiya	Dapiligodavitanage Carolis and others	do.	1	1 31	60
		Preliminary plan 2,572.				
		Village—Rangedera.				
B 948	Hawariyewaguregodella	Mrs. D. L. Dassanaik and others	Owita	0	0 27	10

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
U 948	Willegodella	Village—Bellana. Bellana Vitanage Don Carolis and others	Owita	0	1 8	10
10164	Diurumpolagodella	Crown	Chena	1	2 26	20
R 949	Yalaowita	Subasinha Achchige Noris Appu and others	Paddy field	13	3 0	100
S 949	Yalaowitegodella	do.	Threshing floor	0	1 30	10
T 949	Do.	do.	do.	0	0 9	10
10166	Ariddagodalanda	Crown	Jungle	3	0 37	20
10171	Do.	Witanage Baron Appu and others	Garden	0	0 36	10

Situated in the Maha pattu north of Pasdun korale east.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,158, W. P.

වස 1901 කවු පුති මස 13 වෙනි දින කොළඹ

මහසෙනෙවුකාරියලායායේ කන්තොරුවේදී.

කන්තොරුවේදී ආණ්ඩුවේ උපදේශකයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1901 කවු අගෝස්තු මස 5 වෙනි දිනට සඳු දවල් 12ට කන්තොරුවේදී වෙන්දේසිකර විකුණනට හෝ නිවැරදිකරනට යෙදෙනවා ඇත.

සියලුම 2,638. ගම—බවුම්ව.

නො.	ඉඩමේ නම.	අයිතිකම් නිසන්තා.	අයද.	මහත. අ. ර. ප.	අක්කර සක මිල. රු.
83	වැලිපිල්ලාව	රජසන්තක	කැලේ	1 2 38	20
91	වැලිකඩ මිම්ම	අපල්ලාලයේ කෝනොතාමි, එම අල්ලියඅප්පු, එම පොඩිඅප්පුතාමි, ජනසුරියආචාර්යගේ තීරිගෝරිය, එම අලිසන්දිරිඅප්පු, එම මාහිරිසඅප්පු, පදිංචි බවුම්ව	වගාව	2 0 10	100
92	කල්ගහකම්මිපේමිම්ම	මීමනපදිත්ති අළුත්ගේ ප්‍රවානිසඅප්පු සහ තවත් කෙනෙක්	මිම්ම	0 3 28	20
G 11	පොල්කන්දවල කුඹුර	ජනසුරිය ආචාර්යගේ තීරිගෝරිය අප්පු සහ තවත්	කුඹුර	0 3 20	50
I 11	දවටගහකුඹුර	එම	එම	2 1 18	70
Y 11	බටදෙමහගමන්ත	අළුත්ගේ දෙය බස්නියන් සහ තවත්	වගාව	0 3 12	50
107	අළුබෝගහමිම්ම	රජසන්තක	මිම්ම	1 2 26	20
111	කොස්පාලගේග	එම	පුත්ති කැලේ	7 0 23	20
H 12	දන්ගහකුඹුර	අබෙයසිත්ගේ සාන්තිතාමි සහ තවත් අය, පදිංචි පොකුණම්ම	කුඹුර	0 0 20	60
		ගම—කඩල්ලාගොඩ.			
117	පොල්ගහගේගේ පාටුල මිම්ම	රජසන්තක	මිම්ම	0 1 9	20
		ගම—බවුම්ව.			
119	ගොඩපරගහමිම්ම	රජසන්තක	එම	0 3 30	20
125	ජමුරිලියාගේ කුඹුරේ මිම්ම	එම	දෙහිය	0 0 20	20
		ගම—කන්තොරුව.			
127½	මැදදේකුඹුරිපිල්ලාව	මැදදේගේ ප්‍රවානිස, පදිංචි කන්තොරුව	මිම්ම සහ කුඹුර	0 1 38	40
		ගම—කඩල්ලාගොඩ.			
129	කවුකන්තොරුවකුඹුරේ මිම්ම	රජසන්තක	මිම්ම	0 1 10	30
		ගම—බවුම්ව.			
130	උතප්පුර	රජසන්තක	එම	0 1 10	25
131	දෙමහගමිල	එම	එම	1 0 4	20
		ගම—කඩල්ලාගොඩ.			
B 14	දෙල්ගහගමන්ත	දෙමහගමන්තගේ පොඩිඅප්පු සහ තවත්	වගාව	2 0 5	100
		පිහිටා තිබෙන්නේ කුඹුරක්පත්තේ රයිගම්කෝරලේ.			
		සියලුම 1,900. ගම—බවුම්ව.			
6580	ඇල්ලේදෙහිය	රජසන්තක	විකුණනට නොවේ	2 2 15	—
6583	කවුකුරුදුගොඩ	එම	ගේග	} 2 1 15	20
A	කවුකුරුදුගොඩඅරුව	එම	දෙහිය		
6584	කුඹුරුල්ලේදෙහිය	එම	එම	3 2 35	10

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියව්‍ය.	අත්දම.	ලක. රු. ප.	අක්කර සහ මිල. රු.
සිතියම 1,909.					
W538	බෙලිගහලියද්ද	කුරුපිටියේ සෙනෙරිස් සහ තවත්	කුඹුර	3 0 9	60
X 538	කොඹිලකුඹුර	පෙනිතාවත්තේ ගකුරුගේ දිනෙසා සහ තවත්	එම	3 0 8	60
Y 538	කැබ්පෙහේකුඹුර	කුරුපිටියේ සෙනෙරිස් සහ තවත්	එම	2 2 18	60
Z 538	කීනගහකුඹුර	එම	එම	1 1 5	60
D 539	අම්බකවත්තේ අරව	කුරුපිටියේ එන්දිකාමි සහ තවත්	එම	1 0 12	60
සිතියම 5,357. ගම—විහාරේ.					
5693	ගලඅද්දරහේසේ කපිමිස	රජසත්තක සිතියම 5,363. ගම—බෙල්ලන.	කැලේ	0 2 8	20
5720	වවුලාගල්ලකහේසේ කුඹුර	රජසත්තක	පුරංකුඹුර	0 3 10	30
5720½	වවුලාගල්ලකහේසේ දෙකිය	එම	දෙකිය	0 3 0	10
5721½	වවුලාගල්ලකපිටිකපිමිස	එම	එම	1 0 28	18
5722	කකුත්තේවත්තේසේසේ පිටිකපිමිස	දුපිලිගොඩවිතානහේසේ කරෙලිස් සහ තවත්	එම	1 1 31	60
සිතියම 2,572. ගම—රත්ගෙදර.					
B 948	කවරිසේවකුරේගොඩැල්ල	ඩී. ඇල්. දසනායක නෝනාමකන්ඹි සහ තවත්	ඕවව	0 0 27	10
ගම—බෙල්ලන.					
U 948	විලේගොඩැල්ල	බෙල්ලනවිතානහේ දෙත් කරෝලිස් සහ තවත්	එම	0 1 8	10
10164	දිවුරුම්පොලගොඩැල්ල	රජසත්තක	හේන	1 2 26	20
R 949	කැලඹිමිස	සුබසිංහආච්චිගේ නෝරිස්අප්පු සහ තවත්	කුඹුර	13 3 0	100
S 949	කැලඹිමිසේගොඩැල්ල	එම	කමක	0 1 30	10
T 949	එම	එම	එම	0 0 9	10
10166	අර්ද්දගොඩලක්ද	රජසත්තක	කැලේ	3 0 37	20
10171	එම	විතානහේ බාණන්අප්පු සහ තවත්	වගාව	0 0 36	10

පිහිටා තිබෙන්නේ කැගෙනහිර පස්දුම්කෝරලේ උතුරුමහලක්කුවේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්ථකරුලක්කුවාත්තේගෙදර, මිනිනිමේ කොත් දිසි ගැණ කළුකර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපදේශකලක්කුවාත්තේගෙදර දුකගත්ව ප්‍රමිත.

කරුකර ආණ්ඩුකාර උතුරුමහලක්කුවාත්තේගෙදර ආඥාවලෙක,

ඩම්ප්සු. ටී. වෙලර්,  
වැඩබලන මහසෙනෙරාජිස්. මි.හ.

No. 1,159, W. P.

Colonial Secretary's Office,  
Colombo, June 17, 1901.

ON Friday, August 2, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Land, on the terms authorized by Government.

Preliminary plan 17 (cadastral survey).—Gangaboda pattu of Siyane korale east.

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Upset Price	
				Extent.	per Acre.
				A. R. P.	Rs.
V 30	Udakanampella	Weliamunahena	Charles Peter Samarakody	8 0 0	20
Preliminary plan 21 (cadastral survey).—Gangaboda pattu of Siyane korale east.					
35	Kindagolla	Millagahawatta	Razhotpedige Sendriya	1 1 4	20
Preliminary plan 40 (cadastral survey).—Gangaboda pattu of Siyane korale.					
F 1A	Meddegama	Migahawatta	T. Baba Nachira	0 0 11	20
121	Do.	Munamalgahalanda	D. S. Wijaratne Jayasundera	1 0 6	20
Q	Do.	Kelegahawatta	P. Brampy Naide	0 3 27	20
3	Do.	Galabodawatta	R. Don Charles	0 2 12	20
4	Do.	Migahawatta	P. David Appu	1 1 13	20
5	Do.	do.	J. John Perera	0 3 11	20
7	Do.	Galabodawatta	do.	0 1 3	20
Preliminary plan 42 (cadastral survey).—Gangaboda pattu of Siyane korale.					
29	Werahena	Tiriwanawatta	P. Allissa	2 1 22	20
62	Do.	Horakandawatta	Karawitage Batti	2 3 12	20
75	Do.	Kahatagahawatta	W. Babbuwa	0 1 33	20
77	Do.	Horagahahena alias Kahata-gahawatta	W. Babbuna, Sidonisa, and Gironissa	0 1 36	20
95	Do.	Delgahawatta	Medawattage Meesa	0 0 36	20
96	Do.	do.	do.	0 1 0	20
P 1	Do.	Millegahawatta	Palliyalage Pillochiya	0 3 10	20

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent.		Upset Price	
				A. R. P.	Rs.		
X	173	Werahena Ellawalakanda	W. Babonchiya and Jeelisa	4	1	17	20
	1	Do. Maragahawatta	W. Babonchiya and Sima	1	0	11	20
	206	Do. Ellawalakanda <i>alias</i> Bulugahawatta	Kandeyalage Pila	4	1	11	20
J	207	Do. do.	K. Karanissa	0	3	35	20
	210	Do. do.	do.	0	2	20	20
	2	Do. Ellawalakanda <i>alias</i> Delgahawatta	P. Punchiya	0	3	10	20
K	2	Do. do.	do.	0	1	19	20
O	2	Do. Galabodawatta	P. Punchiya and Podiya	0	1	11	20
V	222	Do. do.	do.	1	0	0	20
	2	Do. Delgahawatta <i>alias</i> Tumhaulkurunduwatta	K. Gironissa	1	1	17	20
	168	Do. Attekekunalanda	K. Punchina	1	1	17	20
Preliminary plan 36 (cadastral survey).—Gangaboda pattu of Siyane korale.							
	72	Udagama Maragahawatta	A. Horatalies and another	1	0	30	20
	75	Do. Nugahawatta	J. Kiri Puncha	1	3	15	20
B	1	Do. Hikgahawatta	P. Perera Amarasingha	1	0	5	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,159, W. P.

වර්ෂ 1901 ජූනි මස 17 වෙනි දින කොළඹ මහලේකම්වරයාගේ නියෝගයක් මගින් සඳහන්වන ආණ්ඩුව සහ මහලේකම්වරයාගේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1901 ජූනි මස 2 වෙනි දිනට පිටුපසට 12වන කොළඹ කඩවිවරයේදී විකුණුවට නොහොත් කිසිදුකර දෙවට කෙරෙනවා ඇත.

සිතියම 17. (ලංකාමැනිම.) නැගෙනහිර සිහනුකෝරළේ ගහබොඩපත්තුව. අක්කර මහල. යක මිල.

නො.	ගම.	ඉඩමේ නම.	නෙගෙවි අගයේ නම.	අ. රු. ප.	රු.		
V 30	ලඩකනකන්පොල්ල	වැලිඅඹුනගේන	මාර්ල්ස් පිටර් සමරන්කොඩි	8	0	0	20
35	කැන්දකොල්ල	මිල්ලකවත්ත	රත්කොන්දේසියේ සෙස්ටියා	1	1	4	20
F 1a	මැදදොඳම	මීගවත්ත	තු. බබා නාවිලේ	0	0	11	20
121	එම	මුනමල්ගහලත්ද	දෙත් සර්කේලිස් විජේරත්න	1	0	6	20
Q	එම	කැලකවත්ත	බ. මුම්පිනසිද්දේ	0	3	27	20
3	එම	ගලබොඩවත්ත	ර. දෙත් මාර්ල්ස්	0	2	12	20
4	එම	මීගවත්ත	පු. දුම්ප්ප්පුකාමි	1	1	13	20
5	එම	එම	ර. ජෝන් ප්‍රේර්	0	3	11	20
7	එම	ගලබොඩවත්ත	එම	0	1	3	20
29	වේරහැර	කිරිවානාවත්ත	සිතියම 42. (ලංකාමැනිම.)	2	1	22	20
62	එම	හොරකන්දේවත්ත	පල්ලියාලගේ අල්ලියා	2	3	12	20
75	එම	කකවගවත්ත	කරවිටගේ බත්ති	0	1	33	20
77	එම	හොරගහගේන නොහොත් කකවගවත්ත	වැලිමුනිදේවගේ බණ්ඩුවා	0	1	36	20
95	එම	දෙල්ගහවත්ත	එම සෙද්දෙනියා සහ කෙකෙත්	0	0	36	20
96	එම	එම	මැදවත්තගේ මීසා	0	1	0	20
P 1	එම	මිල්ලකවත්ත	පල්ලියාලගේ පිලෝවිතා	0	3	10	20
173	එම	ඇලවලකන්ද	ම. බබොන්සියා සහ කෙකෙත්	4	1	17	20
X 1	එම	මාරගහවත්ත	ම. සිමා	1	0	11	20
206	එම	ඇලවලකන්ද නොහොත් මුළුගහවත්ත	කන්දියාලගේ පිලා	4	1	11	20
207	එම	එම	ද. කරනියා	0	3	35	20
210	එම	එම	එම	0	2	20	20
J 2	එම	එම නොහොත් දෙල්ගහවත්ත	පත්බේරියගේ පුත්තියා	0	3	10	20
K 2	එම	ඇල්ලවලකන්ද නොහොත් දෙල්ගහවත්ත	එම	0	1	19	20
O 2	එම	ගලබොඩවත්ත	එම පොඩියා	0	1	11	20
222	එම	එම	එම	1	0	0	20
V 2	එම	දෙල්ගහවත්ත නොහොත් තුන්හමුල් කුරුදුවත්ත	ක. ශිරෝනියා	1	1	17	20
168	එම	අත්කේකැඳුනලත්ද	කරවිටගේ පුත්තියා	1	1	17	20

නො.	ගම.	ඉඩමේ නම.	නොගෙවී ඇත්තේ නම.	මහක. අ. රු. ප.	අක්කර ගහ මිල. රු.
සිතියම 36. (ලංකාමැති.)					
72	උඩගම	මාරගමවත්ත	අ. තොරතුරු සහ කෙසෙස්	1 0 30	20
75	එම	මීගමවත්ත	ඉ. කිරිසුත්ත	1 3 15	20
B 1	එම	භික්ෂකවත්ත	ප. ප්‍රේම අමරසිංහ	1 0 5	20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්ථකරුන්ට තොරතුරු සැපයීමට, විකිණීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිනට වංශාභිපතී ආණ්ඩුවේ ඒජන්ට්වරුන්ගේ අනුමැතියෙන් දැනගැනීමට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරු මහකවත්තයේ ආඥා ලෙස,  
ඩබ්ලිව්. ටී. ටේලර්,  
වැඩබලන මහසෙකුකාරීස් වමහ.

No. 1,160, w. P.

Colonial Secretary's Office,  
Colombo, June 19, 1901.

ON Friday, August 2, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Land, on the terms authorized by Government.

Preliminary plan 10,898. Situation—Meda pattu of Hewagam korale.

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
9927	Padukka	Kiriwattuduawawatta	K. Mangris	2 0 11	20
Preliminary plan 10,892. Situation—Meda pattu of Hewagam korale.					
9918	Gehenuwala	Rukgahakottunuwahena	W. Pabilis	2 3 0	20
9919	Do.	Rukgahakottunuwehena	Horagalage Yahonis	0 1 10	20
9920	Do.	do.	H. Hendrick Appu	0 3 21	20
Preliminary plan 10,905. Situation—Meda pattu of Hewagam korale.					
9949	Padukka	Alubogahalanda	M. Sarnelis	3 2 14	20
9950	Do.	Kahatagahawatta	do.	1 1 33	20
Preliminary plan 7,552. Situation—Palle pattu of Salpiti korale.					
235	Mampe	Delgahawatta	V. Koranis alias Romanis Perera	2 3 10	30
Preliminary plan 5,203. Situation—Udugaha pattu of Hewagam korale.					
4888	Kandugoda	Kadugodalandadeniya	H. Tomma	0 1 24	20
Preliminary plan 10,098. Situation—Ragam pattu of Alutkuru korale.					
S 655	Bopitiya	Hunganwalakumbura	B. Lazaru Rodrigo	9 0 15	10
Preliminary plan 10,876. Situation—Meda pattu of Hewagam korale.					
9829	Wagga	Mawaragodellalanda	W. Simanchy Appu	0 1 32	20
Preliminary plan 10,911. Situation—Meda pattu of Hewagam korale.					
9984	Halpe	Hikgabahena	W. Sima Appu	1 0 6	20
9988	Do.	do.	G. Juan Appu	2 3 8	20
Preliminary plan 10,473. Situation—Meda pattu of Hewagam korale.					
8476	Malagala	Watakepulangahena	B. Mathes and James	0 2 16	20
8486	Do.	Godaudayalanda	B. Don Paulis and Harmanis	0 2 18	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,160, w. P.

වම් 1901 ස්වල්පයක් මස 19 වෙනි දින කොළඹ

මහසෙකුකාරීස්වරුන්ගේ කන්දෝරුවේදී.

බස්නාහිර දිනට වංශාභිපතී ආණ්ඩුවේ ඒජන්ට්වරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ඉඩම් ආණ්ඩුවේ නිලධාරීන්ට ප්‍රකාරයට වම් 1901 ස්වල්පයක් මස 2 වෙනි දිනට විකුණීමට දැවල් 12ට කොළඹ කවරේ රිදේදී විකුණීමට නොහොත් නිවැරදිව ගෙදෙනවා ඇත.

සිතියම 10,898.

නො.	ගම.	ඉඩමේ නම.	නොගෙවී ඇත්තේ නම.	මහක. අ. රු. ප.	අක්කර ගහ මිල. රු.
9927	පාදුක්ක	කිරිවතුල්වත්ත	කොලොවාගේ මන්තිරිස්	2 0 11	20
සිතියම 10,892.					
9918	ගැහැනුවල	රුක්ගහකොටුකුම්භේන	ව. පබ්ලිස්	2 3 0	20
9919	එම	රුක්ගහකොටුකුම්භේන	තොරතුරුගේ සහෝදරීස්	0 1 10	20
9920	එම	එම	සේවාගමගේ හේන්ද්‍රික්ස්	0 3 21	20
සිතියම 10,905.					
9949	පාදුක්ක	අලුබෝගමගලන්ද	මාපතුගේ සර්නෙල්ස්	3 2 14	20
9950	එම	කහවගමවත්ත	එම	1 1 33	20
සිතියම 7,552.					
235	මාම්පෙ	දෙල්ගමවත්ත	වී. කොරනිස්	2 3 10	30

නො.	නම.	ඉඩමේ නම.	තෙහෙව් අයගේ නම.	මහත. අ. රු. ප.	අක්කර ගත මිල. රු.
4888	කඳුගොඩ	සිතියම 5,203. කඳුගොඩලත්ද දෙනිය	සේවාරදගේ නොමිමා	0 1 24	20
8 655	බෝවිටිය	සිතියම 10,098. පුත්තනවල කුඹුර	බස්නියන් කෝරලාගේ ලාසරස් රුද්දියෝ	9 0 15	10
9829	වංග	සිතියම 10,876. මාවරගොඩැල්ලුලත්ද	වංනියන්ගමගේ සිමන්තිඅප්පු	0 1 32	20
9984	ගල්පේ	සිතියම 10,911. තික්කනගේන	වෙදගේ සිංහආප්පු	1 0 6	20
9988	එම	එම	ගමලත්තේ පුවත්අප්පු	2 3 8	20
8476	මලගල	සිතියම 10,473. වවකැපුලත්ද හේන	බාලසුරියමත්තේ සහ ජේමිස්	0 2 16	20
8486	එම	කොඩලබකාලත්ද	එම දෙය් පවිලිස් සහ කර්මානිස්	0 2 18	20

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේයර්ජැනරාල්ලත්තාත්තේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන බස්නාහිර දිනාමේ වංගාඩිපති ආණ්ඩුවේ ඒජන්තලත්තාත්තේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්තන්තේගේ ආඥාවලෙස,  
බිම්ප්පු. පී. චේලර්.  
වැඩබලන මහසෙනාධාරීස් වමිස.

### LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,782, C. P.

Colonial Secretary's Office,  
Colombo, June 13, 1901.

ON Wednesday, July 31, 1901, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his office in Matale, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 4,943.—Wagapanaha Pallesiya pattu of Matale north.  
Village—Galapitiyawewa. Claimant—Crown.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
13245	Edandakotawewa-ismattehena	K. Ukkurala	Low jungle fit for paddy	1 2 2	10
		Village—Buttalawewa. Claimant—Crown.			
13246	Kapuhena	P. Dinturala, late Arachchi, and five others	Land fit for paddy	5 2 4	10

Preliminary plan 4,940.—Udugoda Udasiya pattu of Matale north.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
13237	Boraluwehenyaya	A. R. M. Kadrihamy Wedarala	Chena about 7 years old	17 2 16	10
		Claimant—Crown, and disputed by Y. Menikrala and others.			
13238	Boraluweyayahena	A. R. M. Kadrihamy Wedarala	—	0 1 26	10

Preliminary plan 4,942.—Inamalawa korale of Matale north.  
Village—Galakatuwa. Claimant—Crown.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
13243	Galakatuwamukalana	—	Forest cleared and prepared for paddy cultivation	8 3 22	10

Preliminary plan 3,030.—Wagapanaha Udasiya pattu of Matale north.  
Village—Udahadua. Claimant—Crown.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
8864	Galamuna	P. Bandirala and Kawrala	Forest	3 0 26	10

Further information respecting these lands may be obtained from the Surveyer-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.



No 1,782, C. P.

විෂි 1901 ක්වු ජුනි මස 13 වෙනි දින කොළඹ මහසෙනෙවිගාර්ස් උත්තරාන්තරයේ කන්තෝරුවේදිස.

බාම දිසාවේ මාතලේ උප්පත්තලත්තාන්තරයේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1901 ක්වු ජුලි මස 31 වෙනි දිනවු බදාදා දවල් 12ට මාතලේ කවි වෙරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සිතියම 4,943. මාතලේ උතුරුපලායේ වගපහන පල්ලේසියපත්තුව. ගම—ගලපිටුවාව.

අයිතිකම් කියත්තා:—ආණ්ඩුව.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගස මිල. රු.
13245	ඒදඩුකොටුවාවඉස්මන්තේ සේන	කේ. උත්තරා	වි ගොවිතැන් කිරීමට පොහි කැලේ	1 2 2	10
13246	කපුසේන	ගම—බුක්කලවාව. පි. දික්කුරු කිවුපු ආරච්චි සහ තවත් 5 දෙනෙක්	වි ගොවිතැන් කිරීමට	5 2 4	10
13237	සිතියම 4,940. මාතලේ උතුරුපලායේ උඩුගොඩ උඩසියපත්තුව. ගම—අම්බොක්ක. බොරළුවෙහෙස්තාස	ඒ. ආර්. ඇම්. කදිරිතාමි වෙදරු	7 අවුරුදු පරත සේන	17 2 16	10
13238	අයිතිකම් කියත්තා:—ආණ්ඩුවට, බොරළුවෙහෙස්තාස	ඒ. ආර්. ඇම්. කදිරිතාමි වෙදරු	—	0 1 26	10
13243	සිතියම 4,942. මාතලේ උතුරුපලායේ ඉතාමලවකෝරලේ. ගම—ගලකොටුව. ගලකොටුවේවුකලාස	අයිතිකම් කියත්තා:—ආණ්ඩුව.	කැලේ සුද්දකර වි වැපිරි වට කිඹේ	8 3 22	10
8864	සිතියම 3,030. මාතලේ උතුරුපලායේ වගපහන උඩසියපත්තුව. ගම—උඩකොටුව. ගලවුන	පි. බන්තිරු සහ කවරු කැලා	කැලා	3 0 26	10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේචර්ජනරු උත්තරාන්තරයේදී, විකිනීමේ කොන්දේසි ගැන මාතලේ දිස්ත්‍රික්කේ උප්පත්තලත්තාන්තරයේදී දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාව ලෙස,  
ඩබ්ල්. ඩී. වෙලර්,  
වැඩබලන මහසෙනෙවිගාර්ස් වම්ස.

No. 1,783, C. P.

Colonial Secretary's Office,  
Colombo, June 13, 1901.

ON Wednesday, July 24, 1901, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Uda Bulatgama division of the Kandy District of the Central Province. Preliminary plan 4,950. Village—Warakawa.

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Upset Price	
				Extent.	per Acre.
				A. R. P.	Rs.
13282	P. S. Abdul Kader of Warakawa	Crown	Patana	4 3 12	15
13283	Do.	do.	Jungle	0 2 33	25

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,783, C. P.

විෂි 1901 ක්වු ජුනි මස 13 වෙනි දින කොළඹ මහසෙනෙවිගාර්ස් උත්තරාන්තරයේ කන්තෝරුවේදිස.

බාම දිසාවේ ගොරවන්තවු ඒපත්තලත්තාන්තරයේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1901 ක්වු ජුලි මස 24 වෙනි දිනවු දවල් 12ට මහනුවර කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

බොමදිසාවේ මහනුවර පලායේ උඩබුලත්තම කොට්ඨාසයේ පිහිටාතිබෙන බිම්කැබෙලි දෙකක්. සිතියම 4,950.

නො.	ගම.	ඉල්ලුම්කාරයාගේ නම.	අන්දම.	මහත. අ. රු. ප.
13282	වරකාව	පි. ඇස්. අබ්දුල් කාදර්	පහන	4 3 12
13283	වරකාව	පි. ඇස්. අබ්දුල් කාදර්	කැලේ	0 2 33

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේචර්ජනරු උත්තරාන්තරයේදී දැනගන්නට හැකිවන්නේ ඇර, විකිනීමේ කොන්දේසි ගැන ගොරවන්තවු මධ්‍යම දිසාවේ ගොරවන්තවු ආණ්ඩුවේ ඒපත්තලත්තාන්තරයේදී දැනගන්නට හැකිවේ.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාව ලෙස,  
ඩබ්ල්. ඩී. වෙලර්,  
වැඩබලන මහසෙනෙවිගාර්ස් වම්ස.

No. 1,784, C. P.

Colonial Secretary's Office,  
Colombo, June 15, 1901.

ON Wednesday, August 14, 1901, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up for sale or settlement, at his office in Nuwara Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Kotmale division of the Nuwara Eliya District of the Central Province.

Lot.	Name of Land.	Name of Applicant.	Name of Claimant.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
13077	Warakawetenna-aswedduma	Kamburanakankanange Sarnalis Appu	Crown	1	0 16	75
13078	Hunukotua-aswedduma	Dahanishegedaramenikrala	do.	0	3 8	100
13079	Do.	do.	do.	0	1 2	35

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,784, C. P.

වම් 1901 ක්වු ජුනි මස 15 වෙනි දින කොළඹ මහසෙනෙවුකාරිස්ථානයේ කන්දෝරුවේදී.

මධ්‍යම දිසාවේ නුවරඑළියේ උපළුපත්කරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1901 ක්වු අගෝස්තු මස 14 වෙනි දිනවූ බදාදා දවල් 12ට නුවර එළියේ කව්වේරියේදී වෙන්දේසිකර විකුණනව නොහොත් බේරුම්කරදීමට හෙදෙහවා ඇත.

මධ්‍යම දිසාවේ නුවරඑළිය පලාතේ කොත්මලේ කොළඹාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 3ක්. පිහිටම 4,878.

කො.	ගම.	ඉඩමේ නම.	ඉල්ලීමකාරයා.	මහස. සකමල.		අක්කර රූ.
				අ. රූ. ප.	රූ.	
13077	රමබොඩ	වරකාවැවකැත්තේ අස්වැද්දුම	කමුරතකන්කාතන්තේ සර්නෙලිස්අප්පු	1	0 16	75
13078	එම	නුනුකොටුවේ අස්වැද්දුම	දකමහේගෙදර මැනිස් රාල	0	3 8	100
13079	එම	එම	එම	0	1 2	35

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේකර්ස්ථානයේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ නුවරඑළියේ උපළුපත්කරුන්ගේගෙන්ද දැනගත හැකිවේ.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වකන්තේගේ ආඥාව ලෙස,  
බම්ලේසු. පී. වෙලර්,  
වැඩබලන මහසෙනෙවුකාරිස් මමග.

No. 1,785, C. P.

Colonial Secretary's Office,  
Colombo, June 15, 1901.

ON Wednesday, August 14, 1901, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up to auction, at his office in Nuwar-Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Uda Hewaheta division of the Nuwara Eliya District of the Central Province.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.	
				A.	R. P.
13160	Pelgahatennahena	Ranasinhamudiyanselage-Mudiyanse of Udagama	Lantana jungle	0	1 38
13161	Pelgahatennakumburakamata	—	Threshing floor	0	0 6
Upset price,—Rs. 10 per acre.					
13162	Kosgahayatahena	Walabengoda Edoris de Silva of Bambaragama	Jungle, with milila, keena, hik, &c.	0	2 35
13165	Do.	—	do.	1	3 15
13166	Do.	—	do.	2	1 13

Lot 13,162 upset price Rs. 15 per acre; lot 13,165 upset price Rs. 20 per acre; lot 13,166 upset price Rs. 20 per acre

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,785, C. P.

වර්ෂ 1901 ජූනි මස 15 වෙනි දින කොළඹ

මහසෙනෙකාරීස්ථලයේ කන්තෝරුවේදී.

මහලු දිසාවේ නුවරඑළියේ උපළුපත්කරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1901 ජූනි මස 14 වෙනි දින පෙරවරු 12ට නුවර එළියේ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණන්නට යොදනවා ඇත.

මෙහිම දිසාවේ නුවරඑළිය පලාතේ උඩහේවාගාවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි 5ක්.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අත්දම.	මහත. අ. රු. ප.
13160	පැල්ගහකැන්වෙහෙහ	උඩගම රහසිංහමුදියන්සේලාගේ මුදියන්සේ	හිතුරු කැලේ	0 1 38
13161	පැල්ගහකැන්වෙහෙහ	අක්කරයන් රූපියල් 10ට තක්සේරුකර තිබේ.	කමත	0 0 6
13162	කොත්තහගට හේහ	සිතියම 4,900. ගම—දෙල්පත්කඩගම. බවරගම වෙලාගෙත්තොඩි එදො රිස් ද සිල්වා.	කැලේ, මිල්ල, කිහි ආදිය තිබේ	0 2 35
13165	එම	එම	එම	1 3 15
13166	එම	එම	එම	2 1 13

නොමිමර 13162 දරන ඉඩම්කවිවිස අක්කරයන් රූපියල් 15ට තක්සේරුකර තිබේ.  
 නොමිමර 13165 දරන ඉඩම්කවිවිස අක්කරයන් රූපියල් 20ට තක්සේරුකර තිබේ.  
 නොමිමර 13166 දරන ඉඩම්කවිවිස අක්කරයන් රූපියල් 20ට තක්සේරු කර තිබේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ස්කරුන්ගේ සහයෝගයෙන් දැනගන්නට පුළුවන. විකිනීමේ කොන්දේසි නුවරඑළියේ උපළුපත්කරුන්ගේ සහයෝගයෙන් දැනගත හැක.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්දන්ගේ ආඥාව ලෙස,  
 ඩබ්ලිව්. ටී. ටේලර්,  
 වැඩබලන මහසෙනෙකාරීස්ථලය.

No. 1,786 C. P.

Colonial Secretary's Office,  
 Colombo, June 15, 1901.

ON Wednesday, August 14, 1901, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up for sale or settlement, at his office in Nuwara Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nine allotments of land situated in the Kotmale division of the Nuwara Eliya District of the Central Province.

Preliminary plan 4,948. Village—Mawela.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.
13270	Nikalandeeswaduma	Kumbalakumburegedera Sobana of Mawela	Paddy field	0 0 6
13271	Do.	do.	do.	1 1 11
13272	Ahalagahakotua-asweduma	Hewahetagedera Dantu of Mawela	do.	0 3 10
13273	Cowdubohenapawlawatta	Late Singhala Podigedara Sabadu of Mawela; her son P. Ukkua takes over the application	Garden, cocoanut, arecanut, &c. Scrub	0 0 10 0 0 13
13274	Ahalagahakotua	Late Singhala Podigedara Sabadu of Mawela; her son P. Ukkua takes over the application	Garden, cocoanut, arecanut, &c.	0 2 0
13275	Cowdubohenapawlawatta	do.	Paddy field	0 3 35
13276	Ahalagahakotua-asweduma	do.	Scrub jungle	0 0 24
13277	Ahalagahakotua	do.	do.	0 3 4
13278	Do.	do.		

Lots 13,270, 13,271, 13,272, and 13,276 upset price Rs. 120 per acre.

Lots 13,273 and 13,275 upset price Rs. 100 per acre.

Lots 13,274, 13,277, and 13,278 upset price Rs. 35 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
 Acting Colonial Secretary.

No. 1,786, C. P.

වර්ෂ 1901 ජූනි මස 15 වෙනි දින කොළඹ

මහසෙනෙකාරීස්ථලයේ කන්තෝරුවේදී.

මහලු දිසාවේ නුවරඑළියේ උපළුපත්කරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1901 ජූනි මස 14 වෙනි දින පෙරවරු 12ට නුවර එළියේ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණන්නට යොදනවා ඇත.

මෙහිම දිසාවේ නුවරඑළිය පලාතේ කොත්මලේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි 9.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අත්දම.	මහත. අ. රු. ප.
13270	නිකලන්දේ අස්වැද්දුම	මාවෙල කුමිල්කුමුරේගෙදර සොඩියා	කුමුර	0 0 6
13271	එම	එම	එම	1 1 11
13272	අඩලගහකොටුමේ අස් වැද්දුම	සේවානුවෙගෙදර දන්වු, මාවෙල	එම	0 3 10

කො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අයදුම.	මහත. අ. රු. ප.
13273	කවුඩුවෝගේන පාඩු වත්ත	තැපිතිය මාවෙල සිංහලේපේඨගෙදර සමඳ වෙනුවට ඇගේ පුත්‍රවු පි. උක්කුවා	වත්ත, කොකෝ, පුවක්	0 0 10
13274	අහලගහකොටුව	—	කනත්ත	0 0 13
13275	කවුඩුවෝගේනේපාඩු වත්ත	තැපිතිය මාවෙල සිංහලේපේඨගෙදර සමඳ වෙනුවට ඇගේ පුත්‍රවු පි. උක්කුවා	වත්ත, කොකෝ, පුවක් ආදිය	0 2 0
13276	අහලගහකොටුවේ අස් වැද්දුම	එම	කුඹුර	0 3 35
13277	අහලගහකොටුවේ	එම	කහතු කැලේ	0 0 24
13278	එම	එම	එම	0 3 4

කොමිමර 13270, 13271, 13272, 13276 දරන ඉඩත්කම්වි අත්කරක් රුපියල් 120 ගනනාද, කොමිමර 13273, 13275 දරන ඉඩත්කම්වි අත්කරක් රුපියල් 100 ගනනාද, කොමිමර 13274, 13277, 13278 දරන ඉඩත්කම්වි අත්කරක් රුපියල් 35 ගනනාද කක්සේරුකරවීමි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ස්කරුලත්නාත්සේගෙන් දැනගත්ව පුළුවන. විකිණීමේ කොන්දේසි නුවරඑලියේ උපදේප්තලත්නාත්සේගෙන් දැනගත හැකිය.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වතත්සේගේ ආඥාවලෙස,  
 ඩබ්ල්. පී. වෙලර්,  
 වැඩබලන මහසෙත්‍රකාරීස් වමිත.

No. 1,787, C. P.

Colonial Secretary's Office,  
 Colombo, June 15, 1901.

ON Wednesday, August 14, 1901, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up to auction, at his office in Nuwara Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Uda Hewaheta division of the Nuwara Eliya District of the Central Province.

Preliminary plan 3,811. Village—Munwatta.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
10419	Galkanda	Crown	Rocky inaccessible land with large trees	0 2 24 "
10420	Do.	do.	do.	0 3 35
10422	—	do.	Patana	2 1 20
10425	Kahatspahurepatana	do.	do.	1 0 32

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency the Governor's command,  
 W. T. TAYLOR,  
 Acting Colonial Secretary.

No. 1,787, C. P.

වස 1901 ජූනි මස 15 වෙනි දින කොළඹ මහසෙත්‍රකාරීස්ලත්නාත්සේගේ කන්තෝරුවේදී.

මධ්‍යම දිසාවේ නුවරඑලියේ උපදේප්තලත්නාත්සේ විසින් වෙති පහත සඳහන්වෙන ආණ්ඩුව සත්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1901 ජූනි අගෝස්තු මස 14 වෙනි දිනවූ බද්ද දවල් 12ට නුවරඑලියේ කම්බේරියේදී වෙන්දේසිකර මිනුණත්ව යොදනවා ඇත.

මධ්‍යම දිසාවේ නුවරඑලිය පලාතේ උඩගේවාහුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 4 ය. සිතියම 3,811.

කො.	නම.	ඉඩමේ නම.	අයදුම.	මහත. අ. රු. ප.	අත්කර සහ මිල. රු.
10419	බුත්වත්ත	ගල්කන්ද	ගල්සහිත ලොකු ගස් තිබෙනවා	0 2 24	10
10420	එම	එම	එම	0 3 35	10
10422	එම	—	පහත	2 1 20	10
10425	එම	කහවටහුරේපහත	එම	1 0 32	10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ස්කරුලත්නාත්සේගෙන්ද, විකිණීමේ කොන්දේසි ගැණ නුවරඑලියේ උපදේප්තලත්නාත්සේගෙන්ද දැනගත හැකිය.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වතත්සේගේ ආඥාවලෙස,  
 ඩබ්ල්. පී. වෙලර්,  
 වැඩබලන මහසෙත්‍රකාරීස් වමිත.

No. 1,788, C. P.

Colonial Secretary's Office,  
Colombo, June 17, 1901.

ON Wednesday, August 14, 1901, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Pata Hewaheta division of the Kandy District of the Central Province. Preliminary plan 974.

Lot.	Village.	Name of Land.	Description.	Extent.
				A. R. P.
3746	Marrasena	Ganserra	Low jungle	8 3 19
3747	Do.	do.	do.	9 2 23

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,788, C. P.

වම් 1901 ස්වල්ප් ප්ලාන් මස 17 වෙනි දින කොළඹ මහසෙනෙවිගේ ආණ්ඩුකාරවරයාගේ කන්තෝරුවේදී.

මධ්‍යම දිසාවේ ගෞරවනීය ජප්තනලක්ෂ්මිනායක මහතරු මහතරු මස 14 වෙනි දින දවල් 12 ව මහනුවර කම් වෙරිවෙරේදී වෙන්දේසිකර විකුණනු ලබන ගෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ මහනුවර පලාතේ පානචෝලාගේ කොඹාසයේ පිහිටා තිබෙන බිම්කැබලි දෙකක්. සිතියම 974. මහත.

කො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	අ. ර. ප.
3746	මාරස්සන	ගන්සර	සුළු කැලේ	8 3 19
3747	එම	එම	එම	9 2 23

අක්කරයක් රූපියල් 10 යේ ගිවිසුම් පවත්වාගැනීමේ විකුණනු ලබන ගෙදේ.

මේ ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනරාජලක්ෂ්මිනායක මහතරු මහතරු මස 14 වෙනි දින දවල් 12 ව මහනුවර කම් වෙරිවෙරේදී වෙන්දේසිකර විකුණනු ලබන ගෙදෙනවා ඇත.

ගරුකර ආණ්ඩුකාර උතුමානවතන්සේගේ ආඥාවලෙස,  
ඩබ්ල්. ටී. චේලර්,  
වැඩබලන මහසෙනෙවිගේ වම්ක.

No. 1,789, C. P.

Colonial Secretary's Office,  
Colombo, June 18, 1901.

ON Wednesday, August 14, 1901, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up to auction, at his office in Nuwara Eliya, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Uda Hewaheta division of the Nuwara Eliya District of the Central Province.

Preliminary plan 4,875. Village—Maturata.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.
				A. R. P.
13075	Uda-ambetenna	Crown	Tea, a few bushes	0 0 2-25

Upset price,—Rs. 300 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,789, C. P.

වම් 1901 ස්වල්ප් ප්ලාන් මස 18 වෙනි දින කොළඹ මහසෙනෙවිගේ ආණ්ඩුකාරවරයාගේ කන්තෝරුවේදී.

මධ්‍යම දිසාවේ නුවරඑළියේ උප්ප්වනලක්ෂ්මිනායක මහතරු මහතරු මස 14 වෙනි දින දවල් 12 ව මහනුවර කම් වෙරිවෙරේදී වෙන්දේසිකර විකුණනු ලබන ගෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ නුවරඑළිය පලාතේ උඩචෝලාගේ කොඹාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 1 ක්. සිතියම 4,875. ගම—මතුරුව.

කො.	ගම.	අයිතිකම් කියවනා.	අන්දම.	අ. ර. ප.
13075	උඩචෝලාගේ	ආණ්ඩුව	තේකොල පදුරු සිලිපයක්	0 0 2-25

මේ ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනරාජලක්ෂ්මිනායක මහතරු මහතරු මස 14 වෙනි දින දවල් 12 ව මහනුවර කම් වෙරිවෙරේදී වෙන්දේසිකර විකුණනු ලබන ගෙදෙනවා ඇත.

ගරුකර ආණ්ඩුකාර උතුමානවතන්සේගේ ආඥාවලෙස,  
ඩබ්ල්. ටී. චේලර්,  
වැඩබලන මහසෙනෙවිගේ වම්ක.

## LAND SALES IN THE SOUTHERN PROVINCE

IN the Sinhalese translation of the notice of sale at Dikwella Resthouse of allotments of land in the Wellaboda pattu division of the Matara District, No. 1,122, s. p., appearing in the *Government Gazette* No. 5,783 of 23rd May last, the date should have been given as Wednesday, July 24, and not Wednesday, July 26, as stated therein.

By His Excellency the Governor's command,

Colonial Secretary's Office,  
Colombo, June 19, 1901.

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,126, s. p.

Colonial Secretary's Office,  
Colombo, June 4, 1901.

ON Wednesday, August 21, 1901, and the following days, at 12 o'clock noon, the Assistant Government Agent for the Matara District will put up to auction, at the Akuressa Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and fifty allotments of lands situated in the Weligam korale division of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Preliminary plan 4,731.		Description.	Extent.	
		Village.			A.	R.
13314	Dangahadeniya-atmaga or Yakandagal-godella or Kobeimellehena	Sulutanagoda		Citronella	1	3 22
13315	Do.	do.		Chena	1	0 5
13317	Guruwalyagodella	do.		Citronella	0	0 29
13319	Madedduwawila	Akurugoda		Field	4	3 25
13320	Do.	do.		do.	5	1 13
13321	Do.	do.		do.	5	2 9
13322	Do.	do.		do.	6	0 0
13323	Do.	Sulatanagoda		do.	6	1 39
13324	Madedduwawilaowita	do.		Owita	1	0 10
13325	Madedduwawilawatta or Kurunduwatta	do.		Cocoanut and jak	1	1 13
13327	Do.	do.		Cocoanut	0	3 8
13329	Madedduwawila	do.		Field	0	3 24
13330	Kurunduwattadeniya	do.		Deniya	1	3 28
13331	Kobeimellehena	do.		Citronella	4	2 34
13332	Wewehena	do.		do.	6	1 36
13333	Do.	do.		do.	0	1 14
		Preliminary plan 1,558.				
584	Usgoda-arachchigediwelwatta	Akurugoda		Garden	2	1 33
585	Do.	do.		do.	0	2 23
586	Nawalahena	do.		do.	1	3 14
587	Weeratungewatta	do.		do.	1	0 21
588	Vitanegediwelwatta	do.		do.	1	0 6
592	Wala-akulagewatta	do.		do.	6	2 33
593	Kuruppugediwelwatta	do.		do.	1	0 16
594	Dawatagahaowita	do.		Owita	0	2 10
595	Gorakagahagodella	do.		do.	0	2 11
596	Do.	do.		do.	0	0 22
597	Gorakagahawatta	do.		Garden	0	0 24
598	Gorakagahaowita	do.		Owita	0	1 20
599	Kabalgahaowita	do.		do.	0	0 27
600	Henmulleliyadda	do.		Field	0	1 37
601	Kabalgahakanatteowita	do.		Owita	0	1 7
602	Takadiyakumbureatmagewatta	do.		Garden	0	2 14
603	Kandegedeniyeatmagawatta	do.		Chena	2	1 9
605	Kandegedeniyaowita	do.		Owita	2	3 11
606	Vitanegegedarawatta	do.		Garden	2	0 23
607	Kapuhenewatta	do.		do.	0	3 30
608	Nedungahahenawatta	do.		do.	0	3 13
609	Welikadehenaowita	do.		Owita	0	2 23
610	Do.	do.		Garden	0	2 11
611	Waraketiyewatta	do.		do.	3	1 36
612	Waraketiyeadaraowita	do.		Owita	0	2 16
613	Ambagahawatta	do.		Garden	0	2 37
614	Ambagahawattaowita	do.		Owita	0	2 13
615	Do.	do.		do.	0	2 4
616	Hinmullegediwelwatta	do.		Garden	0	1 20
617	Hinmullegediwelowita	do.		Owita	0	2 26
618	Midiketiyaowita	do.		do.	0	3 22
619	Pansalawattaaddaraowita	do.		do.	0	1 25
620	Ambagahadiwela	do.		Field	0	1 7
621	Paranawattahena	do.		Chena	8	2 34
622	Kekilleketiyabedda	do.		do.	2	0 22
		Preliminary plan 5,469.				
12612	Kirimetiyaowita or Gahalawatta	Sulutanagoda		Owita	0	1 4
12613	Do.	do.		Field	0	0 6

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
4749	Paragahagodellavillehena	Preliminary plan 627. Hegetta	Chena	1	0	30
4615	Etambagahavillegodahena	Preliminary plan 1,922. Porembekananke	Jungle	24	3	8
4617	Etambagahavillebedde	do.	do.	1	0	37
4405	Horatolegodekele	Preliminary plan 1,870. Henagama	Forest	13	0	38
4406	Do.	Horegoda	do.	13	1	35
4407	Do.	Penetiana	do.	42	1	35
C 157	Dolemulladeniya	Horegoda	Field	0	0	34
4409	Midiattegodawatta	Preliminary plan 1,872. Horegoda	Garden	0	2	4
3973	Gurubebilehena	Preliminary plan 1,813. Beruwewela	Jungle	2	3	23
3974	Do.	do.	Jak	0	0	21
3975	Gurubebilekoratuwa	do.	Owita	0	0	11
Y 568	Tanagamakumbura	Preliminary plan 1,252. Welendagoda	Field	0	3	10
C 461.	Gorakagahawilawatta	Preliminary plan 1,072. Paraduwa	Citronella	0	3	18
D 461	Do.	do.	do.	1	0	24
E 461	Paragahawilawatta	do.	do.	3	0	35
H 461	Udagedarawatta	do.	Garden	1	2	27
I 461	Pitawalgamuwagediweiwatta	do.	do.	1	0	25
J 461	Radaliagodagegodadiweiwatta	do.	do.	2	3	10
N 461	Kaluachigediwelpahalawatta	do.	do.	1	0	31
O 461	Gorakagahakoratuwa	do.	do.	0	3	30
P 461	Paluwatta	do.	do.	0	1	32
D 462	Mahagamagewatta	do.	do.	0	2	39
12660	Meddegodawatta	Preliminary plan 1,470. Kekunewela	do.	0	2	2
12661	Do.	do.	do.	0	2	37
4587	Acharigewattadeniya	Preliminary plan 1,917. Porembekananke	Deniya	0	1	31
N 164	Pollayawatta	do.	Old garden	1	2	9
4589	Kongahamulledeniya	do.	Deniya	0	1	29
4590	Kongahamullekumbura	do.	do.	0	0	17
4591	Kongahamulleokanda	do.	do.	0	0	26
R 164	Liyanagedarawatta	do.	Old garden	1	1	9
S 164	Hiralugamagewatta	do.	do.	1	0	34
U 164	Dikdenipotawatta	do.	do.	3	3	15
V 164	Do.	do.	do.	1	3	1
X 164	Mettiyawalawatta	do.	do.	2	3	18
4598	Lunukotuwagodawatta	do.	do.	0	0	36
Z 164	Hettigewatta	do.	do.	1	3	34
H 165	Pattiniyagewatta	do.	do.	1	1	1
J 165	Udupitagewatta	do.	do.	2	0	18
K 165	Kadurawakawatta	Wahalakananke	do.	0	1	21
4600	Kandagoda or Liyangahakanattewatta	do.	Garden	0	1	8
4601	Do.	do.	Low jungle	0	2	3
O 165	Magodawatta	do.	Old garden	2	3	17
4602	Kalugalkandawatta	Porembekananke	Garden	0	1	10
4603	Kalugalkanda	do.	Forest	13	3	38
P 165	Attalagewatta	do.	Old garden	0	3	23
R 165	Gamagewatta	do.	do.	5	0	8
4604	Depalagoda or Kandegodahena	do.	Jungle	3	2	0
3323	Hakurannawatta	Preliminary plan 415. Horegoda	Garden	2	1	39
T 78	Talahrenkanatta	Ganagama	Old garden	0	3	0
Q 78	Delgahakumburawatta	Preliminary plan 413. Horegoda	Chena	10	1	19
R 78	Gorokgahabalapuwahena	do.	do.	1	1	0
D 144	Gamachchigegedarawatta	Preliminary plan 506. Henagama	Garden	1	2	38
E 569	Gorokagahawatta	Preliminary plan 1,253. Walpita	Garden	1	0	30
G 569	Gorokagahakoratuwa	do.	do.	0	3	5
K 569	Patiranagekoratuwa	do.	do.	0	2	26
L 569	Wekadewatta	do.	Old garden	1	2	22
L 569½	Patiranagewatta	do.	do.	2	3	6
3376	Passeliyadda	Preliminary plan 425. Malimada	Deniya	0	2	28
Z 467	Mikandawatta	Preliminary plan 1,083. Kiyanduwa	Garden	1	2	4
B 468	Vitanegediweiwatta	do.	do.	0	3	5
C 468	Liyanegediweiwatta	do.	Chena	0	1	16
D 468	Do.	do.	Garden	0	3	10
E 468	Kelipitagedarawatta	do.	do.	2	0	26
G 468	Bangamayagedarawatta	do.	do.	1	0	26
H 468	Do.	do.	Citronella	0	1	2





නො.	ඉඩමේ නම.	කම.	අන්දම.	මගක. අ. ර. ප.
13330	කුරුදුවත්තෙදෙක	සුළුකානාගොඩ	දෙක	1 3 28
13331	කොමේන්ලුගෙහන	එම	පැහිරි වවාපු	4 2 34
13332	වෑමේහේන	එම	එම	6 1 36
13333	එම	එම	එම	0 1 14
		සිතියම 1,558.		
584	ලස්තොඩආරම්මිගෙ දිවෙල් වත්ත	අකුරුගොඩ	වත්ත	2 1 33
585	එම	එම	එම	0 2 23
586	නාවලේහේන	එම	එම	1 3 14
587	වීරකුන්තේවත්ත	එම	එම	1 0 21
588	විතානගේදිවෙල්වත්ත	එම	එම	1 0 6
592	වලිආකුලගේවත්ත	එම	එම	6 2 33
593	කුරුපුගේදිවෙල්වත්ත	එම	එම	1 0 16
594	දවවගකම්මිව	එම	බිම්ම	0 2 10
595	ගොරකගගොඩැල්ල	එම	එම	0 2 11
596	එම	එම	එම	0 0 22
597	එම වත්ත	එම	වත්ත	0 0 24
598	එම බිම්ම	එම	බිම්ම	0 1 20
599	කඩල්ගකම්මිව	එම	එම	0 0 27
600	සීන්ඩුල්ලෙලියද්ද	එම	කුඹුර	0 1 37
601	කඩල්ගකකනත්තෙම්මිව	එම	බිම්ම	0 1 7
602	කෙදියකුඹුරේඅත්මගේවත්ත	එම	වත්ත	0 2 14
603	කන්දෙගෙදෙකියෙදත්මගේවත්ත	එම	හේන	2 1 9
605	කන්දෙගේදෙකියෙම්මිව	එම	බිම්ම	0 3 12
606	විතානගෙදරවත්ත	එම	වත්ත	2 0 23
607	කපුගේහේවත්ත	එම	එම	0 3 30
608	නැදුත්තගේහේවත්ත	එම	එම	0 3 18
609	වැලිකඩේහේවත්ත	එම	බිම්ම	0 2 23
610	එම	එම	වත්ත	0 2 11
611	වරකැව්ගේවත්ත	එම	එම	3 1 36
612	වරකැව්ගේද්දරම්මිව	එම	බිම්ම	0 2 16
613	අඹගකවත්ත	එම	වත්ත	0 2 37
614	අඹගකවත්තෙම්මිව	එම	බිම්ම	0 2 13
615	එම	එම	එම	0 2 4
616	සීන්ඩුල්ලෙගෙ දිවෙල්වත්ත	එම	වත්ත	0 1 20
617	සීන්ඩුල්ලෙගෙදිවෙල්බිම්ම	එම	බිම්ම	0 2 26
618	මිදිකැව්ගේබිම්ම	එම	එම	0 3 22
619	පත්කැලේවත්තෙද්දරම්මිව	එම	එම	0 1 25
620	අඹගකදිවෙල	එම	කුඹුර	0 1 7
621	පරතවත්තෙහේන	එම	හේන	8 2 34
622	කැකිල්ලෙකැව්ගේද්ද	එම	එම	2 0 22
		සිතියම 5,469.		
12612	කිටිකැව්ගේබිම්ම නොහොත් ගහලවත්ත	සුළුකානාගොඩ	බිම්ම	0 1 4
12613	එම	එම	කුඹුර	0 0 6
		සිතියම 627.		
4749	පරගගගොඩැල්ලෙපිලහේන	සීතැව්	හේන	1 0 30
		සිතියම 1,922.		
4615	ඇටඹගකවිලගොඩහේන	සෝරම්කනත්තෙ	බැද්ද	24 3 8
4617	ඇටඹගකවිලබැද්ද	එම	එම	1 0 37
		සිතියම 1,870.		
4405	ගොරකොට්තොඩකැලේ	හේනෙහම	කැලේ	13 0 38
4406	එම	ගොරගොඩ	එම	13 1 35
4407	එම	—	එම	42 1 35
C 157	දෙලඩුල්ලෙදෙක	ගොරගොඩ	කුඹුර	0 0 34
		සිතියම 1,872.		
4409	මිදිඅත්තෙගොඩවත්ත	ගොරගොඩ	වත්ත	0 2 4
		සිතියම 1,813.		
3973	ඉරුබැව්ලෙහේන	බෙරුවෙවෙල	බැද්ද	2 3 23
3974	එම	එම	කොප්පේ ඇතිඩු	0 0 21
3975	එම කොරඩුම	එම	බිම්ම	0 0 11
		සිතියම 1,252.		
Y 568	තනගමකුඹුර	වෙලදගොඩ	කුඹුර	0 3 10
		සිතියම 1,072.		
C 461	ගොරකගකවිල වත්ත	පරදුම	පැහිරි වවාපු	0 3 18
D 461	එම	එම	එම	1 0 24
E 461	පරගකවිල වත්ත	එම	එම	3 0 35
H 461	ලඹගෙදර වත්ත	එම	වත්ත	1 2 27
I 461	පිටවලගමුවෙගෙ දිවෙල වත්ත	එම	එම	1 0 25
J 461	රආලියගොඩගෙගොඩේ දිවෙල්වත්ත	එම	එම	2 3 10
N 461	කලුආම්මිගෙ දිවෙල්පහලවත්ත	එම	එම	1 0 31

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	ඊතක. අ. රු. ප.
O 461	ගොරකගහකොරවුව	පරදුව	වත්ත	0 3 30
P 461	පාච්චන්ත	එම	එම	0 1 32
D 462	මහනවගෙවත්ත	එම	එම	0 2 39
12660	මැදගොඩේවත්ත	සිතියම 1,470.	එම	0 2 2
12661	එම	කැකුනෙවෙල	එම	0 2 37
4587	ආචාර්යවත්තේ දෙකිය	සිතියම 1,917.	දෙකිය	0 1 31
N 164	පොල්ලොවත්ත	පෝරඹකනක්ක	පරන වත්ත	1 2 9
4589	කෝත්ගහමුල්ලේ දෙකිය	එම	දෙකිය	0 1 29
4590	එම කුඹුර	එම	එම	0 0 17
4591	එම ඕකන්ද	එම	එම	0 0 26
R 164	ලියනගෙදර වත්ත	එම	පරන වත්ත	1 1 9
S 164	හීරඑගමගේ වත්ත	එම	එම	1 0 34
U 164	දික්දෙකිපොත වත්ත	එම	එම	3 3 15
V 164	එම	එම	එම	1 3 1
X 164	මැව්විඟවල වත්ත	එම	එම	2 3 18
4598	එහුකොටුවගොඩ වත්ත	එම	එම	0 0 36
Z 164	ගෙව්විගෙ වත්ත	එම	එම	1 3 34
H 165	පත්තිනියගේ වත්ත	එම	එම	1 1 1
J 165	උඩුපිටගේ වත්ත	එම	එම	2 0 18
K 165	කිඳුරවක වත්ත	මාගලකනක්ක	එම	0 1 21
4600	කන්දගොඩ නොහොත් ලියන් ගහ කනක්ක වත්ත	එම	වත්ත	0 1 8
4601	එම	එම	සුළුමැද්ද	0 2 3
O 165	මෙගොඩ වත්ත	එම	පරන වත්ත	2 3 17
4602	කළුගලුව වත්ත	පෝරඹකනක්ක	වත්ත	0 1 10
4603	කළුගලුකන්ද	එම	කැලේ	13 3 38
P 165	අව්විලගේ වත්ත	එම	පරන මැව්ලේ	0 3 23
R 165	ගමගෙ වත්ත	එම	එම	5 0 8
3323	ගඳුරන්තෙ වත්ත	සිතියම 415.	වත්ත	2 1 39
T 78	හලගේනේ කනක්ක	ගොරගොඩ ගනේගම	පරන වත්ත	0 3 0
Q 78	දෙල්ගහකුඹුරේ වත්ත	සිතියම 413.	හේන	10 1 9
R 78	ගොරොක්කහවලපුවෙහේන	ගොරගොඩ එම	එම	1 1 10
D 144	ගමාව්විගෙගෙදර වත්ත	සිතියම 506.	වත්ත	1 2 38
E 569	ගොරකගහ වත්ත	හේනගම		
G 569	ගොරකගහ කොරවුව	සිතියම 1,253.	එම	1 0 30
K 569	පතිරනගෙ කොරවුව	වල්පිට	එම	0 3 5
L 569	වේකඩේ වත්ත	එම	එම	0 2 26
L 569½	පතිරනගෙ වත්ත	එම	පරන මැව්ලේ	1 2 22
3376	පස්සෙලියද්ද	එම	එම	2 3 6
Z 467	මිකන්දෙ වත්ත	සිතියම 425.	දෙකිය	0 2 28
B 468	මිනානගෙ දිවෙල් වත්ත	මාලිමඩ		
C 468	ලියනගෙ දිවෙල් වත්ත	සිතියම 1,083.	වත්ත	1 2 4
D 468	එම	කියාමුව	එම	0 3 5
E 468	කිලිපිටගෙගෙදර වත්ත	එම	හේන	0 1 16
G 468	බන්ගමගෙගෙදර වත්ත	එම	වත්ත	0 3 10
H 468	එම	එම	එම	2 0 26
12617	වල්පිටගොඩ නොහොත් දුන්වත්ත	එම	එම	1 0 26
12624	කැටකාලගහවත්ත	සිතියම 1,468.	පැහිරි වමාපු	0 1 2
12631	ගොඩලුවවත්ත නොහොත් පැල වත්ත	කැකුනෙවෙල කොටදුපෙ	පරන වත්ත පරන වත්ත	0 1 29 1 1 3
12632	දිවෙලකොරවුවෙ වත්ත	පානගම	වත්ත	0 3 28
12634	කටුඹුල්ලගොඩ වත්ත	එම	එම	0 0 16
12638	ගොඩේවත්ත	එම	එම	0 3 33
12648	පත්කැලේවත්ත	පානගම	වත්ත	2 2 1
12650	දුහුකෙසියාමේ මිව්ව නොහොත් කුකුලලේ කොරවුව	කැකුනෙවෙල	කොස්ගස් සහිත	0 1 24
D 484	ගමාව්විගේ දිවෙල	එම	පැහිරි වමාපු	0 0 22
11820	රත්මබුහේන	සිතියම 4,427.	කුඹුර	2 3 3
11821	එම	සිතියම 4,430. පෝරඹකනාකෙ	බැද්ද දෙකිය	57 2 27 0 0 9

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත. අ. රු. ප.
		සිතියම 654.		
5093	කැබැල්ලකඉරිකෙක්ද	පැද්දිපිටිය	කුඹුර	0 1 31
5100	ආනසිතාගොඩ කුඹුර	එම	භිච්ච	0 2 32
5107	දෙතිවුල්ල	එම	කුඹුර	0 2 3
5110	හාදුව	එම	එම	0 2 19
5111	ගොඩඅවුකගොඩ	එම	හේන	0 3 23
5112	කරඹුව	එම	කුඹුර	0 3 10
		සිතියම 4,813.		
13716	සියඹලාමුරේ අත්මග	පරදුව	පැහිර	1 3 32
13717	ශිනිකින්නගොඩ හේන	එම	එම	1 2 33
		සිතියම 1,192.		
T 537	හම්බිගොඩවත්ත	ගනේගම	වත්ත	1 2 2
V 537	හම්බිවුල්ලේදෙතික	එම	විවසුරත්තාච්ච	0 1 31
X 537	හම්බිවුල්ලේ කුඹුර	එම	එම	0 3 25
		සිතියම 1,082.		
T 467	කුඩාගෙවත්ත	හේනගම	වත්ත	1 1 0
W467	කැන්දවලගෙගෙදර වත්ත	එම	එම	0 2 23
V 467	රවිවෙදවිතැරගෙගෙදර වත්ත	එම	එම	0 2 29
		සිතියම 464.		
T 104	ගෙදෙවලහේන	පාද්ලිකොත්මාදුව	හේන	5 0 9
		සිතියම 1,087.		
Z 468	වැවකෙසියාගලියද්දෙ කුඹුර	කොත්මාදුව	කුඹුර	2 0 0
F 469	කම්මලභිච්ච	එම	එම	0 1 0
G 469	කලගෙහේ වත්ත	එම	එම	3 1 10
		සිතියම 1,125.		
8797	කිතුලෙගොඩහේන	කල්ල	සුඵවැද්ද	0 2 1
		සිතියම 1,882.		
P 151	රත්කඳකුඹුර	පැනැවිගත	කුඹුර	2 0 5

කක්පේරුම්ල රුපියල් 10 සිට 20 දක්වා ඉඩමේ ගැහිගැහිට.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේසර්ස්කරුලක්කොත්පේරෙහෙක්ද, විකිනීමේ කොන්දේසි ගැන කාරණා මාහර ආණ්ඩුවේ උපදේශකලක්කොත්පේරෙහෙක්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වගන්සේගේ ආඥාව ලෙස,

ජේ. ජේ. තෝර්බර්ත්,  
මහසෙත්තකාරිස් වෙනුවට.

No. 1,127, S. P.

Colonial Secretary's Office,  
Colombo, June 6, 1901.

ON Friday, July 26, 1901, at 12 o'clock noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Ninety-two allotments of land situated in the Wellaboda pattu division of the Galle District of the Southern Province.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
13087	Kahagalpottebedda	Jalatge Babappu	Garden	0	3 16	30
13088	Do.	do.	do.	0	1 22	30
13089	Do.	do.	Deniya	0	0 33	20
13090	Bellamadola Pollewadeniya	S. H. Radage Lusa	do.	0	2 2	20
13091	Bellamadolakele	do.	do.	0	1 22	20
13094	Do.	do.	Garden	0	3 11	30
	Preliminary plan 5,531.—Wellaboda pattu.		Village—Karandeniya.			
13037	Galkanda	J. D. Diso	Jungle	1	3 26	50
13038	Do.	do.	Garden	0	0 24	50
	Preliminary plan 5,509.—Wellaboda pattu.		Village—Karandeniya.			
12890	Gurugodella or Delgahawatta-addara	—	Chena	1	1 36	50
12891	Gurugodella or Delgahawatta	—	Garden	0	3 21	50
	Preliminary plan 5,429.—Wellaboda pattu.		Village—Karandeniya.			
12408	Galwalalangakele	T. D. Sinorisa	Jungle 50 years old	3	2 8	50
12409	Do.	do.	Jungle	0	2 30	50
12410	Galwalalangamanana	Hewahakuru Kala	Manana	4	3 12	20
12411	Do.	do.	Manana and patana	0	2 18	20
12412	Kohilawelakele	H. H. Synerisa	do.	0	0 35	20
12413	Do.	do.	Jungle	6	1 18	50
12414	Do.	do.	Owita	0	1 28	20
12415	Kohilawelalangakele	T. H. Sonna	Garden	3	1 28	50
12416	Do.	H. Eppage Podisinno	do.	3	0 30	50

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.			Upset Price
				A.	R.	P.	per Acre. Rs.
Preliminary plan 5,455.—Wellaboda pattu. Village—Karadeniya.							
12505	Yakk atuwamanana	Talpehakuru Lilo	Manana	1	1	1	30
12507	Do.	do.	Garden	0	1	11	30
12508	Yakkatuwamanana or Goda-paragahawatta	do.	do.	1	2	34	30
12509	Yakkatuwamanana	Hewahakuru Endorisa	do.	1	3	0	30
12510	Do.	do.	do.	0	3	22	30
12511	Do.	do.	Manana	2	0	28	30
12512	Do.	do.	Garden	0	2	30	30
12513	Do.	Hewahakuru Allisa	do.	0	1	18	30
12514	Do.	do.	Manana	0	1	23	30
12515	Do.	Hewahakuru Pinda	Garden	1	0	14	30
12516	Do.	Hewahakuru Jorisa	do.	0	1	28	30
12517	Do.	Hewahakuru Edrisa	do.	1	0	25	30
12518	Do.	Hewahakuru Pulisa	Manana	2	1	4	30
12519	Yakkatuwamanana or Diyaparahawatta	do.	Garden	0	2	21	30
12520	Yakkatuwamanana	do.	Owita and manana	0	2	31	30
12521	Do.	do.	Patana	1	2	38	30
12522	Yakkatuwabedda	do.	Owita	0	0	38	20
Preliminary plan 5,553.—Wellaboda pattu. Village—Karadeniya.							
13209	Koasatamanana	Ilandaridewa Janusa	Owita	1	0	32	20
13210	Do.	do.	Garden	0	1	23	50
13211	Do.	do.	do.	0	2	20	50
13212	Do.	Ilandaridewa Jema and another	do.	0	2	38	50
13214	Do.	do.	Garden	0	3	20	50
13215	Do.	do.	Patana	2	1	12	20
13216	Pansalagodella	H. Hakuru Sindorisa	Garden	0	2	20	50
13217	Do.	do.	Patana	1	3	12	20
Preliminary plan 1,003.—Wellaboda pattu. Village—Karadedeniya.							
Y 418	Gurubebilewela	Thuse Hakuru Mathes	Field	2	1	22	100
D 419	Do.	Paulo Hakuru Nando	do.	1	0	11	100
G 419	Do.	Heirs of Paulo Hakuru Nando	do.	1	2	16	100
K 419	Do.	Heirs of Thuse Hakuru Jonchiya	do.	1	0	15	100
L 419	Do.	T. H. Saminchiya	do.	1	1	20	100
N 419	Do.	Thuse Hakuru Kara	do.	1	0	0	100
U 419	Do.	T. H. Mathes Hamy Durate and others	do.	9	1	8	100
Preliminary plan 5,015.—Wellaboda pattu. Village—Kalupe.							
14488	Kosgahahena	—	Jungle	7	3	26	50
14490	Do.	—	do.	2	1	9	50
C 565	Lindamulahena	—	do.	3	0	33	50
D 565	Delgahawattahena	—	do.	1	0	16	50
E 565	Delgahawatta	—	Garden	2	1	27	50
F 565	Delgahawattaowita	—	Field	0	1	4	40
G 565	Lindamulahleneniya	—	Deniya	0	0	35	20
H 565	Lindamulahena	—	Jungle	9	0	11	50
I 565	Do.	—	Garden	0	2	3	50
J 565	Wauluduwehatta	—	Jungle	1	1	33	50
K 565	Delgahahenaowita	—	Deniya	0	0	25	30
L 565	Do.	—	do.	0	2	11	50
M 565	Yakdehigeduwahena	—	Jungle	1	0	9	50
N 565	Yakdehigeduwa	—	Garden	0	1	31	50
O 565	Yakdehigeowita	—	Owita	0	1	4	30
P 565	Delwatta	—	Garden	2	2	26	50
Q 565	Delwattakele	—	Jungle	2	0	8	50
R 565	Do.	—	do.	6	1	6	50
S 565	Do.	—	Garden	0	2	0	50
T 565	Delwattekeleaddaraowita	—	Deniya	1	0	16	10
U 565	Delgahahena	—	Jungle	10	2	0	50
V 565	Delgahahenakeledeniya	—	Deniya	0	2	32	10
W 565	Yakdehigeduwa or Delgahagodakele	—	Jungle	5	0	34	50
X 565	Delgahagodaowita	—	Owita	0	0	14	10
Y 565	Delgahaduwaowatta	—	Garden	0	3	5	50
Z 565	Delgahaduwaodekumbura	—	Field	0	3	39	40
14492	Naragamuwakolabedda	—	Low jungle	0	0	35	50
14493	Do.	—	Jungle	38	3	0	50
14494	Ittegulabedda	—	do.	19	2	19	50
14495	Do.	—	Garden	1	2	38	50
14496	Do.	—	Owita	0	1	23	10
14497	Do.	—	Chena	1	1	24	10
14498	Yakdehigeduwakele	—	Jungle	8	3	37	50
14499	Delwattebedda	—	do.	5	1	16	50

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
14500	Rangaluelalangaowita	—	Field	1	1 24	30
A 566	Lindamulahenakumbura	—	do.	6	3 34	40
B 566	Delgahawatta-addarakumbura	—	do.	1	3 28	40
C 566	Delwatta-addarakumbura	—	do.	6	0 0	20
14501	Delwattaganga-addarakumbura	—	do.	48	1 20	10
D 566	Delwatta-addarakumbura	—	do.	7	1 6	20
E 566	Navagannakolakumbura	—	do.	8	0 18	20

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,127, s. P.

විෂි 1901 ක්වු ජුනි මස 6 වෙනි දින කොළඹ

මහසෙනෙකාරාජ්ජනනාන්දෙගේ කන්තෝරුවේදී.

දකුණු දිසාවේ ගාල්ලේ එපත්තලන්තාන්දෙ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1091 ක්වු ජුලි මස 26 වෙනි දිනවූ සිඳු රුදු දවල 120 ගාලලේ සඳිවෙරි සේදි මෙන්දේසිකර විකුණන්නට සෙදෙනවා ඇත.

දකුණු දිසාවේ ගාල්ල පලාතේ වැල්ලබඩපත්තල කොට්ඨාසයේ පිහිටා තිබෙන විෂිකොට්ඨාස 92ක්.

සිතියම 5,535. වැල්ලබඩපත්තල. ගම්—වතුරුවල.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කරයා.	අත්දම.	අක්කර	
				මහස. රු.	ප. රු.
13087	කහගල් පොත්තෙ බැද්ද	භූලතගෙ බබජු	වත්ත	0 3 16	30
13088	එම	එම	එම	0 1 22	30
13089	එම	එම	දෙනිය	0 0 33	20
13090	බෙල්ලමාදෙලපොලව දෙනිය	ඇස්. එම්. උදුගෙ ප්‍රසා	එම	0 2 2	20
13091	බෙල්ලමාදෙල කැලේ	එම	එම	0 1 22	20
13094	එම	එම	වත්ත	0 3 11	30
සිතියම 5,531. ගම්—කරන්දෙනිය.					
13037	ගල්කන්ද	පී. ඩී. දිසෝ	බැද්ද	1 3 26	50
13038	එම	එම	වත්ත	0 0 24	50
සිතියම 5,509.					
12890	ගුරුගොඩවැල්ල නොහොත් දෙල්ගහවත්තඅද්දර	—	හේන	1 1 36	50
12891	ගුරුගල්ගොඩ නොහොත් දෙල්ගහවත්ත	—	වත්ත	0 3 21	50
සිතියම 5,429.					
12408	ගල්වලලකකැලේ	පී. ඩී. සිතෝරියා	අවුරුදු 50ක් වෙන බැද්ද	3 2 8	50
12409	එම	එම	බැද්ද	0 2 30	50
12410	ගල්වලලක මහාන	හේවාගකුරු කලා	මහාන	4 3 12	20
12411	එම	එම	මහාන සහ පහත	0 2 18	20
12412	කොඹිලවෙල්ලේ කැලේ	එම්. එම්. සිතේරියා	එම	0 0 35	20
12413	එම	එම	බැද්ද	6 1 18	50
12414	එම	එම	බිඹිට	0 1 28	20
12415	කොඹිලවෙල්ලක කැලේ	පී. එම්. සොන්න	වත්ත	3 1 28	50
12416	එම	එම්. ඇපගේ පොඹි සිත්තො	එම	3 0 30	50
සිතියම 5,455.					
12505	සකවුව මහාන	කල්පෙහකුරු සිලෝ	මහාන	1 1 1	30
12507	එම	එම	වත්ත	0 1 11	30
12508	සකවුව මහාන නොහොත් ගොඩපරගහවත්ත	එම	එම	1 2 34	30
12509	සකවුව මහාන	හේවාගකුරු එන්දෙරිය	එම	1 3 0	30
12510	එම	එම	එම	0 3 22	30
12511	සකවුව මහාන	හේවාගකුරු එන්දෙරිය	මහාන	2 0 28	30
12512	එම	එම	වත්ත	0 2 30	30
12513	එම	හේවාගකුරු අල්ලිය	එම	0 1 18	30
12514	එම	එම	මහාන	0 1 23	30
12515	එම	හේවාගකුරු පින්නද	වත්ත	1 0 14	30
12516	එම	හේවාගකුරු පෝරිය	එම	0 1 28	30
12517	එම	හේවාගකුරු එදරියා	එම	1 0 25	30
12518	එම	හේවාගකුරු පුලිය	මහාන	2 1 4	30
12519	සකවුව මහාන නොහොත් දිගපරගහවත්ත	එම	වත්ත	0 2 21	30
12520	සකවුව මහාන	එම	බිඹිට සහ මහාන	0 2 31	30
12521	එම	එම	පහත	1 2 38	30
12522	සකවුව බැද්ද	එම	බිඹිට	0 0 38	20

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	අක්කර	
				මහත. අ. රු. ප.	පය මිල. රු.
සියයම් 5,553.					
13209	කොසාවමනාන	ඉලන්දුරිදේව ජේමිසා	ඕම්ව	1	0 32
13210	එම	එම	වත්ත	0	1 23
13211	එම	එම	එම	0	2 20
13212	එම	ඉලන්දුරිදේව ජේමිසා සහ තවත් එක්කෙනෙක්	එම	0	2 38
13214	එම	එම	වත්ත	0	3 20
13215	එම	එම	පහත	2	1 12
13216	සත්තෙලෙ කොඩාල්ල	ඒම්. සතුරු සික්කෙදිස	වත්ත	0	2 20
13217	එම	එම	පහත	1	3 12
සියයම් 1,003.					
Y 418	ගුරුබාණ්ඩුවෙල	තුස්සතුරු ජයසේ	කුඹුර	2	1 22
D 419	එම	සමුලොකතුරු තන්දෙ කපුමා	එම	1	0 11
G 419	එම	සමුලොකතුරු නන්දෙගෙ	එම	1	2 16
K 419	එම	උරුමකාරයෝ	එම	1	0 15
L 419	එම	තුස්සතුරු සොන්මියගෙ	එම	1	1 20
N 419	එම	උරුමකාරයෝ	එම	1	0 0
U 419	එම	ඒම්. මහේස් මාලිගුරකෙ	එම	9	1 8
සියයම් 5,015. ගම්—කපුපො.					
14488	කොස්ගහ සේන	—	බැද්ද	7	3 26
14490	එම	—	එම	2	1 9
C 565	ලිදමුල සේන	—	එම	2	0 33
D 565	දෙල්ගහවත්ත සේන	—	එම	1	0 16
E 565	දෙල්ගහවත්ත	—	වත්ත	2	1 27
F 565	දෙල්ගහවත්තකුඹුව	—	කුඹුර	0	1 4
G 565	ලිදමුලසේනදෙහිස	—	දෙහිස	0	0 35
H 565	ලිදමුලසේන	—	බැද්ද	9	0 11
I 565	එම	—	වත්ත	0	2 3
J 565	දිවුලුවත්ත	—	බැද්ද	1	1 33
K 565	දෙල්ගහසේනකුඹුව	—	දෙහිස	0	0 25
L 565	එම	—	එම	0	2 11
M 565	සත්දෙහිගෙදුවෙසේන	—	බැද්ද	1	0 9
N 565	සත්දෙහිගෙදුව	—	වත්ත	0	1 31
O 565	සත්දෙහිගෙඹුව	—	ඕම්ව	0	1 4
P 565	දෙල්වත්ත	—	වත්ත	2	2 26
Q 565	දෙල්වත්තකොලේ	—	බැද්ද	2	0 8
R 565	එම	—	එම	6	1 6
S 565	එම	—	වත්ත	0	2 0
T 565	දෙල්වත්තකොලේඅද්දරඕම්ව	—	දෙහිස	1	0 16
U 565	දෙල්ගහසේන	—	බැද්ද	10	2 0
V 565	දෙල්ගහසේනකොලේදෙහිස	—	දෙහිස	0	2 32
W565	සත්දෙහිගෙදුව කොහොත්	—	—	—	—
	දෙල්ගහගොඩකොලේ	—	බැද්ද	5	0 34
X 565	දෙල්ගහගෙඩඕම්ව	—	ඕම්ව	0	0 14
Y 565	දෙල්ගහදුවවත්ත	—	වත්ත	0	3 5
Z 565	දෙල්ගහදුවෙඕම්වකුඹුව	—	කුඹුර	0	3 39
14492	තඹකඩුවෙකොලබැද්ද	—	පහත් කොලේ	0	0 35
14493	එම	—	බැද්ද	38	3 0
14494	ඉප්පුබැද්ද	—	එම	19	2 19
14495	එම	—	වත්ත	1	2 38
14496	එම	—	ඕම්ව	0	1 23
14497	එම	—	සේන	1	1 24
14498	සත්දෙහිගෙදුවකොලේ	—	බැද්ද	8	3 37
14499	දෙල්වත්තකොලේ	—	එම	5	1 16
14500	රත්නපුර්ලකුඹුව	—	කුඹුර	1	1 24
A 566	ලිදමුලසේනකුඹුව	—	එම	6	3 34
B 566	දෙල්ගහවත්තඅද්දරකුඹුව	—	එම	1	3 28
C 566	දෙල්වත්තඅද්දරකුඹුව	—	එම	6	0 0
14501	දෙල්වත්තකොලේඅද්දරකුඹුව	—	එම	48	1 20
D 566	දෙල්වත්තකොලේඅද්දරකුඹුව	—	එම	7	1 6
E 566	තඹකඩුවකොලකුඹුව	—	එම	8	0 18

මෙම ඉඩම් කැඩලිලිව අයිතිවාසිකම් හිසා හිඟින අම් අසෙක් ඇත්නම් ඔහු දිසත් මේ දිනේදී එම අයිතිය සිසම් කීකර තිබෙන මජපු පහසාදිය දකුණු පලාතේ මහේස්වරකරුන්ගෙන් පෙන්වා සිටිනව බිහාර. මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචරිතනරාජ්ජනනාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා දකුණු පලාතේ ඒස්වරකරුන්ගෙන්ද දැනගනව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරාතනවත්තසේනේ ආඥාව ලෙස,  
 බිහිරිපු. ඒ. චේලර්,  
 වැඩබලන මහසේනාධාරීස් වම්ම.

No. 1,128, s. P.

Colonial Secretary's Office,  
Colombo, June 17, 1901.

ON Tuesday, August 6, 1901, at 12 o'clock noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixty-three allotments of land situated in the Wellaboda pattu, Talpe pattu, Bentota-Walallawiti korale, and Gangaboda pattu divisions of the Galle District of the Southern Province.

Preliminary plan 1,219.—Wellaboda pattu.  
Applicant—Nil.

Lot.	Village.	Name of Land.	Description.	Extent.			Upset Price
				A.	R.	P.	per Acre.
							Rs.
X 548	Galduwa	Galduwawatta-addaradeniya	Deniya	0	1	0	30
Y 548	Do.	do.	do.	0	0	23	30
Z 548	Do.	Galduwawatta-addaraowita	Garden	0	0	33	30
A 549	Do.	Galduwawatta-addaradeniya	do.	0	1	6	50
B 549	Do.	Galduwawatta	do.	2	1	18	50
C 549	Do.	do.	do.	1	2	4	50
D 549	Do.	Galduwabedda	do.	2	1	10	50
E 549	Do.	Galduwawatta	do.	0	0	27	50
F 549	Do.	do.	Chena	0	0	8	50
G 549	Do.	do.	Garden	0	1	3	50
H 549	Do.	do.	Deniya	0	0	19	20
I 549	Do.	Galduwabedda-addarawela	do.	0	0	19	20
J 549	Do.	Galduwawatta	Chena	0	0	3	50
K 549	Do.	Galduwawatta-addaradeniya	Deniya	0	1	39	20
L 549	Do.	Galduwabedda	Chena	0	0	5	50
M 549	Do.	Galduwawatta-addarahena	do.	0	0	11	50
N 549	Do.	Galduwawatta	Garden	1	0	8	50
O 549	Do.	do.	Chena	0	0	19	50
P 549	Do.	Galduwabedda	do.	0	0	37	50
Q 549	Do.	Galduwawatta-addaraowita	Garden	0	1	0	50
R 549	Do.	Galduwabedda	do.	0	0	13	50
S 549	Do.	do.	do.	0	2	7	50
T 549	Do.	Galduwawatta	Deniya	0	1	30	20
U 549	Do.	Galduwawatta-addaradeniya	Garden	0	0	36	50
V 549	Do.	Galduwawatta-addaraowita	do.	0	0	10	50
W 549	Do.	Galduwawatta	do.	13	3	8	50
X 549	Do.	do.	do.	2	2	33	50
Y 549	Do.	do.	do.	1	2	33	50
Z 549	Do.	do.	do.	0	0	18	50
A 550	Do.	Galduwabedda	do.	0	0	32	50
B 550	Do.	Galduwawatta	do.	0	1	39	50
C 550	Do.	do.	do.	1	0	10	50
D 550	Do.	Galduwabedda	do.	2	1	23	50
E 550	Do.	Galduwawatta-adderadeniya	Deniya	0	0	9	20
F 550	Do.	Galduwabedda	Chena	4	0	9	50
G 550	Do.	Galduwahena	do.	0	0	17	50

Preliminary plan 1,138.—Wellaboda pattu.  
Applicant—Nil.

Y 495	Ratgama	Iregahakumburagodawatta	Jungle	5	3	22	60
Z 495	Do.	do.	Garden	1	0	5	50
D 496	Do.	Mahaniduwagodawatta	do.	0	2	22	50
F 496	Do.	Morgaswatta	Jungle	4	1	6	60
E 496	Do.	Panwilakumbura	Field	0	1	24	100
Y 496	Do.	Wewedeniya	Garden	0	0	34	50
Z 496	Do.	do.	do.	0	2	32	50
C 497	Do.	Pahalakumbura	Field	2	2	0	100
E 498	Do.	Medaduwapotuwila	do.	2	1	33	20
I 498	Do.	Namaratnagodakumbura	do.	3	2	0	50
L 498	Do.	Ihaladeniya	Deniya	0	2	28	50
O 498	Do.	Namaratnagodakumbura	Field	0	1	15	50
S 498	Do.	Namaratnagodage Ihaladeniya	Deniya	0	1	20	20
J 499	Do.	Gunenuwagewatta	Garden	0	2	26	50
8965	Do.	Tunhowle Ihaladeniyakumbura	Field and garden	1	1	36	50

Preliminary plan 5,017.—Wellaboda pattu.  
Applicant—Nil.

10534	Karandeniya	Yakatuwabedda	Garden	1	0	14	60
-------	-------------	---------------	--------	---	---	----	----

Preliminary plan 4,450.—Wellaboda pattu.  
Applicant—Nil.

11887	Karandeniya	Udumullawatta	Garden	0	0	36	50
11888	Do.	do.	do.	0	0	36	50
11896	Do.	Millagahawatta	do.	1	0	30	50
11904	Do.	Gurubehilewatta	do.	1	1	0	50
11913	Do.	Udumullawatta	Chena	0	2	37	50

Preliminary plan 4,239.—Wellaboda pattu.  
Name of Applicant—Nil.

11049	Godagama	Hukmullekele	Jungle	4	1	27	50
-------	----------	--------------	--------	---	---	----	----

Preliminary plan 2,668.—Talpe pattu.  
Applicant—Gamakankanange Janis.

5055	Polpagoda	Digandukanatta	Jungle	1	2	36	15
------	-----------	----------------	--------	---	---	----	----

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
		Preliminary plan 5,282.—Bentota-Walallawiti korale. Applicant—Nil.				
11550	Bambarawana	Wadurawakoratura	Cleared land	1	2 14	15
		Preliminary plan 2,879.—Gangaboda pattu. Applicant—M. Savis de Silva.				
5839	Unanwitiya	Walagekanda	Deniya	1	2 25	20
		Preliminary plan 2,889.—Gangaboda pattu. Applicant—Patirinage Seadoris.				
5923	Baddegama	Kosgahagodella	Garden	0	1 8	10
		Preliminary plan 432.—Gangaboda pattu. Applicant—M. Aron de Silva.				
3423	Kiridiwela of Ganegama	Diyakattatabedda	Jungle	8	1 13	40

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sales.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Southern Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,128, s. p.

වර්ෂ 1901 ක්වූ ජූනි මස 17 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපතිතුමාගේ කන්දෝරුවේදී.

දකුණු දිසාවේ ගාල්ලේ ඒජන්තාධිපතිතුමාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩු නිකුත්වනු ලබනු ලබන වර්ෂ 1901 ක්වූ අගෝස්තු මස හවෙති දිනවූ අගනරුවාද දවල් දෙලකට ගාල්ලේ කවිචේරියේදී වෙන්දේසි කර එකුණින් ම කෙරෙනවා ඇත.

දකුණු දිසාවේ ගාම්පහේ වැල්ලබඩපත්තු, කල්පොත්තු, බෙත්තර වලල්ලාච්චිකෝරලෙ සහ ගඟ බඩසත්තු කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි.

පිහිටම 1,219. වැල්ලබඩපත්තු. මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයෙක් නැත.

කො.	ගම.	ඉඩමේ නම.	අක්ෂර.	ඉ. රු. ප.	අක්කර රු.
X 548	ගාල්ලුව	ගාල්ලුවේ වත්තඅද්දර දෙකිය	දෙකිය	0 1 0	30
Y 548	එම	එම	එම	0 0 23	30
Z 548	එම	ගාල්ලුව වත්තඅද්දර බිම්ව	වත්ත	0 0 33	30
A 549	එම	ගාල්ලුව වත්තඅද්දර දෙකිය	එම	0 1 6	50
B 549	එම	ගාල්ලුව වත්ත	එම	2 1 18	50
C 549	එම	එම	එම	1 2 4	50
D 549	එම	ගාල්ලුවේ බැද්ද	එම	2 1 10	50
E 549	එම	ගාල්ලුව වත්ත	එම	0 0 27	50
F 549	එම	එම	භේන	0 0 8	50
G 549	එම	එම	වත්ත	0 1 3	50
H 549	එම	එම	දෙකිය	0 0 19	20
I 549	එම	ගාල්ලුවේ බැද්දඅද්දර වෙල	එම	0 0 19	20
J 549	එම	ගාල්ලුවේ වත්ත	භේන	0 0 3	50
K 549	එම	ගාල්ලුවේ වත්ත අද්දර දෙකිය	දෙකිය	0 1 39	20
L 549	එම	ගාල්ලුවේ බැද්ද	භේන	0 0 5	50
M 549	එම	ගාල්ලුවේ වත්ත අද්දර භේන	එම	0 0 11	50
N 549	එම	ගාල්ලුවේ වත්ත	වත්ත	1 0 8	50
O 549	එම	එම	භේන	0 0 19	50
P 549	එම	ගාල්ලුවේ බැද්ද	එම	0 0 37	50
Q 549	එම	ගාල්ලුවේ වත්ත අද්දර බිම්ව	වත්ත	0 1 0	50
R 549	එම	ගාල්ලුවේ බැද්ද	එම	0 0 13	50
S 549	එම	එම	එම	0 2 7	50
T 549	එම	ගාල්ලුවේ වත්ත	දෙකිය	0 1 30	20
U 549	එම	ගාල්ලුවේ වත්තඅද්දර දෙකිය	වත්ත	0 0 36	50
V 549	එම	ගාල්ලුවේ වත්තඅද්දර බිම්ව	එම	0 0 10	50
W 549	එම	ගාල්ලුවේ වත්ත	එම	13 3 8	50
X 549	එම	එම	එම	2 2 33	50
Y 549	එම	එම	එම	1 2 38	50
Z 549	එම	එම	වත්ත	0 0 18	50
A 550	එම	ගාල්ලුවේ බැද්ද	එම	0 0 32	50
B 550	එම	ගාල්ලුවේ වත්ත	එම	0 0 39	50
C 550	එම	එම	එම	1 0 10	50
D 550	එම	ගාල්ලුවේ බැද්ද	එම	2 1 23	50
E 550	එම	ගාල්ලුවේ වත්තඅද්දර දෙකිය	දෙකිය	0 0 9	20
F 550	එම	ගාල්ලුවේ බැද්ද	භේන	4 0 9	50
G 550	එම	ගාල්ලුවේ භේන	එම	0 0 17	50



නො.	කම.	ඉඩමේ නම.	අන්දම.	අක්කර	
				මහත.	යක මිල.
				අ. රු. ප.	රු.
සිතියම 1,138.					
Y 495	රත්මම	ඉරිතහකුඹුරගොඩවත්ත	බැද්ද	5 3 22	60
Z 495	එම	එම	වත්ත	1 0 5	50
D 496	එම	මහතසිදුවගොඩවත්ත	එම	0 2 22	50
F 496	එම	මෝරගස්වත්ත	බැද්ද	4 1 6	60
R 496	එම	පත්විලකුඹුර	කුඹුර	0 1 24	100
Y 496	එම	වැවේදෙකිය	වත්ත	0 0 34	50
Z 496	එම	එම	එම	0 2 32	50
C 497	එම	පහලකුඹුර	කුඹුර	2 2 0	100
E 498	එම	මැදදුවපොතුපිල	එම	2 1 33	20
I 498	එම	කමරත්තගොඩකුඹුර	එම	3 2 0	50
L 498	එම	ඉහලදෙකිය	දෙකිය	0 2 28	50
O 498	එම	කමරත්තගොඩකුඹුර	කුඹුර	0 1 15	50
S 498	එම	කමරත්තගොඩගේකලදෙකිය	දෙකිය	0 1 20	20
J 499	එම	ඉත්තවුගේවත්ත	වත්ත	0 2 26	50
8965	එම	ගුණපුංචලඉහලදෙකියකුඹුර	කුඹුර සහ වත්ත	1 1 36	50
සිතියම 5,017.					
10534	කරන්දෙකිය	සකවුවබැද්ද	වත්ත	1 0 14	60
සිතියම 4,450.					
11887	එම	උඩුමුල්ලෙවත්ත	එම	0 0 36	50
11888	එම	එම	එම	0 0 36	50
11896	එම	මිල්ලගහවත්ත	එම	1 0 30	50
11904	එම	ඉරුබැවිලවත්ත	එම	1 1 0	50
11913	එම	උඩුමුල්ලෙවත්ත	ගේන	0 2 37	50
සිතියම 4,239.					
11049	ගොඩගම	ඉපුක්මුල්ලෙකැලේ	බැද්ද	4 1 27	50
සිතියම 2,668. ගල්පෙටත්තුව. ඉල්ලීමකාරයා—ගමකන්කානගේ ජනිත.					
5055	පොල්පගොඩ	දිගන්දකහන්ත	බැද්ද	1 2 36	15
සිතියම 5,282. බෙන්තර වලල්ලාවිටිකෝරලේ. මෙම ඉඩමට ඉල්ලීමකාරයෙක් නැත.					
11550	බම්බරවන	වදුරුවකොරුතුර	සුද්දකරපු නිම	1 2 14	15
සිතියම 2,879. ගහබඩපත්තුව. ඉල්ලීමකාරයා—ඇම්. සාමිස් හි සිල්ව.					
5839	උගත්විහ	වලකෙකන්ද	දෙකිය	1 2 25	20
සිතියම 2,889. ඉල්ලීමකාරයා—පතිරගේ සිගපුරිස්.					
5923	බද්දෙගම	කොස්ගහගොඩැල්ල	වත්ත	0 1 8	10
සිතියම 432. ඉල්ලීමකාරයා—ඇම්. ඒරන් හි සිල්වා.					
3423	ගණගම නිබෙන කැරිදිවල	දිගකටත්තබැද්ද	බැද්ද	8 1 13	40

මෙම ඉඩම් කැබලිවලට අයිතිවාසිකම් කියාහිටින සම් අයෙක් ඇත්නම් ඔහු විසින් මේ විකිනීමේ කොන්දේසි ඒවා අයිතිවාසිකම් කියා තිබෙන මජ්ඣ සහාදිය දකුණු පලාතේ මහජනතලක්කාන්සේට පෙන්වා සිටිනවා වීමට.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණ සර්වේපරික්කරලක්කාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන කාරණ දකුණු පලාතේ ඒජන්තලක්කාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

'ගරුකර අණවුකාර උතුමානත්තගන්සේගේ ආඥාව ලෙස,  
බම්ලස්. ටී. චේලර්,  
වැඩබලන මහසෙකුකාරිස් වම්ස.

**LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.**

No. 1,486, N.W. P.		Colonial Secretary's Office, Colombo, June 11, 1901.		Lot.	Village.	Description.	Extent.	
							A.	R. P.
<p>ON Tuesday, September 24, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Puttalam District will put up for sale, at his office in Puttalam, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.</p> <p>Forty-three allotments of land situated in the Puttalam pattu division of the Puttalam District of the North-Western Province.</p> <p style="text-align: center;">Preliminary plan 1,722.</p>				8710	Daluwa	Scrub	16	3 36
				8712	Do.	do.	20	2 7
				8713	Do.	do.	7	1 14
				8714	Do.	do.	14	0 7
				8715	Do.	do.	11	1 2
				8716	Do.	do.	9	1 29
				8717	Do.	do.	11	1 0
				8718	Daluwa	Scrub	13	1 32
				8720	Do.	do.	17	1 22
				8721	Do.	do.	12	3 8
				8722	Do.	do.	6	1 20
				8724	Do.	do.	11	1 12
				8725	Do.	do.	11	2 17
				8728	Do.	do.	11	2 22
				8729	Do.	do.	4	3 0
				8733	Do.	do.	14	0 33
				8734	Do.	do.	5	1 27
				8735	Do.	do.	11	2 9
				8737	Do.	do.	15	0 35
				8739	Do.	do.	10	2 23
8742	Do.	do.	5	0 20				
8744	Do.	do.	6	1 0				
8745	Do.	do.	9	2 16				
8746	Do.	do.	4	3 26				
8748	Do.	do.	3	2 0				
8749	Do.	do.	15	1 17				
8751	Do.	do.	24	2 35				

Upset price,—Ru. 10 per acre.



இல.	குறிச்சி.	விவரம்.	விசாலம். ஏ. மு. ப.
8745	தலுவலை	செடி	9 2 16
8746	செடி	செடி	4 3 26
8748	செடி	செடி	3 2 0
8749	செடி	செடி	15 1 17
8751	செடி	செடி	24 2 35
பிளான இலககம் 1,812.			
9180	தலுவலை	செடி	6 0 27
9181	செடி	செடி	7 0 37
9182	செடி	செடி	7 2 8
9183	செடி	செடி	11 3 2
9184	செடி	செடி	9 1 0
9185	செடி	செடி	9 2 34
9186	செடி	செடி	12 1 3
9187	செடி	செடி	11 2 23
9188	செடி	காடு	11 2 28
9189	செடி	செடி	9 0 0
9190	செடி	செடி	13 0 33

பிளான இலககம் 1,812.

தலுவலை செடி 6 0 27

இல.	குறிச்சி.	விவரம்.	விசாலம். ஏ. மு. ப.
9191	தலுவலை	காடு	15 2 22
9192	செடி	செடி	18 2 25
9193	செடி	செடி	7 1 33
9194	செடி	செடி	18 0 39
பிளான இலககம் 1,356.			
7115	மதுரன் குளி	செடி	16 2 20

பிளான இலககம் 1,356.

மதுரன் குளி செடி 16 2 20

இக்காணித் துண்டுகளைப் பற்றிய வேறு விபரங்களை அளவைத் தலைவரிடத்திலும் விற்பனை வின கொந்தீசை போப்பற்றிய விபரங்களைப் புத்தளம் அரசாட்சியரின உதவி ஏசனறரிடத்திலும் கேட்டறிந்துகொள்ளலாம்.

தேசாதிபதி டகோததமரவாகளின து கட்டணயினயடி, டப்ளியு. றீ. தேயிலர், இராசாங்க விதிதரின் வேலைபார்ப்பவர்.

No. 1,487, N.W. P.

Colonial Secretary's Office, Colombo, June 13, 1901.

On Tuesday, July 30, 1901, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up for sale or settlement, at his office in Kurunegala, the under-mentioned portions of Crown Lands, on the terms authorized by Government.

Six allotments of land situated in the Dambadeni hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,029.

Lot.	Name of Land.	Village—Weragala Name of Claimant.	Description	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
10029	Panwattchena	Horatala and Crown	Planted with cocoonut	3	1 2	150
J 1024	Hapugahamulahena	Kirihamy	Chena	1	2 6	23
K 1024	do.	Appuhamy	do.	1	2 6	24
L 1024	Madugahamulahena	Punchirala Arachchi	do.	7	1 0	25
O 1024	Kohilahiressa	The Crown	do.	0	2 17	18
10030	Yakdessagalagawahena	Menika	do.	5	1 36	55

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command.

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,487, N.W. P.

வதி 1901 ன்வு பூநி மிச 13 வெநி தீந க்கோடுமி  
மகசெதுதாரீசுரன்நாய்சேசேசே கன்னைர்வெலீசீச.

வலகி தீசாவே அன்விலே சீசந்நரன்நாய்சேசே சிசின் மெகி பகந கசுநவ்வெந அன்வில சந்நக  
ஓவில அன்விலே கிசேசவலரூ புகாரயசு வதி 1901 ன்வு பூநி மிச 30 வெநி தீநவ்வு அககர்வாடி  
சுலசு 1வ க்ருநகரூ கவிவெரீசேசீ வென்செசிகர் விசுந்நவ் வொகோவ கெர்வா கர்செசு வசெ  
கவா சுந.

வலகி தீசாவே க்ருநகரூ பரூவெ சுகசெசுவந்நவ்வுவெ க்கோசாசசே சிசிலா கிவெந கிவ  
கசெசு 6சீ.

சீசினம 2,029. கம—வெரகரூ.

கோ.	ஓவிலே கம.	அசினிகம கிசன்நா.	அந்நம.	மகந. ககரூ.		அகர் ரூ.
				ஏ. ரூ. ப.	ரூ.	
10029	சவ்வின்சேசேச	கோரகரூ கக அன்வில	சோசுசுசீ ஓவில	3	1 2	150
J 1024	கபுலகமரூசேச	கிரீகாம	சேச	1	2 6	23
K 1024	சம	அசுசுசும	சம	1	2 6	24
L 1024	மபுலகமரூசேச	புந்நிசுரூ அர்வீசுரூ	சம	7	1 0	25
O 1024	கோகிரூகிசச	அன்வில	சம	0	2 17	18
10030	சன்செசேசுவலரூவா சேச	மேகிசா	சம	5	1 36	55

மெம ஓவில கன் வகிசுர காரந்ந சரீவெசரீசந்நரீசுரன்நாய்சேசேசேச, சிசினிமெ க்கோசுசேச  
கன் காரந்ந வலகி தீசாவே அன்விலே சீசந்நரன்நாய்சேசேசேச அந்நவ்வு சூசிலக.

கர்நகர அன்விலகர் ரகூமாவந்நவ்நவ்நவ் அசுவலரூச, கிசிலசு. சி. வெலூர், வகிவலரூ மகசெதுதாரீசுர வலகி.

No. 1,488, N.W. P.

Colonial Secretary's Office

Colombo, June 18, 1901.

ON Monday, September 9, 1901, and following days, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Haldanduwana Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and sixty-three allotments of land situated in the Pitigal korale south division of the Chilaw District of the North-Western Province.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
S 86	Koswatta	R. Patirenehelage Appurala and another	Field	2	3 10	— <sup>o</sup>
T 86	Do.	H. Petirenehelage Babappuhami and brothers	do.	2	0 24	— <sup>o</sup>
E 87	Migahawela	Heirs of Ukkuwa	Cocoanut garden	2	0 17	— <sup>o</sup>
I 87	Yakdessa	R. Tomisa	Kamata	0	0 32	— <sup>o</sup>
L 87	Migahawela	G. Andiya and another	Cocoanut garden	4	3 22	— <sup>o</sup>
M 87	Do.	A. Ukkuwa and others	Field	1	2 38	— <sup>o</sup>
Preliminary plan 261.						
2356	Koswatta	Gunamalhamy and another	Pillewa	1	0 20	10 0
Q 87	Do.	R. M. Punchirala and another	Cocoanut garden	1	3 18	— <sup>o</sup>
T 87	Do.	H. Velappu	Field	0	2 20	— <sup>o</sup>
U 87	Do.	R. M. Punchirala	do.	2	3 9	— <sup>o</sup>
V 87	Do.	G. A. Unguhamy and others	do.	1	2 11	— <sup>o</sup>
W 87	Do.	R. M. Punchirala	do.	2	1 6	— <sup>o</sup>
X 87	Do.	H. Ukkurala and others	do.	2	2 0	— <sup>o</sup>
Y 87	Do.	H. P. Yahapathamy and another	do.	1	3 10	— <sup>o</sup>
Z 87	Do.	H. P. Kandappu Gamarala	do.	6	0 39	— <sup>o</sup>
C 88	Do.	do.	Cocoanut garden	0	3 19	— <sup>o</sup>
Preliminary plan 262.						
N 88	Paluwelgala	Heirs of N. A. Telenis Gamarala	Field	2	2 18	— <sup>o</sup>
Preliminary plan 263.						
2360	Koswatta	R. P. Sinnappu and others	Deniya	2	0 6	15 0
2361	Do.	Edirisinha Appuhamy	do.	1	0 0	10 0
2365	Do.	H. P. Punchappuhami and another	Cocoanut garden	7	1 36	15 0
2367	Do.	Crown	Waste land	1	0 34	30 0
O 88	Do.	Sinnappuhami and another	Cocoanut garden	1	3 14	— <sup>o</sup>
V 88	Do.	A. M. Tikiri Etana and others	do.	1	0 14	— <sup>o</sup>
Y 88	Do.	H. Ukkurala and others	Field	1	0 12	— <sup>o</sup>
Z 88	Do.	A. R. Unguwahenaya	Cocoanut garden	0	3 16	— <sup>o</sup>
A 89	Do.	H. Velappu and another	do.	2	0 16	— <sup>o</sup>
D 89	Do.	A. R. Unguwahenaya	do.	0	1 8	— <sup>o</sup>
H 89	Do.	A. M. Tikiri Etana	Field	2	2 31	— <sup>o</sup>
I 89	Do.	Edirisinha Appuhamy	do.	3	2 12	— <sup>o</sup>
J 89	Do.	A. M. Tikiri Etana	Cocoanut garden	2	0 0	— <sup>o</sup>
K 89	Do.	Edirisinha Appuhamy	do.	2	0 0	— <sup>o</sup>
Q 89	Do.	do.	Wewa	0	3 30	10 0
V 89	Do.	H. Ukkurala	Field	0	1 18	— <sup>o</sup>
X 89	Do.	Babappu, Police Headman, and others	do.	2	1 24	20 0
J 90	Do.	H. P. Yahapathamy	do.	2	0 5	— <sup>o</sup>
K 90	Do.	H. P. Samel Appu	do.	1	1 25	— <sup>o</sup>
M 90	Do.	H. P. Yahapathamy	Cocoanut garden	1	2 34	20 0
N 90	Do.	do.	do.	3	1 25	— <sup>o</sup>
O 90	Do.	H. P. Sanchihamy	do.	0	2 36	— <sup>o</sup>
P 90	Do.	H. P. Samel Appu	do.	2	2 38	— <sup>o</sup>
T 90	Do.	H. P. Yahapathamy	do.	0	2 0	— <sup>o</sup>
W 90	Do.	H. P. Arachchi Appu	do.	0	1 18	10 0
X 90	Do.	H. P. Yahapathamy and others	Field	0	1 37	— <sup>o</sup>
Preliminary plan 264.						
X 95	Paluwelgala	Susehewage Nickkochiya	Field	1	0 0	— <sup>o</sup>
Y 95	Do.	S. H. Jeronis Fernando	do.	5	1 36	— <sup>o</sup>
Z 95	Do.	S. H. Jeronis Fernando and another	do.	6	2 12	— <sup>o</sup>
A 96	Do.	S. H. Nonchi and others	do.	0	2 0	— <sup>o</sup>
B 96	Do.	S. H. Jeronis Fernando	do.	1	1 26	— <sup>o</sup>
C 96	Do.	do.	do.	8	3 23	— <sup>o</sup>
D 96	Do.	N. A. Karonchi Appu	do.	2	0 12	— <sup>o</sup>
E 96	Do.	N. A. Telenis Gamarala	do.	1	3 7	— <sup>o</sup>
G 96	Do.	J. Costa Vidane	do.	8	0 34	— <sup>o</sup>
H 96	Do.	Dona Nonahamy	do.	8	2 19	— <sup>o</sup>
J 96	Do.	N. A. Teleuis Gamarala	do.	1	3 30	— <sup>o</sup>
K 96	Do.	N. A. Telenis Gamarala and another	do.	1	2 7	— <sup>o</sup>
L 96	Do.	J. Costa Vidane	do.	11	1 38	— <sup>o</sup>
M 96	Do.	H. Yahapathamy and another	do.	5	2 20	— <sup>o</sup>
N 96	Do.	A. M. Punchappu	do.	4	2 14	— <sup>o</sup>
Q 96	Do.	Mudalihamy	do.	1	2 35	— <sup>o</sup>
R 96	Do.	Heirs of Seneviratna, Mudaliyar	Cocoanut garden	1	2 10	— <sup>o</sup>
S 96	Do.	do.	Field	1	3 5	— <sup>o</sup>
U 96	Do.	H. H. Herathamy and another	do.	13	3 32	— <sup>o</sup>
V 96	Do.	H. H. Hitihamy and others	Pillewa	1	0 25	— <sup>o</sup>
W 96	Do.	do.	Field	10	0 8	— <sup>o</sup>

\* Certificate of quiet possession.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
				Rs.	c.	
X 96	Paluwelgala	H. H. Kandappu	Field	3	2 10	—*
Y 96	Do.	A. M. Mudalihamy	do.	11	2 37	—*
Z 96	Do.	H. P. Heratham and others	do.	7	1 14	—*
A 97	Do.	do.	do.	1	3 9	—*
B 97	Do.	do.	Cocoanut garden	1	2 15	—*
C 97	Do.	A. M. Punchappu and others	do.	1	1 34	—*
D 97	Do.	Tikiri Etana and others	do.	1	0 6	—*
E 97	Do.	H. H. Punchirala and others	do.	1	1 6	—*
F 97	Do.	Heratham Gamarala	do.	2	3 0	—*
G 97	Do.	do.	Field	3	2 38	—*
H 97	Do.	Menik Etana	do.	3	2 11	—*
I 97	Do.	A. M. Tikiri Etana	do.	3	0 26	—*
J 97	Do.	Heirs of H. Kapuruhamy	do.	2	3 38	—*
K 97	Do.	H. H. Yahapathamy	do.	2	0 4	—*
L 97	Do.	Menikrala Appuhamy	do.	4	0 14	—*
M 97	Do.	Jayasinha Lekama	do.	4	0 25	—*
N 97	Do.	G. Sinnochchiya	do.	2	0 37	—*
O 97	Do.	Jayasinha Lekama	do.	2	3 15	—*
Preliminary plan 278.						
2408	Paluwelgala	Crown	Waste	1	0 21	10 0
2410	Do.	do.	do.	0	3 32	10 0
P 97	Do.	Dona Nonahamy	Cocoanut garden	3	1 19	—*
Q 97	Do.	do.	do.	0	2 32	—*
S 97	Do.	Uduma Lebbe Asa Lebbe	do.	0	1 26	10 0
G 98	Do.	M. A. Hetuhamy	do.	1	0 5	—*
M 98	Do.	N. A. Telenis Gamarala	do.	0	1 6	—*
V 98	Do.	B. Baronchi Appu	do.	1	0 27	—*
J 99	Do.	Susehewage Bunja	do.	0	1 28	—*
Preliminary plan 279.						
Q 99	Paluwelgala	J. Abayaratna, Mudaliyar	Field	35	3 0	—*
R 99	Do.	do.	do.	4	2 22	—*
S 99	Do.	do.	Cocoanut garden	6	1 36	10 0
T 99	Do.	do.	do.	15	0 35	10 0
U 99	Do.	do.	Field	4	2 17	—*
V 99	Do.	do.	Cocoanut garden	6	3 32	10 0
W 99	Do.	do.	do.	0	3 20	10 0
Y 99	Do.	N. P. Appurala and another	do.	4	0 26	10 0
Z 99	Do.	M. Sinno Appu and others	do.	5	1 0	10 0
Preliminary plan 280.						
A 100	Paluwelgala	N. P. Ungurala and another	Field	3	1 31	—*
B 100	Do.	Heirs of Jayasinha Lekama	do.	11	2 22	—*
C 100	Do.	H. Babappu Vedarala	do.	3	2 22	—*
D 100	Do.	A. M. Nonno Fernando and others	do.	3	3 19	—*
E 100	Do.	A. M. Nonno Fernando	do.	0	2 8	—*
G 100	Do.	A. M. Juan Fernando	do.	1	1 17	—*
H 100	Do.	H. H. Yahapathamy and others	do.	4	2 23	—*
I 100	Do.	do.	High land	1	0 9	12 50
J 100	Do.	do.	Field	7	2 5	—*
M 100	Do.	Don Hendrick, Vidane Arachchi	do.	3	2 9	—*
N 100	Do.	J. H. Caronchi Appu	do.	2	3 25	—*
O 100	Do.	H. H. Yahapathamy	do.	2	0 34	—*
Q 100	Do.	A. M. Nonno Fernando	Cocoanut garden	3	2 16	—*
R 100	Do.	Christian Fernando	do.	3	3 15	—*
S 100	Do.	Villagers	Pond	0	2 23	12 50
T 100	Do.	A. M. Velum Fernando	Cocoanut garden	1	2 24	—*
U 100	Do.	A. M. Bastian Fernando and another	Field	2	3 19	—*
Y 100	Do.	do.	Deniya	1	1 20	12 50
Z 100	Do.	do.	Cocoanut garden	5	2 23	—*
A 101	Do.	do.	Ohena	4	3 11	12 50
B 101	Do.	Heirs of J. M. Punchirala and others	do.	3	1 30	12 50
J 101	Do.	H. Muhammadu Lebbe	Low jungle	6	3 17	—*
K 101	Do.	do.	Field	0	2 32	—*
N 101	Do.	N. P. Sittappu	Cocoanut garden	0	3 32	—*
S 101	Do.	H. H. Yahapathamy and another	do.	0	2 15	—*
T 101	Do.	A. M. Punchappu and another	do.	4	3 6	—*
B 102	Do.	H. H. Menik Etana and another	do.	2	0 0	—*
D 102	Do.	Heirs of A. M. Appu Fernando and others	do.	2	0 38	—*
E 102	Do.	A. M. Bastian Fernando	do.	0	2 9	—*
F 102	Do.	A. M. Velum Fernando	do.	1	0 32	—*
G 102	Do.	Heirs of Jayasinha Lekama	Field	4	0 34	—*
H 102	Do.	D. H. Jayatunga, Vidane Arachchi	Cocoanut garden	2	0 22	—*
I 102	Do.	Heirs of Jayasinha Lekama	do.	3	0 5	—*
J 102	Do.	G. D. Dinesa and others	do.	1	1 26	—*
K 102	Do.	J. D. Selenchiya and others	do.	0	1 25	—*
L 102	Do.	H. H. Yahapathamy and others	do.	0	1 24	—*
M 102	Do.	J. M. Appuhamy Vedarala	do.	0	1 4	—*
N 102	Do.	Heirs of Jayasinha Lekama	do.	1	0 32	—*
P 102	Do.	H. H. Kandappu	Cocoanut garden	1	2 27	—*
W 102	Do.	A. M. Punchappu	Old cocoanut garden	1	0 36	—*

\* Certificate of quiet possession.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs. c.
				A.	R.	P.	
F 103	Paluwelgala	H. P. Herathamy	Cocoanut garden	0	3	18	—°
H 103	Do.	D. H. Jayatunga, Vidane Arachchi	do.	2	0	6	—°
I 103	Do.	H. H. Yahapathamy	Garden	1	1	25	—°
J 103	Do.	Mudali Naide and another	Cocoanut garden	0	1	20	—°
K 103	Do.	A. M. Nonno Fernando	do.	0	1	17	—°
L 103	Do.	Heris of H. H. Hetuhamy and others	do.	1	3	36	—°
N 103	Do.	H. P. Herathamy and others	do.	1	0	21	—°
P 103	Do.	J. H. Karonchi Appu	do.	0	2	20	—°
Q 103	Do.	H. H. Herathamy Gamarala	do.	1	1	35	—°
S 103	Do.	A. M. Nonno Fernando	Field	2	3	32	—°
T 103	Do.	A. M. Tikiri Etana and others	do.	2	2	35	—°
U 103	Do.	A. M. Mudalihamy and another	Cocoanut garden	0	1	0	—°
V 103	Do.	A. M. Tikiri Etana and others	do.	2	1	37	—°
W 103	Do.	A. M. Herathamy and another	do.	0	3	14	—°
X 103	Do.	T. H. Tettuwa Heneya	do.	0	1	25	—°
Y 103	Do.	S. H. Tikira and another	do.	4	0	28	—°
G 104	Do.	G. D. Dinesa and another	do.	3	3	34	—°
E 104	Do.	H. H. Babappu and others	Field	2	3	14	—°
F 104	Do.	J. M. Heturala Appuhamy and another	do.	0	3	10	—°
J 104	Do.	H. H. Herathamy Gamarala	Field and gala	6	1	26	—°
K 104	Do.	do.	Cocoanut garden	1	3	32	—°
M 104	Do.	H. H. Punchirala and others	do.	0	0	36	—°
Preliminary plan 2,449.							
11393	Ambagahawadiya	Crown	Cocoanut garden	0	0	10	100 0

\* Certificate of quiet possession.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,488, N.W. P.

වම් 1901 ක්වු ජුලි මස 18 වෙනි දින කොළඹ මහසෙක්කාරිස්ථානයන්සේසේ කන්කොරුවේදීය.

මෙහි දිසාවේ හලාවන දිස්ත්‍රික්කවේ උපළුපත්කරුන්ගේ විසින් මෙහි සහන සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1901 ක්වු සැප්තැම්බර් මස 9 වෙනි දිනවු සඳුදා සහ පසු දිනවල දවල් 10 භාලදු වන නානාසමේදී වෙන්දේසිකර විකුණන්නට නොහොත් බේරුම්කර දෙන්නට ගෙදෙනවා ඇත.

වසම දිසාවේ හලාවන පලාතේ දකුණු පිටිගල්කොරලේ කොව්ඩාසේ පිහිටා තිබෙන විම්කැබෙලි 163ක. සිතියම 261.

කො.	ගම.	අයිතියක් කියන්නා.	අන්දම.	මහක. අ. රු. ප.	අක්කර සක මිල. රු. ශ.
S 86	කොස්වත්ත	ආර්. පතිරාත්නාහෙලාගේ අප්පුරල සහ තවත් කෙනෙක්	කුමුර	2 3 10	—°
T 86	එම	එම්. පතිරාත්නාහෙලාගේ බබප්පු හාමි සහ සහෝදරයෝ	එම	2 0 24	—°
E 87	මීගහවෙල	උක්කුවාගේ උරුමක්කාරයෝ	පොල්වත්ත	2 0 17	—°
I 87	කන්දෙස්සාව	ආර්. හෝමිසා	කමත	0 0 32	—°
L 87	මීගහවෙල	ඒ. ආභිසා සහ තවත් කෙනෙක්	පොල්වත්ත	4 3 22	—°
M 87	එම	ඒ. උක්කුවා සහ තවත් අය	කුමුර	1 2 38	—°
2356	කොස්වත්ත	ගුනමල්හාමි සහ තවත් කෙනෙක්	පිල්ලුව	1 0 20	10 0
Q 87	එම	ආර්. ඇම්. පුත්ච්ඡුරල සහ තවත් කෙනෙක්	පොල්වත්ත	1 3 18	—°
T 87	එම	එම්. චේලප්පු	කුමුර	0 2 20	—°
U 87	එම	ආර්. ඇම්. පුත්ච්ඡුරල	එම	2 3 9	—°
V 87	එම	ඒ. ඒ. උක්කුවාමි සහ තවත් අය	එම	1 2 11	—°
W 87	එම	ආර්. ඇම්. පුත්ච්ඡුරල	එම	2 1 6	—°
X 87	එම	එම්. උක්කුවා සහ තවත් අය	එම	2 2 0	—°
Y 87	එම	එම්. පී. ගහපත්තාමි සහ තවත් කෙනෙක්	එම	1 3 10	—°
Z 87	එම	එම්. පී. කැප්පු ගමරල	එම	6 0 39	—°
O 88	එම	එම	පොල්වත්ත	0 3 19	—°
N 88	පව්වල්ගාල	ඇන්. ඒ. කෙල්ලිස් ගමරලගේ උරුමක්කාරයෝ	කුමුර	2 2 18	—°
2360	කොස්වත්ත	ආර්. පී. සිසුසේනප්පුහාමි සහ තවත් අය	දෙණිය	2 0 6	15 0
2361	එම	එදිරිසිංහ අප්පුහාමි	එම	1 0 0	10 0
2365	එම	එම්. පී. පුත්ච්ඡුරලහාමි සහ තවත් කෙනෙක්	පොල්වත්ත	7 1 36	15 0
2367	එම	ආණ්ඩුව	මුඩු ඉඩම	1 0 34	30 0
O 88	එම	සිසුසේනප්පුහාමි සහ තවත් කෙනෙක්	පොල්වත්ත	1 3 14	—°
V 88	එම	ඒ. ඇම්. විතිරි එතනා සහ තවත් අය	දම	1 0 14	—°
Y 88	එම	එම්. උක්කුවා සහ තවත් අය	කුමුර	1 0 12	—°
Z 88	එම	ඒ. ආර්. උක්කුවා ගේනසා	පොල්වත්ත	0 3 16	—°
A 89	එම	එම්. චේලප්පු සහ තවත් කෙනෙක්	එම	2 0 16	—°
D 89	එම	ඒ. ආර්. උක්කුවාගේනසා	එම	0 1 8	—°

කො.	ගම.	අයිතිකම් කීයන්කා.	අන්දම.	මහන.	අක්කර
				අ. රු. ප.	රු. ග.
H 89	කොස්වත්ත	ඒ. ඇම්. විකිරිඑකනා	කුඹුර	2 2 31	—*
I 89	එම	එදිරිසිංහ අප්පහාමි	එම	3 2 12	—*
J 89	එම	එච්. ඇම්. විකිරිඑකනා	පොල්වත්ත	2 0 0	—*
K 89	එම	එදිරිසිංහ අප්පහාමි	එම	2 0 0	—*
Q 89	එම	එම	වැව	0 3 30	10 0
V 89	එම	එච්. උක්කුචා	කුඹුර	0 1 18	—*
X 89	එම	බබ්ප්පහාමි පොලිස්මුලාදායියා සහ තවත් අය			
J 90	එම	එච්. පී. ගහපත්තාමි	එම	2 1 24	20 0
K 90	එම	එච්. පී. සාමෙල් අප්ප	එම	2 0 5	—*
M 90	එම	එච්. පී. ගහපත්තාමි	එම	1 1 25	—*
N 90	එම	එම	පොල්වත්ත	1 2 34	20 0
O 90	එම	එච්. පී. සාන්විතාමි	එම	3 1 25	—*
P 90	එම	එච්. පී. සාමෙල් අප්ප	එම	0 2 36	—*
T 90	එම	එච්. පී. ගහපත්තාමි	එම	2 2 38	—*
W 90	එම	එච්. පී. ආරච්චි අප්ප	එම	0 2 0	—*
X 90	එම	එච්. පී. ගහපත්තාමි සහ තවත් අය	කුඹුර	0 1 18	10 0
		සිතියම 276.		0 1 37	—*
X 95	පළවැල්ලාල	සුඛසේනවගේ නික්කෝවිලියා	කුඹුර	1 0 0	—*
Y 95	එම	ඇස්. එච්. ජේරෝනිස් ප්‍රනාන්දු	එම	5 1 36	—*
Z 95	එම	එම සහ තවත් කෙනෙක්	එම	6 2 12	—*
A 96	එම	ඇස්. එච්. නොන්වි සහ තවත් අය	එම	0 2 0	—*
B 96	එම	ඇස්. එච්. ජේරෝනිස් ප්‍රනාන්දු	එම	1 1 26	—*
C 96	එම	එම	එම	8 3 23	—*
D 96	එම	ඇන්. ඒ. කුරේන්වි අප්ප	එම	2 0 12	—*
E 96	එම	ඇන්. ඒ. තෙලේනිස් ගමරල	එම	1 3 7	—*
G 96	එම	ජේ. කොස්ත විදානේ	එම	8 0 34	—*
H 96	එම	දෙන නෝනහාමි	එම	8 2 19	—*
J 96	එම	ඇන්. ඒ. තෙලේනිස් ගමරල	එම	1 3 30	—*
K 96	එම	එම සහ තවත් කෙනෙක්	එම	1 2 7	—*
L 96	එම	ජේ. කොස්ත විදානේ	එම	11 1 38	—*
M 96	එම	එච්. ගහපත්තාමි සහ තවත් කෙනෙක්	එම	5 2 20	—*
N 96	එම	ඒ. ඇම්. පුත්වප්ප	එම	4 2 14	—*
Q 96	එම	මුදලිහාමි	එම	1 2 35	—*
R 96	එම	පෙතෙවිරත්ත මුදියන්සේලායාලහාමි			
S 96	එම	ගේ උරුමක්කාරගේ	පොල්වත්ත	1 2 10	—*
U 96	එම	එම	කුඹුර	1 3 5	—*
V 96	එම	එච්. එච්. ගේරත්තාමි සහ තවත් කෙනෙක්	එම	13 3 32	—*
W 96	එම	එච්. එච්. සිවිහාමි සහ තවත් අය	පිල්ලුව	1 0 25	—*
X 96	එම	එම	කුඹුර	10 0 8	—*
Y 96	එම	එච්. එච්. කැප්ප	එම	3 2 10	—*
Z 96	එම	ඒ. ඇම්. මුදලිහාමි	එම	11 2 37	—*
A 97	එම	එච්. පී. ගේරත්තාමි සහ තවත් අය	එම	7 1 14	—*
B 97	එම	එම	එම	1 3 9	—*
C 97	එම	එච්. පී. ගේරත්තාමි සහ තවත් අය	පොල්වත්ත	1 2 15	—*
D 97	එම	ඒ. ඇම්. පුත්වප්ප සහ තවත් අය	එම	1 1 34	—*
E 97	එම	විකිරිඑකනා සහ තවත් අය	එම	1 0 6	—*
F 97	එම	එච්. එච්. පුංචිරල සහ තවත් අය	එම	1 1 6	—*
G 97	එම	ගේරත්තාමි ගමරල	එම	2 3 0	—*
H 97	එම	එම	කුඹුර	3 2 38	—*
I 97	එම	මැනිස් එකනා	එම	3 2 11	—*
J 97	එම	ඒ. ඇම්. විකිරිඑකනා	එම	3 0 26	—*
K 97	එම	එච්. කපුරුහාමිගේ උරුමක්කාරගේ	එම	2 3 38	—*
L 97	එම	එච්. එච්. ගහපත්තාමි	එම	2 0 4	—*
M 97	එම	මැනිස් රල අප්පහාමි	එම	4 0 14	—*
N 97	එම	ජයසිංහ ලේකම්	එම	4 0 25	—*
O 97	එම	ජී. සිසිසේනවිලියා	එම	2 0 37	—*
		ජයසිංහ ලේකම්	එම	2 3 15	—*
		සිතියම 278.			
2408	එම	ආණ්ඩුව	මුඩු	1 0 21	10 0
2410	එම	එම	එම	0 3 32	10 0
P 97	එම	දෙන නෝනහාමි	පොල්වත්ත	3 1 19	—*
Q 97	එම	එම	එම	0 2 32	—*
S 97	එම	උදුමාලෙබ්බේ අසලෙබ්බේ	එම	0 1 26	10 0
G 98	එම	ඇම්. ඒ. ගේතුහාමි	එම	1 0 5	—*
M 98	එම	ඇන්. ඒ. තෙලේනිස් ගමරල	එම	0 1 6	—*
V 98	එම	ඩී. බාරෙන්වි අප්ප	එම	1 0 27	—*
J 99	එම	සුඛසේනවගේ බුත්ප්	එම	0 1 28	—*
		සිතියම 279.			
Q 99	එම	ජේ. අබ්බරත්ත මුදියන්සේලායාමි	කුඹුර	35 3 0	—*
R 99	එම	එම	එම	4 2 22	—*
S 99	එම	එම	පොල්වත්ත	6 1 36	10 0
T 99	එම	එම	එම	15 0 35	10 0
U 99	එම	එම	කුඹුර	4 2 17	—*
V 99	එම	එම	පොල්වත්ත	6 3 22	10 0
W 99	එම	එම	එම	0 3 20	10 0
Y 99	එම	ඇන්. පී. අප්පරල සහ තවත් කෙනෙක්	එම	4 0 26	10 0
Z 99	එම	ඇම්. සිසිසේනවිලියා සහ තවත් අය	එම	5 1 0	10 0

\* බප්පුව.

කො.	ගම.	අයිතිකම් නිශ්චය.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගණ මිල. රු. ග.
සිතියම 280.					
A 100	එම	ඇන්. පී. උන්ගුරු සහ නවත් කෙ	කුඹුර	3 1 31	—°
B 100	එම	කෙසේ	එම	11 2 22	—°
C 100	එම	ජයසිංහලේකමගේ උරුමක්කාරගේ	එම	3 2 22	—°
D 100	එම	එච්. බ්ලැස්ලේ වෙදරු	එම		
		ඒ. ඇම්. කොන්නෝ ප්‍රකාශ් සහ			
		නවත් අය	එම	3 3 19	—°
E 100	එම	ඒ. ඇම්. කොන්නෝ ප්‍රකාශ්	එම	0 2 8	—°
G 100	එම	ඒ. ඇම්. පුවත් ප්‍රකාශ්	එම	1 1 17	—°
H 100	එම	එච්. එච්. සහපත්තාමි සහ නවත් අය	එම	4 2 23	—°
I 100	එම	එම	උස්ගඩම	1 0 9	12 50
J 100	එම	එම	කුඹුර	7 2 5	—°
M 100	එම	දෙව් ගෙදික් විදුකආරච්චි	එම	3 2 9	—°
N 100	එම	ජේ. එච්. කැරෙන්නිඅප්පු	එම	2 3 25	—°
O 100	එම	එච්. එච්. සහපත්තාමි	එම	2 0 34	—°
Q 100	එම	ඒ. ඇම්. කොන්නෝ ප්‍රකාශ්	පොල්වත්ත	3 2 16	—°
R 100	එම	ක්‍රිස්තියන් ප්‍රකාශ්	එම	3 3 15	—°
S 100	එම	ගම්කාරගේ	පොකුන	0 2 23	12 50
T 100	එම	ඒ. ඇම්. වෙච්චි ප්‍රකාශ්	පොල්වත්ත	1 2 24	—°
U 100	එම	ඒ. ඇම්. බ්ලැස්ලේ ප්‍රකාශ් සහ			
		නවත් කෙසේ	කුඹුර	2 3 19	—°
Y 100	එම	එම	දෙහිය	1 1 20	12 50
Z 100	එම	එම	පොල්වත්ත	5 2 23	—°
A 101	එම	එම	හේන	4 3 11	12 50
B 101	එම	ජේ. ඇම්. පුන්චිරුගේ උරුමක්			
		කාරගේ සහ නවත් අය	එම	3 1 30	12 50
J 101	එම	එච්. මුහුම්මදු ලෙබ්බේ	උදුකැලැව	6 3 17	—°
K 101	එම	එම	කුඹුර	0 2 32	—°
N 101	එම	ඇන්. පී. සිරිටප්පු	පොල්වත්ත	0 3 32	—°
S 101	එම	එච්. එච්. සහපත්තාමි සහ නවත්			
		කෙසේ	එම	0 2 15	—°
T 101	එම	ඒ. ඇම්. පුන්චිරු සහ නවත් කෙසේ	එම	4 3 6	—°
B 102	එම	එච්. එච්. මැනික්ච්චානා සහ නවත්කෙසේ	එම	2 0 0	—°
D 102	එම	ඒ. ඇම්. අප්පු ප්‍රකාශ්ගේ උරුමක්			
		කාරගේ සහ නවත් අය	එම	2 0 38	—°
E 102	එම	ඒ. ඇම්. බ්ලැස්ලේ ප්‍රකාශ්	එම	0 2 9	—°
F 102	එම	ඒ. ඇම්. වෙච්චි ප්‍රකාශ්	එම	1 0 32	—°
G 102	එම	ජයසිංහලේකමගේ උරුමක්කාරගේ	කුඹුර	4 0 34	—°
H 102	එම	කී. එච්. ජයතුන්ග විදුකආරච්චි	පොල්වත්ත	2 0 22	—°
I 102	එම	ජයසිංහලේකමගේ උරුමක්කාරගේ	එම	3 0 5	—°
J 102	එම	ජී. කී. දිනේසා සහ නවත් අය	එම	1 1 26	—°
K 102	එම	ජේ. කී. සෙලෙන්නිසා සහ නවත් අය	එම	0 1 25	—°
L 102	එම	එච්. එච්. සහපත්තාමි සහ නවත් අය	එම	0 1 24	—°
M 102	එම	ජේ. ඇම්. අප්පුහාමි වෙදරු	එම	0 1 4	—°
N 102	එම	ජයසිංහලේකමගේ උරුමක්කාරගේ	එම	1 0 32	—°
P 102	එම	එච්. එච්. කන්දප්පු	එම	1 2 27	—°
W 102	එම	ඒ. ඇම්. පුන්චිරු	පරණ පොල්වත්ත	1 0 36	—°
F 103	එම	එච්. පී. හේරත්හාමි	පොල්වත්ත	0 3 18	—°
H 103	එම	කී. එච්. ජයතුන්ග විදුකආරච්චි	එම	2 0 6	—°
I 103	එම	එච්. එච්. සහපත්තාමි	වත්ත	1 1 25	—°
J 103	එම	මුදලිකසිද්ද සහ නවත් කෙසේ	පොල්වත්ත	0 1 20	—°
K 103	එම	ඒ. ඇම්. කොන්නෝ ප්‍රකාශ්	එම	0 1 17	—°
L 103	එම	එච්. එච්. හේතුහාමිගේ උරුමක්			
		කාරගේ සහ නවත් අය	එම	1 3 36	—°
N 103	එම	එච්. පී. හේරත්හාමි සහ නවත් අය	එම	1 0 21	—°
P 103	එම	ජේ. එච්. කැරෙන්නිඅප්පු	එම	0 2 20	—°
Q 103	එම	එච්. එච්. හේරත්හාමි ගමරු	එම	1 1 35	—°
S 103	එම	ඒ. ඇම්. කොන්නෝ ප්‍රකාශ්	කුඹුර	2 3 32	—°
T 103	එම	ඒ. ඇම්. විකිරිච්චානා සහ නවත් අය	එම	2 2 35	—°
U 103	එම	ඒ. ඇම්. මුදලිහාමි සහ නවත් කෙ			
		සේන	පොල්වත්ත	0 1 0	—°
V 103	එම	ඒ. ඇම්. විකිරිච්චානා සහ නවත් අය	එම	2 1 37	—°
W 103	එම	ඒ. ඇම්. හේරත්හාමි සහ නවත්			
		කෙසේ	එම	0 3 14	—°
X 103	එම	පී. එච්. හේරත්තු හේනසා	එම	0 1 25	—°
Y 103	එම	ඇන්. එච්. විකිරි සහ නවත් කෙසේ	එම	4 0 28	—°
C 104	එම	ජී. කී. දිනේසා සහ නවත් කෙසේ	එම	3 3 34	—°
E 104	එම	එච්. එච්. බ්ලැස්ලේ සහ නවත් අය	කුඹුර	2 3 14	—°
F 104	එම	ජේ. ඇම්. හේතුරු අප්පුහාමි සහ			
		නවත් කෙසේ	එම	0 3 10	—°
J 104	එම	එච්. එච්. හේරත්හාමි ගමරු	එම සහ ගාලු	6 1 26	—°
K 104	එම	එම	පොල්වත්ත	1 3 32	—°
M 104	එම	එච්. එච්. පුන්චිරු සහ නවත් අය	එම	0 0 36	—°
11393	අභගතවාර්ගික	ආණ්ඩුව	පොල්වත්ත	0 0 10	100 0

\* බ්ලැස්ලේ.

මෙම මුද්‍රිත ගැණ වැඩිදුර කාරණ සර්වේශ්චන්ද්‍ර උන්නාන්සේගෙන්ද, විකිණීමේ කොන්දේසි ගැණ වගම දිසාමේ කලාවන උපඵජ්ජන උන්නාන්සේගෙන්ද දනගන්ව පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුමානන්වකන්සේගේ ආඥාවලට,  
 බ්ලැස්ලේ, පී. වේලුරු,  
 මැඩිබලන මහසෙත්තාරිස් මහත.







இல.	சூழ்ச்சி	கேள்விகாரணியை பெயர்.	விவரம்.	விசாலம்.		தரிப்பு விலை ஏக்கரொன்	
				அ. ரூ. ப.	சூ. ச.	ரூ. ச.	ரூ. ச.
11255	ஹலமிவ்வாவ	நயிதேஆமிவிதானெ	தெனைந்தோட்டம்	2	0	32	25 0
11256	ரெடி	—	காடு	1	2	29	17 50
11257	ரெடி	எ. வணினிஆமி	தெனைந்தோட்டம்	2	1	16	25 0
11258	ரெடி	மெனிகராலகோரூல	ரெடி	0	3	35	25 0
11259	ரெடி	எல. அப்புரால	ரெடி	1	3	22	25 0
11260	ரெடி	எம். நன்காமி	சேலை	1	2	6	15 0
11261	ரெடி	என். வி. வண்டப்பு	தெனைந்தோட்டம்	1	0	8	25 0
11262	ரெடி	எல. வண்டப்பு	ரெடி	0	3	12	25 0
11263	ரெடி	எம். வி. பினகாமி	ரெடி	0	3	18	25 0

இக்காணிகளைப்பற்றிய மேலதிகமான வினமபரங்களை சேர்வையர் ஜெனறலிடமும விற்றபணனை கொந்  
தீககளைப்பற்றி புத்தளம் உதவி ஏசுனறுத்தரை அவர்களிடமும வினாவி அறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோததமா அவர்களினது கட்டணியின்படி,

டபிள்யூ. ற். தேய்லர்,

இராசாங்க விகிதரின் வேலைபார்ப்பவர்.

## LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE.

No. 1,069, N.C. P.

Colonial Secretary's Office,  
Colombo, June 6, 1901.

ON Tuesday, August 13, 1901, at 12-30 P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-one allotments of land situated in the Hurulupalata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.	
				A. R. P.	Rs.		
Preliminary plan 206.—Ulagalla korale. Claimant—Crown.							
670	Sembukulama	—	Forest fit for paddy	8	2	38	10
671	Do.	—	do.	2	1	25	10
672	Do.	—	do.	1	2	7	10
678	Wellemudawa	—	Scrub fit for paddy	7	3	26	10
679	Do.	—	do.	14	3	20	10
Preliminary plan 710.—Ulagalla korale. Claimant—Crown.							
2327	Kunjikulama	Kadirage Janguwa	Low jungle fit for paddy	9	1	2	10
Preliminary plan 745.—Ulagalla korale. Claimant—Crown.							
2395	Galkulama	R. V. Menikrala	Low jungle fit for garden (partly planted)	2	3	25	10
Preliminary plan 1,131.—Ulagalla korale. Claimant—Crown.							
3273	Perimiyankulama	K. Kudarala and another	Forest fit for garden	2	3	34	10
3276	Do.	do.	do.	0	3	35	10
Preliminary plan 155.—Ulagalla korale. Claimant—Crown.							
412	Tirappane	—	Waste land	1	1	16	10
413	Do.	—	do.	0	2	10	10
414	Do.	—	Waste land (a portion can be asweddu-mized)	1	2	10	10
416	Tirappane and Mawatawewa	—	Waste land	23	2	30	10
Preliminary plan 1,058.—Ulagalla korale. Claimant—Crown.							
2972	Muriyakadawala	—	Waste land, rocky and not fit for paddy	1	0	30	10
2975	Do.	—	Part garden and part waste land (encroachment by PunchiappuLekama)	0	0	34	10
Preliminary plan 129.—Ulagalla korale. Claimant—Crown.							
381	Kattamurichchane	Siralage Kapuruhami Arachchi and others	Scrub jungle fit for paddy	10	0	8	15

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
Preliminary plan 1,901.—Kunjuttu korale. Claimant—Crown.						
5624	Kembitigallewa	Kadira Welate, ex-Araohchi	Low jungle fit for paddy	12	0 32	15
5626	Do.	—	do.	5	3 25	15
5628	Do.	—	Low jungle fit for garden	6	1 0	15
Preliminary plan 1,775.—Mahapotana korale. Claimant—C. Mudiyanse.						
5299	Kokebe	Mudiyanse Korala	Paddy field	7	3 24	10

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,069, N.C. P.

වම් 1901 ක්වු ජුනි මස 6 වෙනි දින කොළඹ

මහසෙනෙහිකාරිපුත්තානාන්තේසේ කන්තෝරුවේදීය.

උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඵ්පත්තලත්තානාන්තේසේ විසින් ලේඛි පහත අදහස්වූ ආණ්ඩුවේ අත්පත් කළ බවට අනුරාධපුර කවිවේදියෙහි වෙන්දේසිකර විකුණනු ලබන නොකොන් මේරුමකරගනව දෙදෙනවා ඇත. උතුරුමැද දිසාවේ අනුරාධපුර පලාතේ හුරුපලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබේලි 21ක්.

සිතියම 206. උලගල්ලකෝරලේ. අයිතිකම් කිසිවක්—රාජසන්තක.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	ආ. රු. ප.	රු.	
670	සෙමුකුලම	—	මුකලාන විශව සෑහේ	8	2 38	10
671	එම	—	එම	2	1 25	10
672	එම	—	එම	1	2 7	10
678	වෙල්ලවුදව	—	කපුපත්තිම විශව පුදුසු	7	3 26	10
679	එම	—	එම	14	3 20	10
සිතියම 710.						
2327	කුන්විකුලම	කදිරගේ ජන්ගුටා	උදකැලේ විශව සෑහේ	9	1 2	10
සිතියම 745.						
2395	ගල්කුලම	ආර්. වි. මැනිකරුල	උදකැලේ වත්තව සෑහේ, කොටසක් වැවිලිකර තිබේ	2	3 25	10
සිතියම 1,131.						
3273	පෙරිමසන්කුලම	කේ. කුඩාරුල සහ තවත් කෙනෙක්.	මුකලාන, වත්තව සෑහේ	2	3 34	10
3276	එම	එම	එම	0	3 35	10
සිතියම 155.						
412	තිරප්පනේ	—	මුඩුබිම	1	1 16	10
413	එම	—	එම	0	2 10	10
414	එම	—	මුඩුබිම, කොටසක් අස්වද්ද ත්ව පුළුචන	1	2 10	10
416	තිරප්පනේ සහ මාවත වැව	—	මුඩුබිම	23	2 30	10
සිතියම 1,058.						
2972	මුරියාකඩවල	—	මුඩුබිම, ගල් සඟ්කපි, විශව පුදුසු නැත	1	0 30	10
2975	එම	—	කොටසක් වත්ත, කොටසක් මුඩුබිම, පුවිඅප්පු ලේකම් විසින් අල්ලාගත සිටිනවා	0	0 34	10
සිතියම 129.						
381	කවිවමුරිච්චාන	සිරුලගේ කපුරුගාමි ආරච්චි සහ තවත්	කපුපත්කැලේ, විශව පුදුසු	10	0 8	15
සිතියම 1,901, කුන්වුටුකෝරලේ.						
5624	කැබිතිගෙල්ලාවේ	කදිරවේලාගේ හිටපු ආරච්චි	උදකැලේ විශව පුදුසු	12	0 32	15
5626	එම	—	එම	5	3 25	15
5628	එම	—	එම වත්තව සෑහේ	6	1 0	15
සිතියම 1,775. මහපොහොන කෝරලේ. අයිතිකම් කිසිවක්—සී. මුදියන්සේ.						
5299	කොක්ච්චේ	මුදියන්සේ කෝරල කුමුර.	—	7	3 24	10

මෙම ඉඩම් කැබේලි ගැණ අයිතිවාසිකම් කියා දිවිග යම් අයෙක් ඇත්නම් ඔහු දිවිග දිනිනිමේ දිනේව පෑමින් ඔහුගේ අයිතිවාසිකම් ඔප්පුකරන්නට බිහිකැ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්පහාරල්ලත්තානාන්තේසේගෙන්ද, දිනිනිමේ කොන්දේසි ගැණ කාරණා උතුරුමැදදිසාවේ ආණ්ඩුවේ ඵ්පත්තලත්තානාන්තේසේගෙන්ද දැනගන්නට පුළුචන.

ගරුකර ආණ්ඩුකාර උතුරුමාවකන්තේසේගේ ආඥාව ලෙස,  
බිම්ලේ. ටී. වේලර්,  
වැඩබලන මහසෙනෙහිකාරිපුත්තානාන්තේසේගේ.

**LAND SALES IN THE PROVINCE OF UVA.**

No. 396, P. OF U.

Colonial Secretary's Office,  
Colombo, June 8, 1901.

ON Tuesday, July 23, 1901, at 1 P.M., the Government Agent for the Province of Uva will put to auction, at his office in the Kacheheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government. An allotment of land situated in the Yatikinda division of the Badulla District of the Province of Uva.

Preliminary plan 280.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
754	Medawela in Passara korale of Yatikinda	Captain H. Gordon	Forest land	17 1 22

Upset price,—Rs. 16 per acre.

Further information regarding this land may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Government Agent, Uva.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 396, P. OF U.

විෂ් 1901 ක්වු ජුනි මස 8 වෙනි දින කොළඹ මහසෙනෙවුකාරිස්උත්තරාන්තේ කන්තෝරුවේදී.

දිනාමේ ආණ්ඩුවේ ඒජන්තවරයන්ගේ විසින් වෙති පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂ් 1901 ක්වු ජුනි මස 23 වෙනි දිනවු අහඹුරුවාද, එකට බදුල්ලේ කම්බේරිදේදි වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

උඩ දිනාමේ බදුළු පලාතේ ගවනිඳු කොළොන්නේ පිහිටා තිබෙන බිම්කැබෙලි එකක්.

පිහිටම 280.

කො.	ගම.	ඉල්ලීමකාරයා.	අන්දම.	මහස. අ. ර. ප.
754	ගවනිඳු පලාතේ පස්සරකෝරලේ මැදවෙලගම	කැප්ටන් එච්. ගෝර්ඩන් ජෙනරාල්	කැලෑ බිම	17 1 22

අක්කරයක් රූපියල් 16 සිට විකුණනුලැබේ.

මේ ඉඩම ගැණ වැඩිදුර තොරතුරු සර්වේයර්ජනරාලයෙන්ද, විනිසීමේ කොන්දේසි බදුල්ලේ ආණ්ඩුවේ ඒජන්තවරයන්ගෙන්ද දැනගත යුතුයි.

ගරුභර ආණ්ඩුකාර උතුමානන්තේගේ අඟුටලෙස,  
බිම්ලේසු. පී. චේලර්,  
මැඩබලන මහසෙනෙවුකාරිස්, එම්.ක.

No. 397, P. OF U.

Colonial Secretary's Office,  
Colombo, June 15, 1901.

ON Tuesday, August 6, 1901, at 1 P.M., the Government Agent for the Province of Uva will put up for sale or settlement, at the Bandarawela Hotel, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirteen allotments of land situated in the Udukinda division of the Badulla District of the Province of Uva.

Lot	Village.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price		
					Extent.	per Acre.	
					A.	R. P.	Ra.
581	Harakgama-kanda	Gorandihelahena	B. A. P. Juwan Appu	Chena under cultivation	0	0 37	15
1693.	Egodagama	Medaulpota	Asweddumegedera Andrisa	Abandoned field	1	2 3	20
1722	Egodagama	Beddearawa	Crown	Swamp suitable for paddy	0	3 13	10
1724	Do.	do.	Crown. Occupied on payment of rent by T. Kirimenika	Paddy	0	2 14	20
1725	Do.	Ratmettiye-kumbura	Crown. Occupied on payment of rent by Vidane	do.	1	3 20	15
1726	Do.	do.	Crown	Patana	0	1 10	10
341	Yompana	Mullehena	Crown	Chena, jungle, and a small portion of paddy	6	2 30	10

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Usset Price per Acre. Rs.
1907	Padinawela	Hunugalawatta	Preliminary plan 405. Miyanna Ibrahim of Padinawela	Patana	4 0 22	15
K 90 $\frac{1}{2}$	Welimada	Sohonagawahena	Preliminary plan 811. A. Siribaddena	Chena	0 3 30	10
K 90 $\frac{1}{2}$	Do.	do.	do.	do.	0 3 30	10
2814	Do.	Ampitiyehena	Crown	Patana	3 3 6	10
2843	Do.	do.	do.	do.	3 3 19	10
2844	Do.	Pattiyadowahena	do.	do.	12 0 20	10

N.B.—Lot 581 is advertised for settlement, so that any claimants besides the present claimant B. A. P. Juwan Appu may come forward and prove their claims.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command.

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 397, P. OF U.

වම 1901 ක්වු ජුනි මස 15 වෙනි දින කොළඹ

මහසෙනෙකාරීජනරාජයාණන්ගේ කන්තෝරුවේදී.

ඉහත දිනාවේ ආණ්ඩුවේ ඒජන්තලන්කාණන්ගේ මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1901 ක්වු අගෝස්තු මස 6 වෙනි දිනවු අහකරුවාද පස්වරු එකට බන්ධාර ලෙස කෝට්ලේදී වෙන්දේසිකරනව නොහොත් නිරවුල් කරනව යෙදෙනවා ඇත.

ඉහත දිනාවේ බදු එ පලාගත් උඩුකිද කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 13ක්.

පිහිටම 217. විකිනිමට නොහොත් බේරීමට. ගම—කරක්ගම කන්ද.

අක්කරයක් විකි  
නීමට පටන්  
මහත. ගත්ත මුදල.

නො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අත්දම.	අ. රු ප.	රු.
581	කොරභිකෙල සේන	බී. ඒ. පී. ජුවන්අප්පු පිහිටම 482. ගම—එහොඹගම.	වැඩකර තිබෙන සේන	0 0 37	15
1693	මැදරල්පොක	අස්වැද්දුමෙහෙදර අත් දිරිසා	අත්කැරපු කුඹුර	1 2 3	20
1722	බැද්දේඅරම	රජසන්තක	වගුරු ඉඩම, විහොමිකැනට සුදුසු	0 3 13	10
1724	එම	රජසන්තක, වි. කිරිමැනිකා විසින් බදුගෙවා මුත්තිවිදි තවා	එම	0 2 14	20
1725	රත්මැවියකුඹුර	රජසන්තක, වදානේ විසින් බදුගෙවා මුත්තිවිදිතවා	එම	1 3 20	15
1726	එම	රජසන්තක	පහත	0 1 10	10
341	මුල්ලේසේන	රජසන්තක පිහිටම 120. ගම—කොමිපාන.	සේන, කැලෑව සහ සවල්ප සත් කුඹුර	6 2 30	10
1907	හුඹුලවත්ත	පිහිටම 405. ගම—පාදිනාවෙල. පාදිනාවෙල, මිසන්නා ඊමුහිම්	පහත	4 0 22	15
K 90 $\frac{1}{2}$	කොහොනතාවාසේන	පිහිටම 811. ගම—වැලිමඩ.	සේන	0 3 30	10
K 90 $\frac{1}{2}$	එම	එම	එම	0 3 30	10
2811	අම්පිටියේසේන	රජසන්තක	පහත	3 3 6	10
2843	එම	එම	එම	3 3 19	10
2844	පව්වියේපොවෙසේන	එම	එම	12 0 20	10

නොමමර 581 කිත්තවිස ගැන බී. ඒ. පී. අප්පුකාම ඇර වෙන කොසිම කෙනෙක් පැමිණ උරුමය මිදු කෙරීම පිනිස එකි බිත්තවිස බේරීමට ප්‍රසිධිකරනලදී.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේසර්ජන්තරුලන්කාණන්ගේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන උභයදිනාවේ ආණ්ඩුවේ ඒජන්තලන්කාණන්ගේගෙන්ද දැනගත හැකිය.

ගරුකර ආණ්ඩුකාර උතුමාගත්වකන්ගේගේ ආඥාව ලෙස,

බිඹිල්ලු. වි. වෙලර්,  
වැඩබලන මහසෙනෙකාරීජනරාජයාණන්ගේ.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA

No. 362, P. OF S.

Colonial Secretary's Office,  
Colombo, June 7, 1901.

ON Tuesday, August 6, 1901, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty allotments of land situated in the Kuruwiti korale of the Ratnapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 664. Village—Hidellena.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. p.	
4	Dehipahalayayehena	Crown	Chena	9	2 8	15
10	Delgahawattehena	do.	do.	0	2 14	20
11	Kohiladeniyalanda	do.	Deniya	8	0 30	15
22	Puwakgahahena	do.	Chena	3	1 38	15
23	Batahenalanda	do.	do.	12	0 0	15
24	Bandarahena	do.	do.	7	3 23	25
25	Koratuwehena	do.	do.	5	0 19	15
35	Kanattegedarahena	do.	do.	0	2 33	15
36	Do.	do.	do.	0	1 16	15
37	Do.	do.	do.	0	1 34	15
38	Do.	do.	do.	0	1 8	15
42	Batahena	do.	do.	0	3 17	15
63	Kanuketiyyagodella	do.	Jungle (godella)	0	2 5	10
69	Goluwilaihaladeniya	do.	Deniya	4	0 0	10
70	Do.	do.	do.	0	1 23	10
71	Goluwawilahena	do.	Chena	0	2 6	10
94	Digallenadeniya	do.	Deniya	2	3 28	10
95	Do.	do.	do.	2	3 30	10
96	Ganimalangadeniya	do.	do.	1	1 14	10
104	Weragodahena	do.	Jungle	5	1 25	15

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 362, P. OF S.

වම් 1901 ක්වු ජුනි මස 7 වෙනි දින කොළඹ

මහසෙනෙවුකාරිස්ලාස්කාරයන්ගේ කන්තෝරුවේදී.

සුඛරහමු දිසාමේ ඒජන්තලාස්කාරයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1901 ක්වු අගෝස්තු මස 6 වෙනි දිනවූ අගතරුවාද පස්වරු එකට රත්නපුරේ කවිමේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

සුඛරහමු දිසාමේ රත්නපුර පලාතේ කුරුමිමිකෝරලේ උඩපත්තුවේ පිහිටා තිබෙන බිම්කැබලි. සිතියම 664. ගම—හිදල්ලත.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	මහස. සක මිල.		
				අ. රු. ප.	රු.	
4	දෙහිපහලායෝගේන	ආණ්ඩුව	හේන	9	2 8	15
10	දෙල්ගහපත්තෝගේන	එම	එම	0	2 14	20
11	කොහිලදෙනියෙලන්ද	ආණ්ඩුව	දෙනිය	8	0 30	15
22	පුවක්ගහගේන	එම	හේන	3	1 38	15
23	බවගේනෙලන්ද	එම	එම	12	0 0	15
24	බන්ඩාරගේන	එම	එම	7	3 23	25
25	කොරවුවගේන	එම	එම	5	0 19	15
35	කකත්තෝගේන	එම	එම	0	2 33	15
36	එම	එම	එම	0	1 16	15
37	එම	එම	එම	0	1 34	15
38	එම	එම	එම	0	1 8	15
42	බවගේන	එම	හේන	0	3 17	15
63	කනුකුම්බියොගොඩැල්ල	එම	ලඳු ඉඩම, හොඩැල්ල	0	2 5	10
69	ගොඵවාමිලඉහලදෙනිය	එම	දෙනිය	4	0 0	10
70	එම	එම	එම	0	1 23	10
71	ගොඵවාමිලහේන	එම	හේන	0	2 6	10
94	දිගල්ලොකදෙනිය	එම	දෙනිය	2	3 28	10
95	එම	එම	එම	2	3 30	10
96	ගනිමලත්තදෙනිය	එම	එම	1	1 14	10
104	විරගොඵගේන	එම	ලඳුඉඩම	5	1 25	15

මේ ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණ මිණික්පුරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානතුමාගෙන්ද, මිනිනිමේ ආණ්ඩුවේ සම්බන්ධ කාරණ සපරවෙලු පලාතේ ආණ්ඩුවේ ඒජන්තලාස්කාරයන්ගේද දැනගන්න පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වගන්ගේ ආඥාවලෙස,  
බිඳිල්ල. පී. මේලර්,  
වැඩබලන මහසෙනෙවුකාරිස් වමස.

No. 363, P. OF S.

Colonial Secretary's Office,  
Colombo, June 10, 1901.

ON Tuesday, July 30, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Kegalla District will put up for sale or settlement, at his office in Kegalla, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-five allotments of land situated in Galboda and Kinigoda korales of the Kegalla District of the Province of Sabaragamuwa.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A. R. P.		
2421	Migahahena <i>alias</i> Migahamulahena	—	Forest (for sale)	3	0 38	50
2314	Moderagawahena	Preliminary plan 806. Village—Yodagama.	Forest (for sale)	0	2 12	30
2484	Kitulgala <i>alias</i> Warakamedilla-mukalana	Preliminary plan 878. Village—Denagama.	Forest (for sale)	2	0 0	50
2512	Watawalehena	Preliminary plan 899. Village—Dunukewala.	Forest (for sale)	0	3 20	50
2513	Do.	—	do.	0	2 15	50
2515	Nikagollehena	Preliminary plan 902. Village—Hapugoda. D. Ukkurala of Hapugoda	Forest (for sale)	0	3 34	20
2487	Nikatennehena	Preliminary plan 883. Village—Halagiriya.	Chena (for sale)	2	1 24	25
2478	Kiriwanamukalana	Preliminary plan 876. Village—Walgama.	Forest (for sale)	1	2 12	50
2436	Dodanmullamukalana	Preliminary plan 856. Village—Yatapawala.	Forest (for sale)	2	0 32	100
2510	Bulugahamulamukalana	Preliminary plan 898. Village—Walpola.	Forest (for sale)	1	2 26	28
2511	Do.	—	do.	0	1 24	28
2423	Millagahamulahena	Preliminary plan 845. Village—Gabbala.	Forest (for sale)	1	0 16	50
2507	Delgahamulahena	Preliminary plan 897. Village—Iriyaula. K. Rankira	Forest (for sale)	0	2 24	20
2508	Do.	do.	do.	0	0 38	20
2509	Do.	do.	do.	0	0 28	20
2488	Etipolamada-amunehena	Preliminary plan 884. Village—Dunukewala. M. Sepala	Forest (for sale)	4	1 32	30
2489	Do.	do.	do.	0	3 21	30
968	Bogahapitiyahena	Preliminary plan 399. Village—Kolongalla.	Forest (for sale)	4	0 17	250°
3519	Meeambagahamulahena	Preliminary plan 4,912. Village—Mahantegama.	Forest (for sale)	0	3 18	30
3520	Wattegederahena	—	do.	1	0 34	20
3521	Bambaragahaélehena	—	do.	2	3 19	20
18	Egodapitiyahena	Preliminary plan 15. Village—Walalgoda.	Forest (for sale)	2	0 14	60
3316	Kehelhena	Preliminary plan 7,487. Village—Udugama.	Forest (for sale)	0	3 30	20
3318	Egodapitiyahena	—	Chena (for sale)	0	2 31	15
D 77	Hapugahamulalanda	Preliminary plan 622. Village—Yodagama.	Forest (for sale)	2	1 22	35

\* The whole land.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 363, P. OF S.

විෂි 1901 ක්වු ජුනි මස 10 වෙනි දින කොලඹ මහසෙනෙවිවරයාගේ නියෝගයට අනුව.

සබරගමුව දිසාවේ කැගල්ල දිස්ත්‍රික්කේ උපවරාජ්‍යාධිපතිවරයාගේ විසින් මෙහි සහක සඳහන්වෙන ආකාරව සත්කම ඉඩම් ආකාරව නියෝගවලට ප්‍රකාරයට විෂි 1901 ක්වු ජුනි මස 30 වෙනි දිනවූ අභ්‍යන්තරවූ දවල් 1ට කැගල්ලේ කවිමි පියෙදි වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සබරගමුව දිසාවේ කැගල්ල දිස්ත්‍රික්කේ ගල්බඩ කිහිපයක් දෙකෝරලේ පිහිටා තිබෙන ඉඩම් 25ක්.

සිතියම 843. ගම—වැල්ලපොත.

කො.	ඉඩමේ නම.	ඉල්ලීමකාරයා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගණ මිල.
2421	මහසෙනෙවි කොමසාරිස් මහසමුල සේන	—	මුකලාන (විකිනීම පිණිස)	3	0 38 50
2314	මෝදරගාමාසේන	සිතියම 806. ගම—යෝදගම.	එම (එම)	0	2 12 30
2484	කිකුල්ගල කොමසාරිස් වරකාමරු විල්ලේ මුකලාන	සිතියම 878. ගම—දහගම.	එම (එම)	2	0 0 50



නො.	ගම.	අයිතිකම් කියවනුයේ.	අන්දම.	මහත.		අක්කර යක මිල		
				අ. රු. ප.	රු.			
2512	වටවලේසේන	සීතියම 899. ගම—දුනුකේවල.	මුකලාන (විනිනිම පිණිස)	0	3	20	50	
2513	එම	—	එම	0	2	15	50	
2515	නිකගොල්ලේ සේන	සීතියම 902. ගම—කපුරගොඩ. කපුරගොඩ හි උක්කුරුල	එම	(එම)	0	3	34	20
2487	නිකකුන්සේ සේන	සීතියම 883. ගම—කලාගිරි.	සේන	(එම)	2	1	24	25
2478	කිරිවානේ මුකලාන	සීතියම 876. ගම—වල්ගම.	මුකලාන	(එම)	1	2	12	50
2436	දෙඩන්මුල මුකලාන	සීතියම 856. ගම—කටපාවල.	එම	(එම)	2	0	32	100
2510	බුළුගහමුල මුකලාන	සීතියම 898. ගම—වල්පොල.	එම	(එම)	1	2	26	28
2511	එම	—	එම	(එම)	0	1	24	28
2423	මිල්ලගහමුලසේන	සීතියම 845. ගම—ගබ්බල.	එම	(එම)	1	0	16	50
2507	දෙල්ගහමුලසේන	සීතියම 897. ගම—රජගලල්ල.	එම	(එම)	0	2	24	20
2508	එම	කේ. රත්නිරි	එම	(එම)	0	0	38	20
2509	එම	—	එම	(එම)	0	0	28	20
2488	ඇට්පොලමඩිඅමුකේසේන	සීතියම 884. ගම—දුනුකේවල.	එම	(එම)	4	1	32	30
2489	එම	ඇ. සේපාල	එම	(එම)	0	3	21	30
968.	බෝගහපිටියේසේන	සීතියම 399. ගම—කොලොන්නගල්ල.	එම	(එම)	4	0	17	250*
3519	මිදුගහමුලසේන	සීතියම 4,912. ගම—මහත්තේගම.	එම	(එම)	0	3	18	30
3520	වත්තේගොරසේන	—	එම	(එම)	1	0	34	20
3521	බඹරගහඇල්ලේසේන	—	එම	(එම)	2	3	19	20
18	එගොඩපිටියේසේන	සීතියම 15. ගම—බලල්ගොඩ.	එම	(එම)	2	0	14	60
3316	කෙහෙල්ලේසේන	සීතියම 7,487. ගම—උඩුගම.	එම	(එම)	0	3	30	20
3318	එගොඩපිටියේසේන	—	සේන	(එම)	0	2	31	15
D 77	කපුගහමුලලන්ද	සීතියම 622. ගම—සෝදගම.	මුකලාන	(එම)	2	1	22	35

\* මුළු ඉඩම.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේච්ඡිකරුල්ලන්තැන්සේසේගෙන්ද, විනිනිම කොන්දේසි ගැන කාරණා කැගල්ලේ උපද්වන්තලන්තැන්සේසේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර අතිරිච්චිකාර උතුමානත්වකන්සේසේ ආඥාවලෙස,

බබ්ලේදු. පී. වේලුරු,  
වැඩබලන මහසෙනෙකාරීන් වහන්ස.

No. 364, P. OF S.

Colonial Secretary's Office,  
Colombo, June 5, 1901.

ON Tuesday, July 30, 1901, and the following day, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at the Village Tribunal Bungalow at Kendangomuwa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and eighty-four allotments of land situated in the Kuruwiti korale of the Ratnapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 410. Village—Kendangomuwa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre.
				A.	R.	P.	
1	Puwakdeniya	M. Assanda and others	Field	0	3	36	30
2	Dolagawawatta	T. Kiri Bada	Garden	0	1	4	10
3	Dodanbokkehenawatta or Veralugahahena	M. Punchirala and others	do.	8	0	0	100
3½	Weralugahahene-assedduma	do.	Field	0	1	38	30
4	Weralugahahenewatta	do.	Garden	0	2	36	100
5	Do.	do.	do.	0	1	27	100
6	Do.	do.	do.	1	0	37	30
7	Weralugahaheneowita	J. Adara and others	Owita	0	1	4	20
8	Paragahawatta	J. Hapuwā and others	Garden	0	3	34	100
9	Paragahaowita	do.	Owita	0	0	23	20
10	Paragahahenedeniya	do.	Field	0	1	14	20
11	Paragahawatta	do.	Garden	1	0	8	100
12	Tebuanawatta	E. Adara Veda and others	do.	1	3	5	50
13	Do.	do.	do.	1	2	26	50
14	Tebuanawattedeniya	T. Adara and others	Field	0	0	33	20
14½	Gomadiyawattedeniya	do.	do.	0	0	14	20
15	Gomadiyawalawattehena	do.	Garden	1	3	13	50
16	Gomadiyawattedeniya	do.	Field	0	1	24	20
17	Tebuanawattedeniya	J. Hapuwā and others	do.	0	0	24	20
18	Weralugahahenewattehena and chenas	J. Adara and others	Chenas	37	3	0	10

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price
				A.	R.	P.	per Acre. Rs.
19	Dolagawawatta	D. Setuwa and others	Garden	0	1	6	20
20	Lindagawa-assedduma	do.	Field	0	1	4	20
21	Moragalayaheneassedduma	do.	do.	0	0	14	20
22	Moragalayahenewatta	M. Siripina and others	Garden	0	0	17	80
23	Harassewatta	D. Setuwa and others	do.	1	3	22	80
24	Moragalayahena and chenas	M. Siripina Vel-vidane and others	Chenas	51	0	24	25
25	Kalugalahena	Pin Adara	do.	1	3	36	25
26	Kalugalahenewatta	J. Murukkuwa and others	Garden	2	2	0	50
27	Meragalayahena	J. Setuwa	do.	0	1	31	50
28	Kalugalahenewatta	D. Pinsetuwa and others	do.	0	2	37	50
29	Dolabodawatta	M. Siripina and others	do.	0	2	19	50
30	Dikhenewatta	do.	do.	7	1	20	50
31	Do.	do.	do.	1	1	24	50
32	Do.	do.	do.	0	3	3	50
33	Do.	do.	do.	0	1	11	50
34	Mutugalayahena	H. Horatala	Chena	2	2	33	25
34½	Dehingayawatta and other gardens	T. Adara Veda and others	Garden	31	3	18	75
35	Malwessawekumbura	H. Horatala and others	Field	1	1	31	50
36	Dangahakanatiya	U. Ukkubataka	do.	0	1	22	50
37	Ambelamliyadda	M. Siripina and others	do.	1	0	18	50
38	Delgahagawaliyadda	J. Siripina	do.	0	0	29	50
39	Kosgahagawaliyadda	J. Ukuwa and others	do.	0	0	23	50
40	Udakumbura and fields	S. Hapuwa and others	do.	7	2	34	50
41	Tumbagodagodella	J. Tennamali	Garden	0	1	17	50
42	Paragaha-assedduma	T. Pinadara	Field	0	2	22	30
43	Pillegawadeniya	do.	do.	0	2	12	15
44	Arabbodawatta	do.	Garden	1	0	12	60
45	Arabbodadeniya	P. Pina and others	Field	0	1	32	20
46	Horatalayawatta	P. Huratala and others	Garden	0	0	39	60
47	Maligatenna and chenas	M. Asanda and others	Chenas	80	0	0	30
48	Habaralaharessa	do.	Garden	0	2	0	60
49	Do.	do.	do.	0	2	26	60
50	Polgahahena	do.	do.	1	0	9	50
50½	Ihalawatta and gardens	P. Kirihatana and others	do.	19	2	28	60
51	Mananayewatta	M. Punchi Kira and others	do.	0	2	7	60
52	Munamaledeniya	P. Kira Veda and others	Field	1	3	0	25
53	Ihalakiriwana	M. Siripina and others	do.	1	1	30	70
54	Kiriwanekumbura and fields	T. Adara Veda	do.	13	0	33	70
54½	Gallindagawawatta and gardens	M. Uku Naide and others	Garden	10	2	24	60
55	Palpitiyawatta	T. Adara Veda	do.	1	1	25	80
55½	Palpitiyawatta and gardens	do.	do.	23	1	0	60
56	And-galahena and chenas	M. Siripina and others	Chena	70	1	26	15
56½	Kanuketiyakumbura and fields	M. Hatankira	Field	45	0	26	80
57	Tennewatta	M. Setuwa and others	Garden	2	3	28	70
58	Medakandedeniya	P. Pina and others	Field	0	1	18	10
59	Darapalkanatta	P. Siripina	Garden	0	3	36	20
60	Do.	do.	do.	0	2	17	30
61	Tennewatta	P. Siripina and others	Garden	0	2	14	50
62	Unapandureliyadda	P. Siripina	Field	0	0	14	10
63	Kabaragaladeniya	M. Siripina	Deniya	4	0	31	20
64	Deygalleassedduma	E. Setuwa	Field	0	1	21	10
65	Ambagahagawakumbura	M. Siripina	do.	0	3	24	50
66	Appulamayawatta	A. Ukuwa and others	Garden	0	3	31	60
67	Wickramayadeniya	Murukkuwa and others	Deniya	0	1	27	20
68	Alutwatta and gardens	E. Kirihatana and others	Garden	10	0	0	60
69	Totupolakumbura and fields	Hatankira and others	Field	27	2	35	50
70	Haduwemulla	A. Tenna and others	do.	18	2	5	70
71	Urullemulla	M. Siripina	do.	1	1	0	60
72	Maharawatta	Ehaliyagoda family	Garden	6	0	8	60
73	Wilagodewatta and gardens	Assendamale and others	do.	18	3	22	50
74	Wilagodahena	G. Punchikira	Chena	0	1	26	20
75	Wilagodedeniya and Wewa-assedduma	Crown (Eknelligoda Disawa and others)	Deniya	6	0	7	15
76	Kottagaswatta and gardens	D. Horatala and others	Garden	36	3	22	50
77	Horagodehena	Eknelligoda Dissawa and others	Chena	1	3	39	10
78	Horagodegodella	P. Siripina and others	Godella	0	1	1	10
79	Ankeliyagodella	Kira Veda and others	do.	2	1	20	10
80	Do.	do.	do.	0	1	9	10
81	Andawanwela and fields	B. Appuhami and others	Field	57	2	26	75
82	Pillagawapurana	H. Siriya and others	Deniya	0	2	11	10
83	Moragalawatta and gardens	M. Siripina and others	Garden	14	2	0	75
84	Moragalayahena and chenas	do.	Chenas	47	0	15	10
85	Ambanoluwewatta	R. D. Kiriwastuwa	Garden	0	2	15	20
86	Wekadadeniya	M. Siripina	Deniya	0	0	19	10
86½	Lianegewatta and gardens	Lebuna Veda and others	Garden	22	2	6	80
87	Dorakumburayaya	Mamma Lebbe and others	Field	31	1	11	80
88	Korawakmullegodella	B. Kiriwattawa and others	Chena	1	0	14	10
89	Malgamuwa and fields	K. Asanda and others	Field	27	0	0	50

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
90	Egodaunnewatta and gardens	R. D. Tenna and others	Garden	17	1	36	70
91	Hilinguwahena and chenas	Kiriwastuwa and others	Chenas	54	3	18	15
92	Wilakoladeniya	Crown (Ekneligoda Disawa and others)	Deniya	1	2	0	10
93	Kandanheneduragewatta	K. Kirihatana and others	Garden	1	1	5	3
94	Kandanhenedeniya	K. Adara and others	Deniya	0	3	25	10
95	Wilakumbura and fields	M. Siriya and others	Field	24	1	16	50
96	Wilagawawatta	D. Siriya	Garden	0	2	15	50
97	Wilakumbureovilana	M. Siripina and others	Deniya	0	2	20	10
98	Tambikandugewatta	T. Casie Lebbe and others	Garden	5	1	20	50
99	Helagahahenawatta	M. Sinna Lebbe	do.	1	0	5	50
100	Ambanoluweawatta	P. Tennamali and others	do.	0	1	16	20
101	Malmutuwayewatta	M. Siripina and others	do.	1	1	0	75
102	Ambanoluweliyadda	H. Panchikira	Field	0	2	28	30
103	Hagasdeniyagodella	G. Menika and others	Godella	1	1	18	10
104	Tangodakumbura	P. Setuwa and others	Field	5	3	30	80
105	Tangodagodella	Serahami and others	Godella	1	3	6	10
106	Kanatiriyana	H. Surangana and others	Field	0	3	9	90
106½	Henagatakumbura and fields	M. Siripina and others	do.	23	1	7	80
107	Bandarawatta and chenas	Estate of W. Martenis	Garden and chena	3	0	28	60
107½	Bandarawatta and gardens	do.	Garden	23	0	32	100
108	Kotwila	R. P. Kiriwastuwa and others	Owita	0	1	36	10
110	Do.	do.	Deniya	1	0	9	10
111	Bandarawatta and chenas	Estate of W. Martenis	Garden and chena	2	3	36	60
112	Kotwilahena	R. D. Kiriwastuwa	Chena	9	0	0	10
113	Dikhenewatta	Ukkuhani Arachchi and others	Chena and garden	2	2	36	30
114	Hulawaligehenewatta	G. Wijehami and others	Garden	2	3	10	25
115	Nagahawatta	Subarat Menike	Chena	1	1	2	15
116	Delihitiyawa and fields	D. Ten Naide and others	Fields	28	2	12	60
117	Dehiliyadda and fields	B. Samel and others	do.	7	0	24	60
119	Appuhamihitiyawatta	P. Ramachandra	Garden	0	2	28	25
120	Delahitiyawatta and gardens	W. Wijehami and others	do.	21	0	27	30
121	Welagedarawatta	A. Wasana Naide and others	do.	1	2	10	30
122	Karuwana and fields	W. Wijehami and others	Fields	6	2	34	50
123	Patirannegewatta	P. Appuhami and others	Garden	3	2	16	50
124	Alutapaspedigehena and chenas	Y. Rankira and others	Chena	59	1	30	10
125	Kinagahawatta	A. Elenduwa and others	Garden	0	1	19	25
126	Alutapaspedigewatta	do.	do.	0	2	5	30
127	Mananayewatta	do.	do.	0	2	3	30
128	Perimunawatta	do.	do.	4	1	22	30
129	Kitulgahaliyadda	M. Setuwa and others	Low land	1	0	10	50
130	Kekunamale	Junis Lebbe and others	Field and deniya	2	0	20	50
131	Obada-amuna and fields	Y. Ukkutina and others	Fields	4	1	4	50
132	Ambakumbura and fields	do.	do.	10	2	28	50
133	Yayewela and fields	do.	do.	83	2	18	50
133½	Tumbapitiyawatta	Wijehami and others	Garden	0	2	0	30
134	Dandaniyekalapuwa	do.	Field	2	0	12	40
135	Inimagura and fields	P. Appuhami and others	do.	11	2	22	60
136	Hulawalialutduragehena and chenas	D. Tikiriya and others	Chena	17	0	0	10
136½	Nivitiwila and fields	A. D. Rankira and others	Fields	10	3	28	40
138	Halgahakumburegodella	V. Babappu	Chena	0	2	1	10
139	Kiriwandolawatta	do.	Garden	1	2	2	30
140	Badahelehena	G. Malnaide and others	Chena	87	2	12	10
143	Kahatagahahenewatta	B. Malnaide and others	Garden	1	2	37	50
143½	Kahatagahawatta and gardens	B. Samel Naide and others	do.	14	1	0	60
144	Sindagewatta and gardens	W. Appu Naide and others	do.	5	1	9	40
145	Kurundugahahenegodella	Allis Naide and others	Godella	1	0	12	10
146	Kottagoda	Adara and others	do.	0	1	27	10
147	Do.	Kirihatana and others	do.	7	1	6	10
147½	Mahakumbura and fields	M. Allis Appu and others	Field	79	0	0	60
148	Kottagoda	W. Naide and others	Godella	0	1	22	10
149	Do.	D. Gabriel Appuhami and others	Garden	3	2	33	50
150	Kottagoda	Village—Nakandala. D. Gabriel Appuhami and others	Garden	1	2	26	50
150½	Halahitieowita	Daniel Naide and others	Owita	2	1	15	15
151	Ambagahawatta	Village—Kendangomuwa. A. Rankira and others	Garden	1	1	35	50
151½	Kudaturagewatta and gardens	K. Kirihatana and others	do.	12	2	23	60
152	Meddegodeowita	do.	Owita	3	2	14	20
152½	Migaswala and fields	A. Rankira	Field	55	2	0	65
153	Kohilawatta	M. Kirilamaya	Chena	4	2	4	10
153½	Mahadurayawatta and gardens	H. Omariya and others	Garden	34	0	14	50
154	Medapitiyaowita	W. Appuhami and others	Owita	2	3	2	10
155	Lindagawaliyadda and fields	do.	Field	8	0	21	60

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
156	Bogahahena	W. Appuhami and others	Chena	8	1 28	10
157	Wilakumbura and fields	do.	Fields	5	3 32	60
158	Wilagodella	do.	Garden	0	1 33	10
159	Bogahawatta	do.	do.	1	2 28	50
160	Bogahahena	do.	do.	1	3 12	25
161	Radagewatta and garden	R. Punchiheneya and others	do.	17	0 0	50
162	Digdeniya and fields	Ranhami and others	Deniya	2	3 34	40
163	Digdeniya	do.	do.	0	0 11	40
164	Wataowitagamarallayehena	W. Kiri Etana and others	Chena	0	1 24	10
165	Nindamandiyehena	W. Appuhami and others	do.	9	0 20	10
166	Karandagommanewatta	W. Dingiri Appu and others	Garden	1	3 31	50
167	Deniyalangahena	W. Appuhami and others	Chena	2	1 27	10
168	Henadiragamagedeniya	do.	Deniya	6	1 32	20
169	Wataowitagamarallayehena	W. Kiri Etana and others	Chena	0	0 4	10
170	Do.	do.	do.	0	1 21	10
171	Do.	do.	do.	10	3 18	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency the Governor's command,

J. J. THORBURN,  
for Colonial Secretary,

No. 364, P. OF S.

වර්ෂ 1901 ජූනි මස 5 වෙනි දින කොළඹ

මහසෙනෙවරුන්ගේ නායකත්වයෙන් කන්තෝරුවෙහි.

සමරගමු දිසාවේ ඵත්තලයන්හැටළු විසින් ලෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1901 ජූනි මස 30 වෙනි දිනට අගතරුවාද සහ පසුවදත් පස්වරු එකට කැන්දන්ගෙ මුළු ගම්පහා සාලාවෙහි වෙන්දේසිකර එකතුවට ගෙදෙවන ලැබේ.

සමරගමු දිසාවේ රත්නපුර පලාතේ කුරුවිමකෝරලේ පිහිටා තිබෙන බිම්කැබලි 184ක්.

සිතියම 410. ගම්—කැන්දන්ගෙ මුව.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කිසිවක.	අත්දම.	මහත.		අක්කර
				අ. රු. ප.	රු.	ගහ මිල.
1	පුවක්දෙහිය	ඇම්. අසද සහ තවත්	කුඹුර	0	3 36	30
2	දෙලකාවත්ත	වි. කිරිඳිත්ත	වත්ත	0	1 4	10
3	දෙවත්තොත්තෙහෙවත්ත					
	තොතොත් වෙරළගහහේන	ඇම්. ප්‍රාචීනල සහ තවත්	එම	8	0 0	100
3½	වෙරළගහහේනඅස්කැද්දුම	එම	කුඹුර	0	1 33	30
4	වෙරළගහහේනවත්ත	එම	වත්ත	0	2 36	100
5	එම	එම	එම	0	1 27	100
6	එම	එම	එම	1	0 37	30
7	වෙරළගහහේනහිච්චි	ජේ. ආදර් සහ තවත්	හිච්චි	0	1 4	20
8	පරහතවත්ත	ජේ. හපුවා සහ තවත්	වත්ත	0	3 34	100
9	පරහතහිච්චි	ජේ. හපුවා සහ තවත්	හිච්චි	0	0 23	20
10	පරහතහේනදෙහිය	එම	කුඹුර	0	1 14	20
11	පරහතවත්ත	එම	වත්ත	1	0 8	100
12	තෙමුවාතෙවත්ත	ජේ. ආදර්වෙද සහ තවත්	එම	1	3 5	50
13	එම	එම	එම	1	2 26	50
14	තෙමුවාතෙවත්තදෙහිය	ජේ. ආදර් සහ තවත්	කුඹුර	0	0 33	20
14½	තොම්දිගවත්තදෙහිය	එම	එම	0	0 14	20
15	තොම්දිගවලෙවත්තෙහේන	එම	වත්ත	1	3 13	50
16	තොම්දිගවත්තදෙහිය	එම	කුඹුර	0	1 24	20
17	තෙමුවාතෙවත්තදෙහිය	ජේ. හපුවා සහ තවත්	එම	0	0 24	20
18	වෙරළගහහේනවත්තෙහේන සහ හේන්	ජේ. ආදර් සහ තවත්	හේන	37	3 0	10
19	දෙලකාවත්ත	ඩී. සේතුචා සහ තවත්	වත්ත	0	1 6	20
20	ලීදකාවාඅස්කැද්දුම	එම	කුඹුර	0	1 4	20
21	මොරහලසහේනඅස්කැද්දුම	එම	එම	0	0 14	20
22	මොරහලසහේනවත්ත	ඇම්. සිරිපිතා සහ තවත්	වත්ත	0	0 17	80
23	කැරස්සෙවත්ත	ඩී. සේතුචා සහ තවත්	එම	1	3 22	80
24	මොරහලසහේන සහ හේන්	ඇම්. සිරිපිතා වෙල්වෙද සහ තවත්	හේන	51	0 24	25
25	කළුගලහේන	පින් ආදර්	එම	1	3 36	25
26	කළුගලහේනවත්ත	ජේ. මුරුක්කුචා සහ තවත්	වත්ත	2	2 0	50
27	මොරහලසහේන	ජේ. සේතුචා	එම	0	1 31	50
28	කළුගලහේනවත්ත	ඩී. පි. සේතුචා සහ තවත්	එම	0	2 37	50
29	දෙලකාවත්ත	ඇම්. සිරිපිතා සහ තවත්	එම	0	2 19	50
30	දික්හේනවත්ත	එම	එම	7	1 20	50
31	එම	එම	එම	1	1 24	50
32	එම	එම	එම	0	3 3	50
33	එම	එම	එම	0	1 11	50
34	මුතුහලසහේන	එම්. මුරුක්කු	හේන	2	2 33	25
34½	දෙහියන්තොස් වත්ත සහ අනිත් වතු	වි. ආදර් වෙද සහ තවත්	වත්ත	31	3 18	75

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	අක්කර		
				මහත. රු. ප.	පැ.	
35	මල්වැස්සාවෙ කුඹුර	එච්. තොරතුරා සහ තවත්	කුඹුර	0	1 31	50
36	දන්තක	පු. උක්කුනකතා	එම	1	1 22	50
37	ඇමබලම්පියද්ද	ඇම්. සිරිපිතා සහ තවත්	එම	1	0 16	50
38	දෙල්තකතාවා ලියද්ද	ජේ. සිරිපිතා	එම	0	0 29	50
39	කොස්තකතාවලියද්ද	ජේ. උක්කුචා සහ තවත්	එම	0	0 23	50
40	උඩකඹුර සහ කුඹුරු	ඇස්. හසුව සහ තවත්	එම	0	2 34	50
41	තුම්පොඩගොඩැල්ල	ජේ. නිත්තමලී	වත්ත	0	1 17	50
42	පරතනඅස්සැද්දම	ච්. පිතාදරු	කුඹුර	7	2 22	30
43	පිල්ලතාවදෙතිස	එම	එම	0	0 12	15
44	අරඹිබොඩවත්ත	එම	වත්ත	0	0 12	60
45	අරඹිබොඩදෙතිස	පී. පිතා සහ තවත්	කුඹුර	0	1 32	20
46	තොරතුරා වත්ත	පී. හුරතුරා සහ තවත්	වත්ත	0	0 39	60
47	මාලිගානැත්ත සහ හේන්	ඇම්. අහඳු සහ තවත්	හේන්	80	0 0	30
48	හබරලතාඋස්ස	එම	වත්ත	0	2 0	60
49	එම	එම	එම	0	2 26	60
50	පොල්තකතෙත	එම	එම	1	0 9	50
50½	ඉහලවත්ත සහ වත්ත	පී. කිරිභතන සහ තවත්	එම	19	2 28	60
51	මනනදේ වත්ත	ඇම්. පුවේකීරු සහ තවත්	එම	0	2 7	60
52	වුනමලේදෙතිස	පී. කීර් වෙදු සහ තවත්	කුඹුර	1	3 0	25
53	ඉහලකීර්වානෙ	ඇම්. සිරිපිතා සහ තවත්	එම	1	1 30	70
54	කිරිවානෙ කුඹුර සහ කුඹුරු	පී. අදරවෙදු	එම	13	0 33	70
54½	හල්පිලිගොඩා වත්ත සහ වතු	ඇම්. උක්කුනසිදෙ සහ තවත්	වත්ත	10	2 24	60
55	පල්පිටියෙවත්ත	ච්. අදරවෙදු	එම	1	1 25	60
55½	පල්පිටියෙවත්ත සහ වතු	එම	එම	23	1 0	60
56	අවුඩගලහේන සහ හේන්	ඇම්. සිරිපිතා සහ තවත්	හේන	70	1 26	15
56½	කනුකැව්දේ කුඹුර සහ කුඹුරු	ඇම්. හතන්කීරු	කුඹුර	45	0 26	80
57	නැත්තෙවත්ත	ඇම්. හේතුච සහ තවත්	වත්ත	2	3 28	30
58	මැද්දෙකන්දෙදෙතිස	පී. පිතා සහ තවත්	කුඹුර	0	1 18	10
59	දරපැල්කනත්ත	පී. සිරිපිතා	වත්ත	0	3 36	30
60	එම	එම	එම	1	2 17	30
61	නැත්තෙවත්ත	පී. සිරිපිතා සහ තවත්	එම	0	2 14	50
62	උතපදුරෙලියද්ද	පී. සිරිපිතා	කුඹුර	0	0 14	10
63	හබරගලදෙතිස	ඇම්. සිරිපිතා	දෙතිස	4	0 31	20
64	අස්සැද්දම	ච්. හේතුචා	කුඹුර	0	1 21	10
65	අඹතකතාව කුඹුර	ඇම්. සිරිපිතා	එම	0	3 24	50
66	අස්පුලුගොඩවත්ත	ජේ. උක්කුචා සහ තවත්	වත්ත	0	3 31	60
67	පිටුමසදෙතිස	මුරුක්කුචා සහ තවත්	දෙතිස	0	1 27	20
68	අඵත්වත්ත සහ වතු	ච්. කිරිභතනා සහ තවත්	වත්ත	10	0 0	60
69	කොටුපොල කුඹුර සහ කුඹුර	හතන්කීරු සහ තවත්	කුඹුර	27	2 35	50
70	හඹුවෙවුල්ල	ජේ. නිත්තා සහ තවත්	කුඹුර	18	2 5	70
71	උරැල්ලේවුල්ල	ඇම්. සිරිපිතා	එම	1	1 0	60
72	මාතරවත්ත	ඇඟැලියගොඩ පවුල	වත්ත	6	0 8	60
73	පිලිගොඩෙවත්ත සහ වතු	—	එම	18	3 22	50
74	පිලිගොඩෙහේන	ජේ. පුවේකීරු	හේන	0	1 26	20
75	පිලිගොඩෙදෙතිස සහ මාවෙ අස්සැද්දම	ආණ්ඩුව, එක්තැලිගොඩ දිසාව සහ තවත්	දෙතිස	6	0 22	50
76	කොට්ටිකස්වත්ත සහ වතු	ච්. හුරතුරා සහ තවත්	වත්ත	36	3 39	10
77	තොරගොඩෙහේන	එක්තැලිගොඩ දිසාව සහ තවත්	හේන	1	3 1	10
78	තොරගොඩෙගොඩැල්ල	පී. සිරිපිතා සහ තවත්	ගොඩැල්ල	0	1 20	10
79	අවුකැලියෙගොඩැල්ල	කීර්වෙදු සහ තවත්	එම	2	1 9	10
80	එම	එම	එම	0	1 9	10
81	හඳුවන්වෙල සහ කුඹුර	ච්. අස්පුකාම් සහ තවත්	කුඹුර	57	2 26	75
82	පිල්ලතාවාපුරත	එච්. සිරිස සහ තවත්	දෙතිස	0	0 19	10
83	මොරගලවත්ත සහ වතු	ඇම්. සිරිපිතා සහ තවත්	වත්ත	14	2 0	75
84	මොරගලහේන සහ හේන්	එම	හේන්	47	0 15	10
85	—	ආර්. ඩී. කීර්වස්තුචා	වත්ත	0	2 15	20
86	මෑකඩදෙතිස	ඇම්. සිරිපිතා	දෙතිස	0	0 19	10
86½	ලියනෙතෙවත්ත සහ වතු	ලැබුනවෙදු සහ තවත්	වත්ත	22	2 6	80
87	දොරකුඹුරෙහාන	ලොඹිබෙ සහ තවත්	කුඹුර	31	1 11	80
88	තොරවක්වුල්ල ගොඩැල්ල	ආර්. කීර්වස්තුචා සහ තවත්	හේන	1	0 14	10
89	මල්හවුම සහ කුඹුර	කේ. අහඳු සහ තවත්	කුඹුර	27	0 0	50
90	එගොඩඋනෙ වත්ත සහ වතු	ආර්. ඩී. නිත්තා සහ තවත්	වත්ත	17	1 36	70
91	කීලීන්ගුවහේන සහ හේන්	කීර්වස්තුචා සහ තවත්	හේන	54	3 18	15
92	පිලිගොලදෙතිස	ආණ්ඩුව, එක්තැලිගොඩ දිසාව සහ තවත්	දෙතිස	1	2 0	10
93	කඳන්හේනෙ දුරහේවත්ත	කේ. කීර්භතනා සහ තවත්	වත්ත	1	1 5	30
94	කඳන්හේනෙදෙතිස	කේ. ආදරු සහ තවත්	දෙතිස	0	3 25	10
95	පිලිකුඹුර සහ කුඹුරු	ඇම්. සිරිස සහ තවත්	කුඹුර	24	1 16	50
96	පිලිගොඩවත්ත	ච්. සිරිස	වත්ත	0	2 15	50
97	පිලිකුඹුරෙහිපිලාන	ඇම්. සිරිපිතා සහ තවත්	දෙතිස	0	2 20	10

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අත්දම.	මක.		අක්කර මැස.
				අ.	රු.	
98	කම්බිකවුටුගේවත්ත	වි. කාසිලොම්බෙ සහ තවත්	වත්ත	5	1 20	50
99	හෙලගහපේනෙවත්ත	ඇම්. සිත්තලොම්බෙ	එම	1	0 5	50
100	—	පී. ත්ත්තවලී සහ තවත්	එම	0	1 16	20
101	මල්වුගුටාපේවත්ත	ඇම්. සිරිපිතා සහ තවත්	එම	1	1 0	75
102	අම්බවලුවෙලියද්ද	එම්. පුංචිකීර්	කුඹුර	0	2 28	30
103	හාගස්දෙතිසෙයොඩාල්ල	පී. මැණිකා සහ තවත්	ගොඩාල්ල	1	1 18	10
104	තත්තොඩකුඹුර	පී. සේනාලා සහ තවත්	කුඹුර	5	3 30	80
105	තත්තොඩගොඩාල්ල	සේරහාමි සහ තවත්	ගොඩාල්ල	1	3 6	10
106	කනකිරිගාන	එම්. සුරතනා සහ තවත්	කුඹුර	0	3 9	90
106½	සේනගාටකුඹුර සහ කුඹුරු	ඇම්. සිරිපිතා සහ තවත්	එම	23	1 7	80
107	බත්ධාරවත්ත සහ සේන්	ඩබ්ලිවු. මාලිගස්	වත්ත සහ සේන	3	0 28	60
107½	බත්ධාරවත්ත සහ වතු	එම	වත්ත	23	0 32	100
108	කොත්විල	ආර්. පී. කිරිවත්තලා සහ තවත්	බිච්ච	0	1 36	10
110	එම	එම	දෙතිස	1	0 9	10
111	බත්ධාරවත්ත සහ සේන්	ඩබ්ලිවු. මාලිගස්	වත්ත සහ සේන	2	3 36	60
112	කොත්විලසේන	ආර්. ඩී. කිරිවත්තලා	සේන	9	0 0	10
113	දීක්සේනෙවත්ත	උක්කුගාමි ආරච්චි සහ තවත්	සේන සහ වත්ත	2	2 36	30
114	හුලවාලියේසේනෙවත්ත	පී. විජේහාමි සහ තවත්	වත්ත	2	3 10	25
115	නාගනවත්ත	සුඛරත් මැතිනේ	සේන	1	1 2	15
116	දෙලිභිට්තාව සහ කුඹුර	ඩී. තිත්තසිද්ද සහ තවත්	කුඹුර	28	2 12	60
117	දෙතිලියද්ද සහ කුඹුරු	බී. සාමෙල් සහ තවත්	එම	7	0 24	60
119	අප්පුහාමිහිට්තාවත්ත	පී. රුවන්සු	වත්ත	0	2 28	25
120	දේලභිට්තාවත්ත සහ වතු	ඩබ්ලිවු. විජේහාමි සහ තවත්	එම	21	0 27	30
121	වෙලගෙදරවත්ත	ඒ. වාසනාසිද්ද සහ තවත්	එම	1	2 10	30
122	කරුමානෙ සහ කුඹුරු	ඩබ්ලිවු. විජේහාමි සහ තවත්	කුඹුර	6	2 34	50
123	පතිරුත්තාගෙවත්ත	පී. අප්පුහාමි සහ තවත්	වත්ත	3	2 16	50
124	අඵවසස්පේනිගේ සේන සහ සේන්	වයි. රංකීර් සහ තවත්	සේන	59	1 30	10
125	කීනගවත්ත	ඒ. එලෙස්දලා සහ තවත්	වත්ත	0	1 19	25
126	අඵවසස්පේනිගේවත්ත	එම	එම	0	2 5	30
127	මනසාපේවත්ත	එම	එම	0	2 3	30
128	පිරිවුනෙවත්ත	එම	එම	4	1 22	30
129	කීතුල්කහලියද්ද	ඇම්. සේනාලා සහ තවත්	කුඹුර	1	0 10	50
130	කැකුනමල්	ජුනිස්ලොම්බෙ සහ තවත්	කුඹුර සහ දෙතිස	2	0 20	50
131	බිබ්බඅවුන සහ කුඹුර	වයි. උක්කුකීනා සහ තවත්	කුඹුර	4	1 4	50
132	අම්බකුඹුර සහ කුඹුරු	එම	එම	10	2 28	50
133	සාගෙවෙල සහ කුඹුරු	එම	එම	83	2 18	50
133½	තුම්පිට්තෙවත්ත	විජේහාමි සහ තවත්	වත්ත	0	2 0	30
134	දත්තෙතිසෙකලපුව	එම	කුඹුර	2	0 12	40
135	ඉතිමඟුර සහ කුඹුරු	පී. අප්පුහාමි සහ තවත්	එම	11	2 22	60
136	හුලවාලියද්දත්තෙතිසෙ සහ සේන්	ඩී. කිරිස සහ තවත්	සේන	17	0 0	10
136½	නිවිතිවිල සහ කුඹුරු	ඒ. ඩී. රංකීර් සහ තවත්	කුඹුර	10	3 28	40
138	ගල්ගහකුඹුරේ ගොඩාල්ල	වී. බිබ්පසු	සේන	0	2 1	10
139	කිරිවත්තදෙලවත්ත	එම	වත්ත	1	2 2	30
140	බවහාලොසේන	ඒ. මල්කසිද්ද සහ තවත්	සේන	87	2 12	10
143	කහවගහසේනෙ වත්ත	බී. මල්කසිද්ද සහ තවත්	වත්ත	1	2 37	50
143½	කහවගහවත්ත සහ වතු	බී. සාමෙල්කසිද්ද සහ තවත්	එම	14	1 0	60
144	සිත්දගෙවත්ත සහ වතු	ඩබ්ලිවු. අප්පුහාමිද්ද සහ තවත්	එම	5	1 9	40
145	කුරුදුගහසේනෙ ගොඩාල්ල	අල්ලිස්කසිද්ද සහ තවත්	ගොඩාල්ල	1	0 12	10
146	කෝව්වගොඩ	ආදර සහ තවත්	එම	0	1 27	10
147	එම	කීර්තන සහ තවත්	එම	7	1 6	10
147½	මහකුඹුර සහ කුඹුරු	ඇම්. අල්ලිස්අප්පු සහ තවත්	කුඹුර	79	0 0	60
148	කෝව්වගොඩ	ඩබ්ලිවු. හසිද්ද සහ තවත්	ගොඩාල්ල	0	1 22	10
149	එම	ඩී. ගනුසෙල් අප්පුහාමි සහ තවත්	වත්ත	3	2 33	50
150	එම	ගම—කාකන්දල.				
150½	හැලහිච්චි	ඩී. ගනුසෙල් අප්පුහාමි සහ තවත්	එම	1	2 26	50
		දතිසෙල්කසිද්ද සහ තවත්	බිච්ච	2	1 15	15
151	අභිගහවත්ත	ගම—කාකන්දල.				
151½	කුරුදුගේ වත්ත සහ වතු	ඒ. රංකීර් සහ තවත්	වත්ත	1	1 35	50
152	මැද්දෙගොඩෙහිච්චි	කේ. කීර්තනා සහ තවත්	එම	12	2 23	60
152½	මිහස්වල සහ කුඹුරු	එම	බිච්ච	3	2 14	20
153	කොහිලවත්ත	ඒ. රංකීර්	කුඹුර	55	2 0	65
153½	මහදුරුවත්ත සහ වතු	ඇම්. කීර්ලමා	සේන	4	2 4	10
		එම්. බමරිස සහ තවත්	වත්ත	34	0 14	50

කො.	ඉඩමේ නම	අයිතියක් කියවන්නා.	අයදුම.	මහක.		අක්කර	
				අ. රු. ප.	රු.	යක මිල.	
154	මැදපිටියෙ මිව්ව	බිඹිලිව. අප්පුහාමි සහ තවත්	මිව්ව	2	3	2	10
155	ලියනාමාලියද්ද සහ කුඹුරු	එම	කුඹුර	8	0	21	60
156	බෝගගස්ස	එම	ගේන	8	1	28	10
157	විලකුඹුර සහ කුඹුරු	එම	කුඹුර	5	3	32	60
158	විලකොඩැල්ල	එම	වත්ත	0	1	33	10
159	බෝගගවත්ත	එම	එම	1	2	28	50
160	බෝගගස්ස	එම	එම	1	3	12	25
161	රදුගේ වත්ත සහ වතු	ආර්. පුත්තිගේ සහ තවත්	එම	17	0	0	50
162	දිග්දෙනිය සහ කුඹුරු	රත්නාමි සහ තවත්	දෙනිය	2	3	34	40
163	දිග්දෙනිය	එම	එම	0	0	11	40
164	වවමිව්ව ගමරුල්ලාගේ ගේන	බිඹිලිව. කිරිඵතනා සහ තවත්	ගේන	0	1	24	10
165	නිත්දමත්තියගේන	බිඹිලිව. අප්පුහාමි සහ තවත්	එම	9	0	20	10
166	කරුඹගොම්මගේ වත්ත	බිඹිලිව. හිංගිරිඅප්පු සහ තවත්	වත්ත	1	3	31	50
167	දෙනියලගේ ගේන	බිඹිලිව. අප්පුහාමි සහ තවත්	ගේන	2	1	27	10
168	ගේනදිරගමගේ දෙනිය	එම	දෙනිය	6	1	32	20
169	වවමිව්වගමරුල්ලාගේ ගේන	බිඹිලිව. කිරිඵතනා සහ තවත්	ගේන	0	0	4	10
170	එම	එම	එම	0	1	21	10
171	එම	එම	එම	10	3	18	10

මේ ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණා විනිශ්චයාදොපාර්තමේන්තුවේ ප්‍රධානතුමාගෙන්ද, කොන්දේසි ගැණ කාරණා සබරගමු පලාතේ එජන්කලන්තාන්තේගෙන් දැනගත්ව පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුමානත්වගන්තේගේ ආඥාවලෙස,  
 ජේ. ජේ. හෝර්බර්න්,  
 මහසෙනෙකාරීස් වෙනුවට.

Lease of Plumbago Lands, Ratnapura District.

NOTICE is hereby given that at 2 P.M. on Wednesday, July 17, 1901, the Government Agent of the Province of Sabaragamuwa will sell by public auction, at the Ratnapura Kacheheri, the lease of the right to dig plumbago for five years in the following Crown lands in preliminary plan 945, situated at Karandana in the Meda pattu of Kuruwiti korale, in the Ratnapura District.

2. The person whose bid is accepted by the Government Agent, subject to the approval of and confirmation by Government, will be required to pay one-tenth of the amount at once.

3. Within thirty days after the communication of the approval of Government the person whose bid is accepted shall pay three years rent to the Government Agent at Ratnapura and enter into a bond for the fulfilment of the conditions on which the bid is accepted and for the payment of the amount in due dates.

4. Further information can be obtained from the Government Agent, Ratnapura.

List of Lands.

No.	Name of Land.	Lot.	Extent.	
			A.	R. P.
1	Kinagahawilemukalana	2,635	3	2 28
2	Do.	2,636	0	0 28
3	Do.	2,637	0	0 22
4	Do.	2,638	2	0 18
5	Do.	2,639	4	1 6
6	Do.	2,641	4	1 20
7	Do.	2,642	4	1 5
8	Do.	2,643	3	1 0
9	Do.	2,644	0	1 18
10	Do.	2,645	0	2 8
11	Do.	2,646	5	0 6
12	Do.	2,647	4	1 4
13	Do.	2,648	5	0 25
14	Do.	2,649	4	2 18
15	Do.	2,650	0	2 38
16	Do.	2,651	4	3 30
17	Do.	2,652	4	0 0
18	Do.	2,653	6	2 0
19	Do.	2,654	0	2 36
20	Do.	2,655	4	3 34
21	Do.	2,656	3	0 28
22	Do.	2,657	0	3 37
23	Do.	2,658	0	3 20
24	Do.	2,659	4	1 16

No.	Name of Land.	Lot.	Extent.	
			A.	R. P.
25	Kinagahawilemukalana	2,660	0	2 16
26	Do.	2,661	4	3 36
27	Do.	2,662	4	3 30
28	Do.	2,663	4	1 20
29	Do.	2,664	5	0 0
30	Do.	2,665	3	2 20
31	Do.	2,666	4	2 0
32	Do.	2,667	5	0 0
33	Do.	2,668	0	2 8
34	Do.	2,669	4	0 38
35	Do.	2,670	4	3 38
36	Do.	2,671	0	2 26
37	Do.	2,672	4	3 38
38	Do.	2,673	3	3 0
39	Do.	2,674	0	3 0
40	Do.	2,675	1	0 8
41	Do.	2,676	1	2 0
42	Do.	2,677	0	0 28
43	Do.	2,678	3	3 24
44	Do.	2,679	4	3 28
45	Do.	2,680	4	3 18
46	Do.	2,681	1	1 34
47	Do.	2,682	0	3 0
48	Do.	2,683	5	0 28
49	Do.	2,684	0	3 6
50	Do.	2,685	1	2 16
51	Do.	2,686	0	2 0

EVAN M. BYRDE,  
 Government Agent.  
 Ratnapura Kacheheri,  
 June 6, 1901.

මිහිරන් ඉඩම් බදුදීම.

රත්නපුරේ දිස්ත්‍රික්කේ කුරුමිවිකෝරලේ මැදපත්තුවේ කරදෙන සහ ගම් පිහිටා තිබෙන කොමිමර 945හේ ප්ලාන් කඩදැසීමේ සෙතෙහි මෙහි පහත සඳහන්කරන ආණ්ඩුව සහනක ඉඩම්වල අවිරුද්ධ පහන් ඇතුලතදී මිහිරන් හාරගැනීමේ බලය සබරගමු පලාතේ ආණ්ඩුමේ එජන්කලන්තාන්තේ විසින් වර්ෂ 1901 කටු පුලි මාසේ 17 වෙනි බදුදී පස්වරු දෙකට රත්නපුරේ කම්මේර්ගේදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුනනවා ඇත.

2. ආණ්ඩුව විසින් එක්කුගැනීමට සහ ස්ථිරකිරීමට ගවත්ව ආණ්ඩුවේ එජන්කලන්තාන්තේ විසින් බාරගත්ව සෙදෙන ඉල්ලීමේ මුදලෙන් දැනගෙන කොටසක් ඉල්ලීමේ කාරණා විසින් අත්පිට ගෙවනට හිතැත.

3. ඉල්ලීම බාරගත් බව ඉල්ලුම්කාරයාට දැනුම්දුන් දවස් නිසන් ඇතුළතදී තුන්දම් රුද්දක බදු මුදල ගෙවන්නට එම ඉල්ලීම බාරගත්ව ගෙදුන නොන්දෙසි පිලිපැදීම පිහිස සහ නිසම දිනවලට මුදල ගෙවන්නට පොරොන්දු ඔපපුදිකට බැඳෙන්නට හිතැය.

මේ ගැන වැඩිදුර කාරණා රත්නපුරේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේගෙන් දැනගන්නට පුළුවන.

නො.	ඉඩමේ නම.	බිම්කරවියේ ඉලක්කම.	බිම්කරව ගෙවන් ප්‍රමාණය. අ. රු. ප.
1	කිනගහපිල මුකලාන	2,635	3 2 28
2	එම	2,636	0 0 28
3	එම	2,637	0 0 22
4	එම	2,638	2 0 18
5	එම	2,639	4 1 6
6	එම	2,641	4 1 20
7	එම	2,642	4 1 5
8	එම	2,643	3 1 0
9	එම	2,644	0 1 18
10	එම	2,645	0 2 8
11	එම	2,646	5 0 6
12	එම	2,647	4 1 4
13	එම	2,648	5 0 25
14	එම	2,649	4 2 18
15	එම	2,650	0 2 38
16	එම	2,651	4 3 0
17	එම	2,652	4 0 0
18	එම	2,653	6 2 0
19	එම	2,654	0 2 36
20	එම	2,655	4 3 34
21	එම	2,656	3 0 28
22	එම	2,657	0 3 37
23	එම	2,658	0 3 20
24	එම	2,659	4 1 16

නො.	ඉඩමේ නම.	බිම්කරවියේ ඉලක්කම.	බිම්කරව ගෙවන් ප්‍රමාණය. අ. රු. ප.
25	කිනගහපිල මුකලාන	2,660	0 2 16
26	එම	2,661	4 3 36
27	එම	2,662	4 3 30
28	එම	2,663	4 1 20
29	එම	2,664	5 0 0
30	එම	2,665	3 2 20
31	එම	2,666	4 2 0
32	එම	2,667	5 0 0
33	එම	2,668	0 2 8
34	එම	2,669	4 0 38
35	එම	2,670	4 3 38
36	එම	2,671	0 2 26
37	එම	2,672	4 3 38
38	එම	2,673	3 3 0
39	එම	2,674	0 3 0
40	එම	2,675	1 0 8
41	එම	2,676	1 2 0
42	එම	2,677	0 0 28
43	එම	2,678	3 3 24
44	එම	2,679	4 3 28
45	එම	2,680	4 3 18
46	එම	2,681	1 1 34
47	එම	2,682	0 3 0
48	එම	2,683	5 0 28
49	එම	2,684	0 3 6
50	එම	2,685	1 2 16
51	එම	2,686	0 2 0

ඊ. ඇම්. බර්ඩ්,  
ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේගේ,  
වසි 1901 ක්වු ජුනි මස 6 වෙනි දින  
රත්නපුරේ කම්බේරිකේදය.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for a site for a resthouse, to wit:—

Preliminary plan 4,992. Village—Talawakele.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
W 822	Talawakele estate	Tea	Talawakele Tea Company, Limited	0 0 5

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land. All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at Nuwara Eliya on July 26, 1901, at 12 o'clock noon, and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Nuwara Eliya Kachcheri,  
June 19, 1901.

E. M. DE C. SHORT,  
Assistant Government Agent.

වසි 1876 ක්වු අවුරුද්දේ නොම්මර 3 වන ආඥාපත්‍රයේ හත්වැනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්ත කට, ඒ නම:—තානාගමක් ගොඩනැගීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම ලබාගැනීම සඳහා ක්‍රියාකරණපිණිස "වසි 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ" හවෙනි කාණ්ඩයේ කරකිබෙන පංතාර්ථ වල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුරුකන්වගන්තියේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම නම:—

නො.	ඉඩමේ නම.	හිතියම 4,992. හම—තලාවකැලේ. අත්දම.	මහත. අයිතිකම නිෂන්තා. අ. රු. ප.
W 822	තලාවකැලේ වත්ත	නේ	0 0 5

එබැවින් ඉඩම අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයාට දැනගැනීම සඳහා හත් වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි. ඉහතකී ඉඩමට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම තවුන්ම නොහොත් තවුන් වෙනුවට ක්‍රියාකරණ අය වසි 1901 ක්වු ජුනි මස 26 වෙනි දින දවල් 12 ගෙ කනිසමට හුවරළියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසි අත්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලා සිටින පිලිපුල් ගණනක් ඒට ඇත්තාවූ තවුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඕනෑබව මෙයින් දැනගත යුතුයි.

වසි 1901 ක්වු ජුනි මස 19 වෙනි දින  
හුවරළියේ කම්බේරිකේදය.

ඊ. ඇම්. ද සි. ෂෝර්ට්,  
ආණ්ඩුවේ උපඒජන්ත වමහ.



1876 ம் **ஸ்ரீ-த்து** 3 ம இலககச்சட்டத்தினு 7 ம பிரிவின பிரகாரம் றெஸ்ட் ஹவுஸ்கககட்ட என்னும் பகிரங்கதேவைகரு வேண்டியதான பின்னர்ச்சொலபையம காணிய, அஃதாவது :—  
 பிரதமபடத இலககம் 4,992. **சுறிச்சி—இலாவகலை.**

நுண். காணியிசு து பெயர். விவரம். உரித்தாளியின பெயர். விசாலம்.  
**W 822** இவகெலெதோட்டம் தேயிலை தினாவக்கலை ம கம்கபனி விமிட்ட 0 0 5  
 எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் **ஸ்ரீ-த்து**க் காணியை எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினு 6 ம பிரிவின ஏற்பாடுகளின பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன தே சாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் எனபதை 7 ம பிரிவினபடி வேண்டிய பிரகாரம் நான இதனைக்கொண்டு பிரசித்தமாய் விளம்பாடுசெய்கிறேன்.

மேற்சுறித்த காணிக்ரு உரித துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர மூலமாய் 1901 ம ஆண்டு ஆடிமாதம் 26 ந் தேதியிலன்று 12 மணிக்ரு துவரெலியாவில் எனமுனபாக வெளி பபட்டுத தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தனமையையும் அவ்வுடந்தைகளுக்காய்க் தாம் சாதிக்கும் உரிததுகளின தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட டுகொள்ளப்படுகின்றது.

துவரெலியா கச்சேரி, 1901 ம **ஸ்ரீ** ஆனிமீ 19 ந் உ.  
 எம். டி. சி. ஷோர்ட், அரசாட்சி உதவி ஏசுன்

**LAND RESUMPTION NOTICES.**

**WHEREAS** the following allotments of land, situated in the town of Nuwara Eliya in Udapane korale of Kotimale, in the District of Nuwara Eliya, Central Province, and bounded as follows :—

- (1) Title plan 50,147, in extent about 8 acres ; bounded on the north by Crown land, on the east by Crown land, on the west by Talagala-oya and by Keena Cottage, lands described in title plans 44,836 and 78,050, and on the south by Crown land.
- (2) Title plan 48,966, in extent 2 acres 27 perches ; bounded on the north by the Moon Plains road, on the west by the Lake road forming junction with the Badulla road, on the south by land described in title plan 48,970, and on the east by land described in title plan 48,967.
- (3) Title plan 48,972, in extent 19 acres 2 roods 20 perches ; bounded on the north by the Moon Plains road, on the north-east by land described in title plan 48,969, on the west by lands described in title plans 48,968 and 49,215, on the south by the Badulla road, and on the east by land described in title plan 78,489.
- (4) Title plan 48,969, in extent 2 acres 2 roods 20 perches ; bounded on the north by the Moon Plains road, on the west and south-west by land described in title plan 48,972, on the south by land described in title plan 78,489, on the east by land described in title plan 48,971.
- (5) Title plan 48,971, in extent 7 acres 29 perches ; bounded on the north by the Moon Plains road, on the west by land described in title plan 48,969, on the south by land described in title plan 78,489, and on the east by a stream bounding land described in title plan 1,124

which have been heretofore alienated by and on behalf of the Crown, appear to me to have been abandoned by the owners thereof for the last eight years and upwards, and whereas such owners or any person lawfully claiming under them cannot be ascertained, notwithstanding all diligent and reasonable inquiries thereunto made by me :

Now know all men concerned that I, Hon. Herbert Wace, Government Agent for the Central Province by virtue of the powers vested in me by the Ordinance No. 4 of 1887, and with the sanction of His Excellency the Governor, do hereby declare that if no claims to the said lands by or on behalf of any person able to establish a title thereto is made to me on or before the 31st day of December, 1901, the same will be resumed by the Crown, in terms of the 2nd section of the said Ordinance.

Given under my hand at Kandy this 6th day of December, 1900.  
 H. WACE,  
 Government Agent.

**சுறி** சீசாலே ஸுபர்த்ரீசு பராலுனே ஸுனல்லை சுவர்த்ரீசு பிசிடா கிவென மெசி பகன சடகன்வென சித்திரபெரூடு மெசி :—

- (1) **சுறி** 50,147 பிசுலெர் சேக ஈன்கர் 8ன் பமெ மகன ஈழி சிவெ மெசி—சுறரெ சக கருவெனஈரெ ரக் சன்கன ஓவெட ; லக்சுஈரெ வரூவரூவெ சக கிசுனாலேச கிசக ஓவெ மெசி 44,836 சக 78,050 ஈர் சிசுர்த்ரீசு சேக சிவெ ; ஈசுனவெ ரக்சன்கன ஓவெட.
- (2) **சுறி** 48,966 பிசுலெர் சேக ஈன்கர் 2சுன் பர்த்ரீசு 27ன் மகன ஈழி சிவெ மெசி—சுறரெ இன்சுலேன் சாரட ; லக்சுஈரெ லெதூ சாரெ கன்சுலெர் வுலரெவெ சாரட ; ஈசுனவெ **சுறி** 48,970 பிசுலெர் சேக சிவெ ; கருவெனஈரெ **சுறி** 48,967 ஈர் பிசுலெர் சேக சிவெ.
- (3) **சுறி** 48,972 பிசுலெர் சேக ஈன்கர் 19சுன் ரூசீசு 2சுன் பர்த்ரீசு 20ன் மகனஈழி சிவெ மெசி—சுறரெ இன் சுலேன் சாரட ; ஈசுனவெ **சுறி** 48,969 ஈர் பிசுலெர் சேக சிவெ ; லக்சுஈரெ **சுறி** 48,968 சக 49,215 ஈர் பிசுர்த்ரீசு சேக சிவெ ; ஈசுனவெ லெதூ சாரட ; கருவெனஈரெ **சுறி** 78,489 ஈர் பிசுலெர் சேக சிவெ.
- (4) **சுறி** 48,969 பிசுலெர் சேக ஈன்கர் 2சுன் ரூசீசு 2சுன் பர்த்ரீசு 20ன் மகன ஈழி சிவெ மெசி—சுறரெ இன் சுலேன் சாரட ; கிசிடவெ சக லக்சுஈரெ **சுறி** 48,972 ஈர் பிசுலெர் சேக சிவெ ; ஈசுனவெ **சுறி** 78,489 ஈர் பிசுலெர் சேக சிவெ ; கருவெனஈரெ **சுறி** 48,971 ஈர் பிசுலெர் சேக சிவெ.
- (5) **சுறி** 48,971 பிசுலெர் சேக ஈன்கர் 7சுன் பர்த்ரீசு 29ன் மகன ஈழி சிவெ மெசி—சுறரெ இன்சுலேன் சாரட ; லக்சுஈரெ **சுறி** 48,969 ஈர் பிசுலெர் சேக சிவெ ; ஈசுனவெ **சுறி** 78,489 ஈர் பிசுலெர் சேக சிவெ  
 கருவெனஈரெ **சுறி** 1,124 ஈர் பிசுலெர் **சுறி** லஈர் சாரட.  
 4,215





## CENTRAL PROVINCE.

## KANDY DISTRICT.

Paddy, maha : the harvest in all the divisions is over.

Yala : the paddy plants in Harispattu are in blade, in Pata Hewaheta and Udalapata fields are being weeded and transplanted.

Crop or prospect of crop : too early to form an opinion.

Dry grain, maha : nil.

Yala : kurakkan chenas in Udunuwara and Yatinuwara are being sown, and in Pata Hewaheta kurakkan in plants.

Rainfall : sufficient.

Prices : paddy, Re. 1.50 per bushel ; kurakkan, Re. 1.25 per bushel ; rice, Rs. 4.50 per bushel ; coconuts, Rs. 5 per 100.

Health of people : good. There were a few cases of chickenpox and measles in Yatinuwara.

Health of cattle : good. Few cases of foot-and-mouth disease in Pata Dumbara and Pata Hewaheta.

## MATALE DISTRICT.

Rainfall registered at Matale, 2.65 in.

Paddy : yala fields for most part in plants. In the two Gangalas maha crops are being threshed.

Dry grain : Matale north, gingelly and meneri earring ; Matale south, chenas (kurakkan) are being sown ; Matale east, nil.

Tanks in Matale north : more or less half full. In some tanks water let out for katti work.

Health of cattle : good. There is hoof-and-mouth disease in a few villages in Matale east.

Health of people : good. Few cases of measles from five and chickenpox from three of the korales have been reported.

Prices : paddy, Re. 1 per bushel ; kurakkan, Re. 1.50 per bushel ; Coast rice, Rs. 4 per bushel.

## NUWARA ELIYA DISTRICT.

Paddy : Kotmale, no work on paddy fields. Uda Hewaheta and Walapane, maha harvest reaping commenced ; prospects good.

Dry grain : no work on chenas.

Rainfall : there was sufficient rain during the month.

Health of people : measles prevailed in Uda Hewaheta, fever in Walapane, and several cases of chickenpox in Kotmale, but not of a serious nature.

Health of cattle : hoof-and-mouth disease prevailed in some villages of Walapane.

## NORTHERN PROVINCE.

## JAFFNA DISTRICT.

Rainfall : 2.90 in. as registered at the Public Works Department Office, Jaffna.

Weather : the weather was dry and hot, with the exception of a few showers of rain that fell during the third week of the month. The wind was blowing from the south-west.

Paddy cultivation : the rain was availed of for repairing dams and ploughing the fields for the ensuing cultivation.

Dry grain cultivation : paiyaru, kurakkan, and ellu sown in fields have been reaped ; results fair. Same is being sown on garden lands.

Tobacco cultivation : the harvesting of the crops is nearly over. The outturn is supposed to be very satisfactory.

Health of people : good.

Health of cattle : good.

Price of staple articles : paddy, Re. 1.62 per bushel ; rice, Rs. 3.50 per bushel ; kurakkan, Re. 1.50 per bushel ; varaku, Re. 1.50 per bushel.

## MANNAR DISTRICT.

Weather : a few slight showers of rain amounted to 1.49 in. Wind variable. Heat moderate.

Agriculture : fields and tobacco gardens being manured. Threshing of kalapokam paddy stacks going on. Sirupokam being cultivated in a few villages.

Health of people : good.

Health of cattle : good.

Price of grain : rice, Rs. 4.75 per bushel ; paddy, Re. 1.50 per bushel.

## MULLAITTIVU DISTRICT.

Weather : the weather was very hot. A few showers of rain fell on two or three days of the month. The south-west wind prevailed.

Agriculture : kalapoka paddy cultivation is stacked and being threshed. In some villages idaipoka cultivation was carried on. Tobacco crops have been cut and cured.

General health : good. There was some fever as usual.

Health of cattle : good.

Price of grain : paddy, Re. 1.25 per bushel ; rice, Rs. 3 per bushel ; kurakkan, Re. 1 per bushel ; varaku 62 cents per bushel ; ellu, Rs. 4 per bushel ; kollu, Rs. 2.50 per bushel ; ulunthu, Rs. 4 per bushel ; paiyaru, Rs. 4 per bushel.

## SOUTHERN PROVINCE.

## GALLE DISTRICT.

Paddy : the yala crop throughout the district is thriving.

Miscellaneous : breadfruit is in great abundance in Bentota-Walallawiti korale. Supply of vegetables and coconuts has been equal to the demand.

Price of staple food : rice, Rs. 4.50 per bushel ; paddy, Rs. 3 per bushel ; fine grain, Rs. 2 per bushel.

Health : generally satisfactory. A few cases of chickenpox, dysentery, and measles were reported from Talpe pattu and Bentota-Walallawiti korale, and also a case of smallpox from the latter district.

Cattle : hoof-and-mouth disease prevailed in some villages of Bentota-Walallawiti korale.

Rainfall : 12.29 in.

## HAMBANTOTA DISTRICT.

Paddy : the maha crop has been reaped with a successful return, and the fields are being prepared for yala cultivation.

Fine grain : the crop has been reaped and the return is good.

Weather : heavy rainfall, except in Magam pattu.

Health : good in general, but fever prevailing in some places.

Murrain : no appearance of it.

Prices : country rice, Rs. 3-75 per bushel ; Coast rice, Rs. 3-75 per bushel ; paddy, Re. 1-25 per bushel ; kurakkan, Re. 1 per bushel ; coconuts, Rs. 25 per 1,000 ; plantain bunches, Rs. 20 per 100 ; Indian corn, 30 cents per 100 ; pumpkins, Rs. 12 per 100 ; sweet potatoes, Re. 1 per cwt.

## MATARA DISTRICT.

Paddy : yala sown.

Dry grain : restricted cultivation.

Prospect of coming crop : good. Paddy plants thriving well.

Price of paddy : Rs. 2 per bushel.

Price of dry grain : amu and kurakkan, Re. 1 per bushel.

Health of cattle : good.

## EASTERN PROVINCE.

## BATTICALOA DISTRICT.

Paddy, munmari : threshing almost over. Kalavellamai : sowing over. Reaping commenced in some places.

Chena : nil.

Price of grain : paddy, Re. 1-50 per bushel ; kurakkan scarce, Re. 1 per bushel.

Public health : fever prevalent.

Cattle : hoof-and-mouth disease not quite stamped out.

Rainfall for May : 3-68 in. in 1900 ; 3-03 in. in 1901.

## TRINCOMALEE DISTRICT.

Rainfall : 2-10 in.

Paddy, pinmari cultivation : plants thriving.

Tobacco : leaves cured ; crop good.

Fishery : good.

Health of people : satisfactory.

Health of cattle : no disease.

Price of staple articles : paddy, Re. 1-25 per bushel ; rice, Rs. 3-62 per bushel.

## NORTH-WESTERN PROVINCE.

## KURUNEGALA DISTRICT.

Katugampola Hatpattu.—Paddy : sowing for the yala harvest just over ; prospects favourable, there being good rain. Fine grain : lands being sown ; prospects favourable as rainfall good. Rain on eighteen days during the month. Health of people : satisfactory. Health of cattle : hoof-and-mouth disease prevalent in some villages of Meda pattu and Pitigal korale.

Wanni Hatpattu.—Paddy : fields and tavalus being cultivated ; Prospects, cultivation greatly hindered for want of rain. Fine grain : chenas already sown with gingelly and meneri ; prospects, somewhat favourable. Rainfall : insufficient. Health of people : good. Health of cattle : hoof-and-mouth disease prevalent in almost every part of the hatpattu.

Hiriyala Hatpattu.—Paddy : in some korales mud lands have been sown for yala harvest ; in others no cultivation ; crops young. Fine grain chenas recently sown ; crops tender. Health of people and cattle : good.

Dewamedi Hatpattu.—Paddy : crops fair and young, cultivation going on ; prospects fair. Rain badly wanted. Fine grain : crops fair and young ; prospects good. Occasional rain during the month. Health of people : good ; no sickness, except ordinary ailments. Health of cattle : good.

Dambadeni Hatpattu.—Paddy sown for yala harvest ; crops tender. Maha cultivation not commenced yet ; Prospects good as rainfall sufficient. Fine grain : sown for yala harvest ; crops tender ; prospects favourable. Rainfall : satisfactory. Health of people : fever prevalent in some places. Health of cattle : hoof-and-mouth disease prevalent in two of the korales.

Weudawilli Hatpattu.—Four acres of paddy lands and seventy acres of chena lands sown ; prospects fair. Rainfall : sufficient. Health of people : fair, except a few cases of measles. Health of cattle : fair.

## PUTTALAM DISTRICT.

Paddy : fields are being ploughed for the yala harvest in Puttalam and Rajakumarawanni pattus. There is no cultivation for the yala in Demala hatpattu owing to work on the tanks.

Fine grain : the young crops in Demala hatpattu and Rajakumarawanni pattus are in fairly good condition.

Staple products : the price of rice ranged from Rs. 4-50 to Rs. 5 per bushel ; paddy, Re. 1-25 to Re. 1-50 per bushel ; kurakkan, Re. 1-25 to Re. 1-37 per bushel ; and coconuts, Rs. 3 to Rs. 4-50 per 100 nuts.

Health of the people : in general good. A few cases of fever reported.

Rainfall : rainfall registered at Puttalam was 3-35 in.

## CHILAW DISTRICT.

Pitigal Korale Northern Division.—Paddy cultivation : bala-wi paddy for yala cultivation is being sown in some villages. The amount sown is about 500 parrahs. The value of fish caught up to the end of the month is about Rs. 2,950. Health of people is generally good. Measles is still prevailing, and a case of chicken-pox has also occurred. Health of cattle is good.

Pitigal Korale Central Division.—Paddy cultivation : about 511 bushels of paddy and 6 of fine grain have been sown in this division during the month. The value of fish caught from October last up to the end of the month is about Rs. 30,500. Health of people is generally good. There have been a few cases of measles. Health of cattle is good.

Pitigal Korale Southern Division.—Paddy cultivation : about 100 bushels of paddy have been sown during the month. The maha crop has been gathered in. The standing crop assisted by the late rains is thriving. Ground is being tilled and ploughed for hemp and manured for tobacco. Heat during the day is intense. Health of people : there are a few cases of fever. Health of cattle : hoof-and-mouth disease prevails in some of the villages, but preventive measures have been adopted to check the spread of the disease.

NORTH-CENTRAL PROVINCE.

ANURADHAPURA DISTRICT.

The registered rainfall at Anuradhapura during the month was 2.05 in. This has been fairly distributed throughout the Province.

Paddy cultivation : the paddy plants of Meda harvest are young.  
Condition of people : satisfactory, save the appearance in some villages of a few cases of measles.  
Condition of cattle : satisfactory. Local outbreak of hoof-and-mouth disease in Tamankaduwa.  
Tanks are either half full or quarter full.  
Garden products : a satisfactory exhibition of these was held at Habarana at the end of the month.

PROVINCE OF UVA.

BADULLA DISTRICT.

Weather : dry.  
Paddy : maha crop ripe, prospects good. Preparations for yala going on.  
Chenas : nil. Kollu crop in Udunkinda thriving well.  
Fruits and vegetables : scarce.  
Health of people : normal.  
Health of cattle : good. Hoof-and-mouth disease disappearing, and only a few animals are still suffering.

PROVINCE OF SABARAGAMUWA.

RATNAPURA DISTRICT.

Paddy : in Kuruwiti korale the second maha crops are harvested ; outturn is satisfactory. Throughout the district yala crops are progressing well.  
Dry grain : in Kuruwiti korale yala chenas are ready for sowing. The Nawadun and Kukulukorales crops on yala chenas are nearly half grown. In Atakalan and Kolonna korales chenas are being cleared and burnt for cultivation. The health of the people is generally good. There are no more cases of smallpox.

KEGALLA DISTRICT.

Paddy : sowing for yala is in progress. In Three Korales fields are being ploughed for maha.  
Dry grain : chenas are being prepared for sowing hill paddy. Kurakkan is being sown. Gingelly sown in Beligal korale is thriving. General outlook is satisfactory.  
Prices : paddy, Re. 1 to Re. 1.25 per bushel ; hill paddy, Re. 1 per bushel ; amu, 75 cents per bushel ; kurakkan, 75 cents to Re. 1 per bushel.  
Rainfall : Kegalla, 10.16 in. ; Ruarwella, 14 in.  
Cattle disease : foot-and-mouth disease is prevailing in parts of the district.  
Health of people is generally good. A few cases of measles and chickenpox have been reported from Galboda and Kinigoda korales and Three Korales.

SALES OF ARRACK, TOLL, AND OTHER RENTS.

NOTICE is hereby given that on Friday, June 28, 1901, at 1 P.M., will be put up for re-sale at the Kandy Kachcheri, at the risk of the original purchaser, the under-mentioned Toll Rent of the Central Province from July 1 to December 31, 1901, the original purchaser of which may have failed on or before that date to complete security for 1901.

The purchaser at the re-sale will be required to deposit one-tenth purchase amount on the day of sale

Further conditions will be read and explained on the day of sale.

Description of Rent.

Kadawala road toll.

Kandy Kachcheri,  
June 19, 1901.

R. A. G. FESTING,  
for Government Agent.

මෙහි පහත සඳහන් වෙනම මිලිසාවේ තොටු පල රේන්දරලා, වසර 1901 සඳහා අවුරුදු දව දිසපා ඇප පුරා මස 28 වෙනි දිනදී නොහොත් ඊට මුත්තෙන් ප්‍රථම ගැනුම්කාරයා විසින් සම්පූර්ණ කරන බව නොසලකා හැරිය යුතුය.

නිමේන් වෙන්ව යෙදෙන්නාවූ සම් ප්‍රලාසකව ඔහු වගකීමට යටත්කර, වසර 1901 සඳහා පුලු පල මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා ඒවායේ රේන්ද, ඉහතකී පුරා මස 28 වෙනි දින දක්වා පස්වරු 10 මහනුවර කවිවේරියේදී නැවත විකුණනට යෙදෙන වග මෙයින් දැනුම් දෙමි.

නැවත විකිණීමේදී ඉල්ලාගන්නා අයවලින් විසින් එසේ ඉල්ලාගන්නාලද ගණනෙන් දැන යෙන් එකක් විකුණු දවසේදී මුදලෙන් බැඳ තබනට මිනූය.

වැඩිදුර කොන්දේසි විකුණන දවසේදී කියවා තේරුම්කර දෙනු ලැබේ.

විකිණීමට නිබභ රේන්ද නම :

කඩවල පාරේ රේන්දය.

ආර්. ඒ. ජී. පැස්ටර්,

ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාණන්ගේ වෙනුවට.

වසර 1901 සඳහා පුලු මස 19 වෙනි දින මහනුවර කවිවේරියේදීය.

NOTICE is hereby given that the Assistant Government Agent, Matara, will put up for re-sale by public auction, at the risk of the original purchasers, the under-mentioned Tolls from July 1 to December 31, 1901, on Friday, June 28, 1901, at 1 P.M., at Matara Kachcheri :-

- 1. Road toll, Akuressa.
- 2. Road toll at Dondra.
- 3. Road toll at Talpawella and bridge toll at Bandattara.

The purchaser must deposit one-tenth of the purchase amount on the day of sale in cash and complete the necessary security on or before July 10, 1901.

Reason for Re-sale.

Non-payment of the instalments for May, 1901.

HARRY E. BEVEN,  
for Government Agent.

Galle Kachcheri,  
June 17, 1901.

විෂි 1901 ක්වු ජුලි මස 1 වෙනි දින සිටින් දෙසැම්බර් මස 31 වෙනි දින වරතුරු මෙහි පහත සඳහන්වන රේන්ද පලමු ගැනුම්කාරයින්ගේ අප්‍රසාදනයට එරෙහිවනුයේ විසින් ජුනි මස 28 වෙනි සිකුණදා දවල් සිකුණේ එකට ප්‍රසිඬ වෙන් දෙසියයේ මාතර කවිචේරියේදී දෙවනු විකුණනට යෙදෙන්නවා ඇත, එනම් :-

- 1. අකුරුස්සේ රේන්දය.
- 2. දෝනුවර රේන්දය.
- 3. කල්පවල පාරරේන්දය සහ බන්ඩක්තර පාලන් රේන්දය.

ඉල්ලුම්කාරයෝ විසින් රේන්දය ගන්ට දෙන මුදලෙන් දැනෙන් පංගුවක් රේන්දට ඇප පණස අත්පිට ගෙවා ලබන මස 15 වෙනිදාහිත් මෙහා මිනෑ ඇප සමපුණීකරනට මිනෑ.

හැරී ඊ. බැවින්,  
ආණ්ඩුවේ එරෙහිවන වෙනුවට.

විෂි 1901 ක්වු ජුනි මස 17 වෙනි දින  
ගාල්ලේ කවිචේරියේදීය.

NOTICE is hereby given that on Saturday, June 29, 1901, at 1 P.M., the Government Agent of the Province of Sabaragamuwa will put up for re-sale at the Ratnapura Kachcheri, at the risk of the original purchasers, the under-mentioned Toll Rents of the Province of Sabaragamuwa from July 1 to December 31, 1901, the original purchasers of which may have failed on or before that date to complete the fifth instalment.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale.

Kegalla District.

- 1. Toll at Gwiliptiya.
- 2. Toll at Ambanptiya.
- 3. Bridge toll, Maha-oya.
- 4. Bridge toll, Ruwanwella.
- 5. Bridge toll, Mawanella.
- 6. Toll at Nawagamuwa.
- 7. Road toll, Mayinoluwa.
- 8. Bridge toll, Bibili-oya.

Ratnapura District.

- 1. Bridge toll at Kuruwita.
- 2. Bridge toll at Getahetta.
- 3. Bridge toll at Bilihul-oya.
- 4. Bridge toll at Kahawatta and road toll at Rakwana.
- 5. Road toll at Katandala.
- 6. Road toll at Patakada.
- 7. Road toll at Hunuwala.
- 8. Road toll at Balangoda.

W. A. WEEREKOON,  
for Government Agent.

Government Agent's Office,  
Ratnapura, June 15, 1901.

විෂි 1901 ක්වු ජුලි මස පලමුවෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වන රේන්ද පලමු ගැනුම්කාරයින් විසින් මැයි මාසේ මාස දෙදල ගෙවනට නොයෙදු නොග මවුන්ගේ අලාභව වෙනුවට එකී රේන්ද විෂි 1901 ක්වු ජුනි මස 19 වෙනි දින සෙනසුනුදා දවල් එකේ කනසමට සබරගමු පළාතේ එරෙහිවනුයේ විසින් රත්නපුරේ කවිචේරියේදී කැවන විකුණනව මෙහින් දන්වනුය.

නැවත එනිතේදී ගැනුම්කාරයින් විසින් ගත් මුදලෙන් දැනෙන් කොටසක් විකුණීම දවසේදී මෙහ නබන්ටට මිනෑ.

කැගලිල දිස්ත්‍රික්කේ.

- 1. ගැවිලිපිටියේ පාරේ රේන්දයද.
- 2. අඹන්පිටියේ පාරේ රේන්දයද.
- 3. මහමයේ පාලම රේන්දයද.
- 4. රුවන්වැලලේ පාලම රේන්දයද.
- 5. මාවනැල්ලේ පාලම රේන්දයද.
- 6. නවගමුවේ පාරේ රේන්දයද.
- 7. මයිගොඵවේ පාරේ රේන්දයද.
- 8. බිබිලිමියේ පාලම රේන්දයද.

රත්නපුරේ දිස්ත්‍රික්කේ.

- 1. කුරුවිට පාලම රේන්දයද.
- 2. ගැටහැත්තේ පාලම රේන්දයද.
- 3. බිලිසුලමියේ පාලම රේන්දයද.
- 4. කහවත්තේ පාලම රේන්දය සහ රක්වානේ පාරේ රේන්දයද.
- 5. කැටකදොල පාරේ රේන්දයද.
- 6. පාතකඩ පාරේ රේන්දයද.
- 7. දැනුවල පාරේ රේන්දයද.
- 8. බලංගොඩ පාරේ රේන්දයද.

බිබිලිවු. ඉ. විරකෝන්,  
එරෙහිවනුයේ වෙනුවට.

විෂි 1901 ක්වු ජුනි මස 15 වෙනි  
දින රත්නපුරේ කවිචේරියේදීය.

NOTICE is hereby given that the following Toll Rent of the Province of Sabaragamuwa, from July 1 to December 31, 1901, will be exposed for sale by public auction at the Kegalla Kachcheri on Saturday, June 29, 1901, commencing at 1 o'clock P.M., upon the conditions specified below :-

Kegalla District.

Ferry toll at Mapitigama on the Kelani river where it crosses the Mapitigama-Moraliya road.

Conditions of Sale.

Ten per cent. of the amount bid must be deposited in cash at the close of the sale.

The 10 per cent. deposit will be forfeited if the necessary securities are not completed as soon as His Excellency the Governor's approval has been communicated to the purchaser.

No title deeds will be accepted as security without a letter signed by the owner stating his willingness to hypothecate the same as security.

All title deeds tendered as security should be accompanied with a certificate obtained from the Registrar of Lands that the lands to which they refer are unencumbered. This certificate must be obtained at the cost of the person offering the security.

That the collection of tolls of the above-mentioned rents must be exactly in the places mentioned in the respective Proclamations issued by Government, and in no other place whatsoever.

Further particulars can be ascertained from the Government Agent.

Further conditions will be read and explained before the sale commences.

E. M. BYRDE,  
Ratnapura Kachcheri,  
June 14, 1901.

E. M. BYRDE,  
Government Agent.

විෂි 1901 ක්වු ජුලි මස 1 වෙනි දින පටන් දෙසැ මබර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වෙන සබරගමු දිසාවේ නොවුපල් රේන්ද පහත දක්වන කොන්දේසිවලට යටත්ව විෂි 1901 ක්වු ජුනි මස 29 වෙනි සෙනසුරුදු පස්වරු එකට පටන්ගෙන කැගල්ලේ කවිවේරියේදී ප්‍රසිද්ධ වෙන් දේසිකර විකුනත්ව යෙදෙන බව මෙහිත් දැනුම් දෙමි.

**කැගල්ලේ දිස්ත්‍රික්කය.**

මාපිරිගම මොරලිය පාර මාපිරිගම කැලහි ගඟේ නොවුපල් රේන්දය.

**විකිනීමේ කොන්දේසි.**

ඉල්ලා ගන්නාලද ගතනෙන් සියව දහස බැගින් ගණනක් වකිනීම නිමවූ වහාම මුදලෙන් බැඳෙනවට මිනුය. ගරුගර ආණ්ඩුකාර උතුමා තත්වයන්සේගේ ඒත්තුගැනීම ගැනුම්කාරයාට දන්වූ වහාම මිනුකරන ඇප සම්පූර්ණ කර දෙන්ට නොයදුනේවිනිම ඉහතකී බැඳෙනවට යෙදුනු දහසෙන් එක දඩුව වෙනුව අල්ලාගන්ට යෙදේ.

ඇපේට බදිනලද මස්පුවල පේන ඉඩම ඇපේට බැඳ දීමට මනාපබව කියා ඒ ඉඩම අසිතිකාරයා විසින් අත්සන්කර දෙනලද ලියුමක් නැතුව එම මස්පු බාරගන්ට නොයෙදේ.

ඇපේට දෙනලද සියලුම මස්පුවල සඳහන්වෙන ඉඩම අත්කිසි උකසකට ඇපේකට බැඳී නැති ගැරියට ගම්බිම් ලියා සටහන්කරන රෙජිස්ටාර් තැනගෙන් සහතික පත්‍රයක් ලබාගෙන එම සහ තකපත්‍රය ඒ මස්පු සමග එවන්ට මිනුය. එම සහතිකපත්‍රය ඇපදෙන නැතැත්තාගේ වියදමෙන් ලබාගන්ට මිනුය. ඉහත සඳහන්කල පාලම් රේන්දවලට රේන්දකාසි අයකෙර්ම ආණ්ඩුවේ ප්‍රකාසපත්‍රවල නියමකර තිබෙන්නාවූ ස්ථානවල දීම අයකරණවා මිස වෙන මොනසම් ස්ථානයකදී වත් අයකරන්ට බැරිය.

වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්තලත්තාන් සේගෙන්ද දනගන්ට පුළුවන.

වැඩිදුර කොන්දේසි විකිනීම පටන්ගන්ට ප්‍රථම යෙන් කියවා තේරුම්කර දෙනුලැබේ.

ඊ. ඇම්. බර්ඩ්,  
ඒජන්තලත්තාන්සේ.

විෂි 1901 ක්වු ජුනි මස 14 වෙනි දින රත්නපුරේ කවිවේරියේදීය.

NOTICE is hereby given that on Wednesday, June 26, 1901, at 2 P.M., will be put up for re-sale at the Jaffna Kacheheri, at the risk of the original purchasers, for the periods mentioned below, any of the under-mentioned Rents of the Northern Province, the original purchasers of which may have failed to pay on or before that date the instalments due.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale.

*Arrack and Toddy Rents.*

Mullaittivu, from July 1, 1901, to December 31, 1901.  
Vavuniya, do. do. 1901

*Bridge Tolls.*

Uppar, from July 1, 1901, to December 31, 1901.

*Road Tolls.*

Tunnalai, from July 1, 1901, to December 31, 1901.

*Ferry Tolls.*

Pannaiturai, from July 1, 1901, to December 31, 1901.

W. H. B. CARBERY,  
for Government Agent.

Jaffna Kacheheri,  
June 6, 1901.

இந்தமாகம் 26 ந திகதி புதன் கிழமை திரும்பி 2 மணியளவில் யாழ்ப்பாணம் கச்சேரியில் அத்திகதி வரையும் பண்ணுகட்டுப்படாத வடமாகாணத்தைச்சேர்ந்த இகன்பின்னாற் காணப்படும் குத்தகைகள் திரும்ப விற்கப்படும்.

திரும்ப விற்பனவில் கொள்விலைகாரர் விற்பனவில்ன்று கொள்விலைத்தொகையின் பத்திலொன்று கட்டவேணும்.

*சாராயம் கள்ளுக்குத்தகைகள்.*

முள்ளைத்தீவு 1901 ம் (ஸ்ர) ஆடிமீ 1 ந் திகதி தொடக்கம் 1901 ம் (ஸ்ர) மார்ச்சுமீ 31 ந் திகதி வரையும் வவுனிய 1901 ம் (ஸ்ர) ஆடிமீ 1 ந் திகதி தொடக்கம் 1901 ம் (ஸ்ர) மார்ச்சுமீ 31 ந் திகதி வரையும்.

*பாலக்குத்தகை.*

உப்பாறு 1901 ம் (ஸ்ர) ஆடிமீ 1 ந் திகதி தொடக்கம் 1901 ம் (ஸ்ர) மார்ச்சுமீ 31 ந் திகதி வரையும்.

*செருகுத்தகை.*

துண்ணலை 1901 ம் (ஸ்ர) ஆடிமீ 1 ந் திகதி தொடக்கம் 1901 ம் (ஸ்ர) மார்ச்சுமீ 31 ந் திகதி வரையும்.

*ஆயக்குத்தகை.*

பண்ணைத்துறை ஆடிமீ 1 ந் திகதி தொடக்கம் 1901 ம் (ஸ்ர) மார்ச்சுமீ 31 ந் திகதி வரையும்.

டபிளியு. எச். பி. கார்பரி,  
யாழ்ப்பாணம் கச்சேரி, ஏசுனறுக்காக.  
1901 ம் (ஸ்ர) ஆனிமீ 6 ந் உ.



MISCELLANEOUS NOTICES.

Sale of Hora.

NOTICE is hereby given that the Assistant Conservator of Forests, North-Western Circle, will sell by public auction at his office, Kurunegala, on Monday, July 15, 1901, at 1 P.M. noon, the following hora standing on the land known as Dikkele forest, adjoining the main road from Giriulla to Negombo at the 9th milepost, the distance to Mirigama railway station being 16 miles and to the canal about 12 miles :-

Number.	Description.	Cubic Contents.	Average Cubic Contents.	Average Length.	Average Girth.
184	Hora	—	—	—	6 ft. and over
298	Do.	72,961	68	40	4 ft. 6 in. and 6 ft.
578	Do.	—	—	—	3 to 4 ft. 6 in.

Conditions.

1. All the trees will be put up to auction and will be sold for a lump sum or by the tree.
2. The highest bidder will become the purchaser, subject to the approval of the Conservator of Forests.
3. The purchaser will be required to pay down one-twelfth of the estimated value of the trees on the day of sale and the balance within four months. The time allowed for the removal of the timber will be twelve months.
4. The purchaser will have to deposit Rs. 500 security for the fulfilment of the agreement.

Kurunegala, June 13, 1901.

H. F. C. FYERS,  
Assistant Conservator of Forests.

හොරගස් විකිණීමක්.

බ්‍රිටිෂ් සිටිමේ භූමියකට අය පාරේ නමවෙහි හැකැස්මක ලා නියත දික්කැලේ ගත මුකලාගේ මෙහි පහත සඳහන් හොරගස් වම් 1901 ක්වූ ජූලි මස 1 වෙනි සඳුදා පස්වරු 1 ට වරම් දිසාවේ උපකාරී ඒජන්තවරයන්ගේ විසින් උත්සාහයෙන් කන්තෝරුවෙහි පිහිටි වෙන්දේසියෙන් විකුණන බව මෙහි දැනුණදී, මේ ඉඩම මිලිගම රේජපලට හැකැස්ම 16ක්ද, කපාපු ඇලට (මියොමු) හැකැස්ම 12ක්ද ඇත්ව තිබේ.

නොමර.	වර්ග.	කිවිසි අඩ.	සාමාන්‍ය අඩ ගතක.	සාමාන්‍ය දිග.	සාමාන්‍ය වට ප්‍රමාණය.
184	හොර	—	—	—	අඩ 6෧ පටන් ඉහල
298	එම	72,961	68	40	4" 6" පටන් ගෙට.
578	එම	—	—	—	3" පටන් ගෙට.

කොන්දේසිය.

1. සියලුම ගස් එක ගතකට හෝ ගත ගතකේ වෙන්දේසිකරනු ලැබේ.
2. වැඩි ඉල්ලුම්කාරයා කැලැඳිවනුයේ කැමැත්ත ඇතුළු ගැනුණකාරයා වෙත ලැබේ.
3. ගස්වල පත්තේරු මුදලින් 1/12 ක් පත්තුවක් ගැනුම්කාරයා අතපිට ගෙවන්නට වීමක. ඉතුරු මුදල හතර මාසක් ඇතුළතදී ගෙවන්නට වීමක. ගස් කපාගත යාමට 12 මාසක කල්දෙනු ලැබේ.
4. පොරොන්දු හරියාකාර ඉස්ටැම්ප් පිහිස ගැනුම්කාරයා රුපියල් 500 ඇප බදින්නට වීමක.

වම් 1901 ක්වූ ජූනි මස 13 වෙනි දින කුරුමාගලදී.

එම්. ඇප්. සී. පෙරේරා,  
උපකාරී ඒජන්ත.

AN auction sale of the under-mentioned timber will be held at the Central Timber Depot, Kew road, Slave Island, on Wednesday, July 3, 1901, at 2 P.M. The timber will be put up to sale in lots to suit purchasers :-

Species.	No. of Logs.	Cubic Contents.			Average Cubic Contents of each Log.
		C.	ft.	in. pts.	
Banai	25	673	1	10	26 11 1
Halmilla	12	177	2	8	14 9 2
Palai	5	153	9	3	30 9 0
Milla	20	429	8	11	21 5 10
Satinwood	24	420	4	9	17 6 2
Total	86	1,854	3	5	

The timber may be inspected on application to the Superintendent, Central Timber Depot, who will give any other information that may be required.

Office of the Conservator of Forests,  
Colombo, June 20, 1901.

ALFRED CLARK,  
Acting Conservator of Forests.

NOTICES UNDER THE FOREST ORDINANCE

WHEREAS by the 6th section of Ordinance No. 10 of 1885 it is enacted that whenever it is proposed to constitute any land a reserved forest, notice thereof shall be published in the *Government Gazette*—

- (a) Specifying, as nearly as possible, the situation and limits of such land ;
- (b) Declaring that it is proposed to constitute such land a reserved forest ;
- (c) Naming an officer (hereinafter called "The Forest Settlement Officer"), who shall be appointed by the Governor to inquire into and determine the existence, nature, and extent of any rights claimed by, or alleged to exist in favour of, any person in or over any land comprised within such limits, and any claims relating to the practice within such limits of chena cultivation, and to deal with the same as provided in chapter II. of the said Ordinance :

And whereas it is proposed to constitute the land commonly called or known as "Hean's Land," situated in the village Ullinduwawa in the Diyapotagam pattuwa of the Kolonna korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa, as hereinafter defined, a reserved forest :

Notice is hereby given (1) that it is proposed to constitute the said land commonly called or known as "Hean's Land," situated within the limits defined in Schedule A hereto and described in the annexed Tracing B, dated 16th January, 1899, a reserved forest ; and (2) that Evan Maberly Durand Byrde, Esq., is the Officer appointed the Forest Settlement Officer in respect thereof.

By His Excellency the Governor's command,

Colonial Secretary's Office,  
Colombo, June 12, 1901.


W. T. TAYLOR,  
Acting Colonial Secretary.

Schedule A referred to.

1. Land described in title plan No. 63,860, containing in extent 178 acres, situated at Ullinduwawa of the Kolonna korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa in the Island of Ceylon ; bounded on the north and north-east by Aloya, on the east by land described in plan 63,865, on the south by land said to belong to the Crown, and on the west by land described in plan 63,864.

2. Land described in title plan No. 63,861, containing in extent 86 acres and 3 roods, situated at Ullinduwawa of the Kolonna korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa in the Island of Ceylon ; bounded on the north by Peragashenadola and Crown land, on the north-east by land said to belong to the Crown, on the east by land described in plan 63,865, on the south, south-east, and south-west by Aloya, on the north-west by Peragashenadola.

Tracing B.



Scale of 16 Chains to an Inch.

## NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

THE extent of lot 23 in cadastral sheet O  $\frac{10}{53, 54, 61, 62}$  declared the property of the Crown in the Order under section 4, sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," dated Matara, November 8, 1900, and published in the *Government Gazette* No. 5,747 of the 18th January, 1901, is 132 acres 1 rood and 20 perches, and not as therein stated.


Galle, June 3, 1901.

W. E. DAVIDSON,  
Special Officer.

## Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of land commonly called and known as Doralemukalana, situate in the village of Polpitiya in the Kitulgopalata of Lower Bulatgama, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Edward Thomas Noyes, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 25th day of May, 1901, order and declare that the said land, commonly called and known as Doralemukalana, situate in the village of Polpitiya in the Kitulgopalata of Lower Bulatgama, in the Province of Sabaragamuwa, and shown as lot 34 in sketch plan No. 10 of land situate in the said village, a certified copy



Scale of 8 Chains to an Inch.

An allotment of land called Doralemukalana, containing in extent 28A. 1R. 0P., situate in the village Polpitiya in Kitulgopalata of Lower Bulatgama in the District of Kegalla, in the Province of Sabaragamuwa.

Land described in this plan is forest above fifty years and unoccupied. Portions marked A and B outside the lot are jungle from ten to twelve years old.

Surveyor-General's Office,  
Colombo, August 10, 1898.ALFRED E. WACKRILL,  
Acting Surveyor-General.


whereof is hereunto annexed, and containing in extent 28 acres and 1 rood, and bounded as follows: on the north by Annakkagalamulahena claimed by D. Mohota Veda; on the east by Puhdeniyagawahena claimed by D. Mohota Veda and ela, Buluwagawahena claimed by D. Pinsetuwa and Dorale-ela; on the south by Mahapitiyekurakkanhena claimed by Pinchi Veda; on the west by Koskanuwagawahena claimed by D. Pinsetuwa, Karalmaldeniya-ela, rocks, Batagaletennemukalana claimed by the Crown, and the bridle road from Ganepala—is the property of the Crown.

Kegalla Kacheheri,  
May 25, 1901.E. T. NOYES,  
Assistant Government Agent.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of lands commonly called and known as Veralugollamukalana, Dembatagollamukalana, Kahagallayahena, Puhukosgahamulahena, Hapukotuwehena, situate in the village of Waragoda in the Kinigoda korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Edward Thomas Noyes, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 23rd day of May, 1901, order and declare that the said lands, commonly called and known as Veralugollamukalana, Dembatagollamukalana, Kahagallayahena, Puhukosgahamulahena, Hapukotuwehena, situate in the village of Waragoda in the Kinigoda korale, in the Province of Sabaragamuwa, and shown as lot 10 on



Situation : Waragoda village in Deyaladahamuna pattu of Kinigoda korale.

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
10	Veralugollamukalana	4	0 19
647	Do.	28	0 17
648	Do.	1	2 20
649	Puhukosgahamullehena	1	0 15
650	Do.	1	1 30
3667	Dembatagollamukalana	5	0 32
1197	Do.	1	3 28
1200	Do.	0	0 7
1384	Hapukotuwehena	2	3 30
7402	Kahagallayahena	2	0 0

Surveyor-General's Office,  
Colombo, September 25, 1900.

S. J. C. MORE,  
for Surveyor-General.

preliminary plan 4, lots 647 and 648 on preliminary plan 310, lot 3,667 on preliminary plan 4,959, lots 1,197 and 1,200 on preliminary plan 472, lots 7,402 on preliminary plan 8,853, lots 649 and 650 on preliminary plan 310, and lot 1,384 on preliminary plan 531, of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 48A. 1R. 28P., and bounded as follows :—

1. Veralugollamukalana, Dembatagollamukalana, Kahagallayahena (P. Ps.  $\frac{4}{10}$ ,  $\frac{310}{647, 648}$ ,  $\frac{4,959}{3,667}$ ,  $\frac{472}{1,197, 1,200}$ ,  $\frac{8,853}{7,402}$ ) on the north by Ritigahamullekumbura and Ritigahamullehena claimed by Kiri Baiya,

Gallindahena claimed by Anto Appu, Dematagollahena claimed by R. Charles Sinno; on the east by a water-course, land described on T. P. 167,916 called Palleenullewatta claimed by K. A. Punchi Arachchiya, a portion of Kahaliyadde-ela, Hapugahawalagawahena claimed by Punchi Arachchi, Etambagahamulahena claimed by T. Arachchi and another, Batapotaellahena claimed by Kiri Baiya, Batapotellahena claimed by P. Punchi Arachchi, and Vegalahena claimed by Puncha; on the south by a portion of Kahaliyadde-ela and Kosgollawatta claimed by Ukkuwa; on the west by Galendahena claimed by Punchi Arachchi, Bulugahamulahena claimed by Ukkuwa, Kahatagahamullahena claimed by Tikiri Arachchi, Waggalahena claimed by Kiri Baiya, land described on T. P. 163,941 called Kahatagahamullahena claimed by K. A. Punchi Hami, Boraluwehena claimed by P. Arachchi and others, and Waragoda-ela.

2. Puhukosgahamullehena (P. P.  $\frac{310}{649,650}$ ): on the north and east by Kahaliyadde-ela; on the south by Hapukotuwahena claimed by Punchi Arachchia; on the west by Kosgollewatta claimed by Ukkuwa.

3. Happukotuwehena (P. P.  $\frac{531}{1,384}$ ): on the north by Burulamukalana claimed by the Crown; on the east by Hapugahahena claimed by Punchi Arachchiya, and Kalahugahahena claimed by C. Kiri Baiya; on the south by a portion of Kahaliyadde-ela; on the west by Hapukotuwehena claimed by Punchi Arachchiya and Burulamukalana claimed by the Crown—are the property of the Crown.


Kegalla Kachcheri,  
May 23, 1901.

E. T. NOYES,  
Assistant Government Agent.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900.

In the matter of land commonly called and known as Etikiriyaolleemukalana, situate in the village of Bisowela in the Beligal korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Edward Thomas Noyes, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this Twenty-eighth day of May, 1901, order and declare that the said land, commonly called and known as Etikiriyaolleemukalana, situate in the village of Bisowela in the Beligal korale, in the Province of Sabaragamuwa, and shown as lots 6,428, 6,826 in preliminary plans Nos. 5,584 and 5,699 of lands situate in the said



Situation: Bisowela village in Kandupita pattu of Beligal korale.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
6428	Etikiriyaolleemukalana	15 1 7
6826	Do.	20 3 11

Surveyor-General's Office,  
Colombo, October 24, 1900.

S. J. C. MORE,  
for Surveyor-General.

village, a certified copy whereof is hereunto annexed, and containing in extent 36 acres 18 perches, and bounded as follows: on the north by the high road from Colombo to Kandy; on the east by Ambanpitiya bungalow premises (P. W. D.), a path, Tanahena claimed by Udagamaya Balaya, Gamakumburagawahena claimed by Kaurala, Gamakumburagawahena claimed by Dingirala; on the south by a portion of Gamakumburagawahena claimed by Dingirala; on the west by Munamalagastennahena claimed by Handurala, land described on title plan 75,350 called Etikiriyaolleewatta claimed by Hendrick Silva, Kadikumburahena claimed by Ukkuwa—is the property of the Crown.

Kegalla Kachcheri,  
May 28, 1901.

E. T. NOYES,  
Assistant Government Agent.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"  
declaring the Lands to be Crown Property.

In the matter of the lands commonly called and known as Gonnagahahena, Tennehena, and Ambagahahena, situate in the village of Urubokka in the Morowak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899," and 1900."


THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 618 of February 15, 1901), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Walter Edward Davidson, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 17th day of May, 1901, order and declare that the said lands, as hereinafter more fully described, are the property of the Crown.

*Description of Lands referred to.*

The following lots, situated in the village of Urubokka in the Morowak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracings:—

I.

Lot 51 $\frac{3}{4}$  on sheet O  $\frac{15}{5, 13}$  called or known as Gonnagaha and Tennehena, in extent 20 acres and 1 rood; and bounded on the north by Gonnagahahena claimed by D. N. Abewikkrama and others; on the east by Tennehewatta belonging to Gamage Ukkuwa and others; on the south by Kochchiyayehena belonging to



Lot 51 $\frac{3}{4}$  called Gonnagaha and Tennehena, in extent 20A. 1R. 0P., situated in Urubokka village in Udugaha pattu of Morowak korale.

Surveyor-General's Office,  
Colombo, March 22, 1900.


Sheet O  $\frac{15}{5, 13}$

S. J. C. MORE,  
for Surveyor-General.

Crown; on the west by Kapahadumawela claimed by D. N. Abewikkrama and others, Dambiliyawelawatta claimed by D. N. Abewikkrama and others, Dambiliyawelyaya claimed by ditto, Achcharyawatta claimed by ditto, Dambiliyawelyaya claimed by ditto.

II.

Lot 63½ on sheet O  $\frac{15}{5, 13}$  called or known as Ambagahahena, in extent 4 acres 2 roods and 15 perches ; and bounded on the north by Dambilyawelyaya claimed by D. N. Abewikkrama and others; Dambilyawelawatta



Lot 63½ called Ambagahahena, in extent 4A. 2R. 15P., situated in Urubokka village in Udagaha pattu of Morowak korale.

Surveyor-General's Office,  
Colombo, March 22, 1900.

Sheet O  $\frac{15}{5, 13}$

S. J. C. MORE,  
for Surveyor-General.

claimed by ditto ; on the east by the Dambilyawelawattadola ; on the south by Ambagahahena belonging to Crown, the Gansabhawa path from Urubokka to Watukanda ; on the west by the Gansabhawa path from Urubokka to Watukanda, Paranawatta belonging to D. N. Abewikkrama and others.

Matara, May 17, 1901.

W. E. DAVIDSON,  
Special Officer.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"  
declaring the Lands to be Crown Property.

In the matter of the lands commonly called and known as Nayadolahena, Nayadolamukalana, &c., situate in the village of Alapaladeniya in the Morowak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."


THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900." having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 619 of February 15, 1901), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Walter Edward Davidson, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 17th day of May, 1901, order and declare that the said lands, as hereinafter more fully described, are the property of the Crown.

*Description of Lands referred to.*

The following lots, situated in the village of Alapaladeniya in the Morowak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing :—

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
7	Nayadolahena, &c.	438	3	0
8½	Nayadolamukalana	4	0	37
		442	3	37

on sheets O  $\frac{14}{5, 13}$  O  $\frac{14}{6, 14}$  and O  $\frac{14}{22, 30}$  and bounded on the north by the Gansabhawa road from Patakada to Opata, Nayadoladeniya sold by Crown to Mr. LeMesurier (T. P. 158,942), Nayadoladeniya belonging to Crown, Nayadoladeniya sold by Crown to Mr. LeMesurier (T. P. 158,942), Nayadoladeniya sold by Crown to R. S. Don Eddoris (T. P. 154,833), Nayadoladeniya sold by Crown to Mr. LeMesurier (T. P. 158,944), Nayadoladeniya belonging to Crown, the Gansabhawa road from Patakada to Opata, the village limit of Edandukita ; on the east by the Nayadola, Alpaladeniyaya belonging to Dahanayakage Don Andiris and others,



Scale of 16 Chains to an Inch.



Scale of 16 Chains to an Inch.

Situation : Alapaladeniya village in Palle pattu of Morowak korale.

Preliminary plan 9.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
7	Nayadolahena, &c.	438	3	0
8½	Nayadolamukalana	4	0	37
		<u>442</u>	<u>3</u>	<u>37</u>

Surveyor-General's Office,  
Colombo, November 6, 1900.Sheets O  $\frac{14}{5, 13}$ , O  $\frac{14}{6, 14}$  and O  $\frac{14}{22, 30}$ S. J. C. MORE,  
for Surveyor-General.

Lots excluded.

Situation : Alapaladeniya village in Palle pattu of Morowak korale.

Preliminary plan 9.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
28	Kattadikandadeniya	1	1	4
28a	Do.	0	0	10
28b	Do.	0	0	20
28c	Do.	0	0	37
28d	Do.	0	1	0
28e	Do.	0	0	18
29	Do.	0	2	25
T. P. 158,941	Do.	8	3	26
		<u>11</u>	<u>2</u>	<u>20</u>

Description of the Boundaries of the Block comprising lots 7 and 8½ in Preliminary Plan No. 9.

No.	Name of Land.	No.	Name of Land.
1	Footpath	18	Deniyawatta
2	Nayadoladeniya	19	Attn-ela
3	Nayadolakumburayaya	20	Haldoladeniyagodella
4	Do.	21	Kotapanwiladeniya
5	Nayadoladeniya	22	Haldolawatta
6	Do.	23	Kotapanwiladeniya
7	Nayadolakumburayaya	24	Do.
8	Do.	25	Do.
9	Do.	26	Do.
10	—	27	Do.
10½	—	28	Haldolawatta
11	Stream	29	Haldolapitakahalla
12	Alapaladeniyaya	30	Do.
13	Rukwalamuladeniya	31	Do.
13½	Medagadahena	32	Uggalpotamukalana
14	—	33	—
15	Alapaladeniyaya	34	Uggalpotamukalana
16	Pangirikoratuwawatta	35	—
17	—	36	—

Rukmalamuladeniya belonging to R. S. Don Ederis, Medagadahena sold by Crown to D. A. Jayawardena and others, Gimadutennawatta belonging to Siriwardana Don Abaran, Hiralugewatta belonging to D. Don Andiris, Alapaladeniyaya belonging to ditto, Pangirikoratuwawatta belonging to ditto, Alapaladeniyaya belonging to ditto, Balapuwegederawatta belonging to Madarasinge Dines and others, Deniyawatta belonging to D. Don Andiris and others, Alapaladeniyaya belonging to ditto; on the south by the Attn-ela, Haldoladeniyagodella belonging to Derangalaliyanage Wattuhami and others, Kotapanwiladeniya claimed by Rubasin Don Hendrick, Haldolawatta belonging to Crown, Kotapanwiladeniya claimed by Rubasin Don Hendrick, Kotapanwiladeniya sold by Crown to Rubasin Don Hendrick (T. P. 166,722), Kotapanwiladeniya claimed by ditto, Haldolawatta belonging to Crown, the village limit of Derangala, Haldolapitakella belonging to Derangalaliyanage Wattuhami and others, the village limit of Derangala; on the west by the village limit of Derangala, the village limit of Banagala.

NOTE.—The following lots lying within the above-named boundaries are excluded from this order, and their aggregate acreage, viz., 11 acres 2 roods and 20 perches, is not included in the acreage of 442 acres 3 roods and 37 perches given above:—

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
28	Kattadikandadeniya	1	1	4
28a	Do.	0	0	10
28b	Do.	0	0	20
28c	Do.	0	0	37
28d	Do.	0	1	0
28e	Do.	0	0	18
29	Do.	0	2	25
T. P. 158,941	Do.	8	3	26
		<u>11</u>	<u>2</u>	<u>20</u>


W. E. DAVIDSON,  
Special Officer.

Matara, May 17, 1901.

**Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"  
declaring the Lands to be Crown Property.**

In the matter of the lands commonly called and known as Yahalahena, situate in the village of Parapamulla in the Kandaboda pattuwa of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

**T**HE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 582 of December 21, 1900) and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Walter Edward Davidson, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 17th day of May, 1901, order and declare that



Situation : Parapamulla village in Kandaboda pattu.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
A	Yahalahena	0 3 2
B	Do.	0 3 3
D	Do.	5 2 18

Surveyor-General's Office,  
Colombo, February 8, 1900.

S. J. C. MORE,  
for Surveyor-General.

the said lands, commonly called and known as Yahalahena, situate in the village of Parapamulla in the Kandaboda pattuwa, in the Southern Province, and shown as lots A, B, and D in W. L. O. S. <sup>No. 53</sup> <sub>S. P.</sub> of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 7 acres and 23 perches, and bounded as follows : on the north by Ehalagahakoratuwa claimed by Kankanapanditige Punchi Baba and others, a portion of Yahalahena (lot C) claimed by Gunasekarakulappu Arachchige Don Salman, Pallehawatta *alias* Udaowitawatta claimed by Jatun Arachchige Davit and others, Maragahawatta belonging to Kankanapanditige Dowa and others, Yahalahena belonging to Crown ; on the east by the Yahalahenedola ; on the south by the Yahalahenedola, Polgahahena belonging to Crown ; on the west by Dolodeniya belonging to Vidana Patiranage Don Juwauhami and others—are the property of the Crown.


Matara, May 17, 1901.

W. E. DAVIDSON,  
Special Officer.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of lands commonly called and known as Kahagallahena, Kabalkosgahamulahena, and Godamaditthena, Kotawelagawamukalana or hena, Hinwerelle and Yakkudoddemukulana, Hinwerellamukalana, situate in the village of Illuggoda in the Galboda korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Edward Thomas Noyes, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 29th day of May, 1901, order and declare that the said lands, commonly called and known as Kahagallahena, Kabalkosgahamulahena, and Godamaditthena, Hinwerelle and Yakkudoddemukulana, Hinwerellamukalana, situate in the village of Illuggoda in the Galboda korale, in the Province of Sabaragamuwa and shown as lots 194, 195 in preliminary plan 112, lots 3,849, 3,850, 3,851 on preliminary plan 7,696, lot 4,970 on preliminary plan 7,958, lot 3,919 on preliminary plan 5,029, lot 3,871 on preliminary plan 7,700 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 126 acres 1 rood 34 perches, and bounded as follows :—



Situation : Illuggoda village in Tanipperu pattu of Galboda korale.

Lot.	Name of Land.	Extent.	
		A.	R., P.
112	Kahagallahena	3	1 8
194			
112	Do.	2	0 38
195	Kabalkosgahamullahena	3	1 2
7696			
3849	Do.	1	3 12
7696			
3850	Godamattitha	12	1 25
7696			
3851	Kottawellagawamukalana or hena	2	2 36
7958			
4970	Hinwerelle and Yakkudoddemukalana	49	3 0
5029			
3919	Hinwerellemukalana	23	3 33
7700			
5871			

Surveyor-General's Office,  
Colombo, August 12, 1899.

S. J. C. MORE,  
for Surveyor-General.

1. Kahagallahena (P. P.  $\frac{112}{194}$ ): on the north by the unsurveyed portion of Kahagallahena claimed by Kirahenaya; on the east by the unsurveyed portion of Kahagallahena claimed by Kirahenaya, Waulanahena claimed by Punchirala Vel-vidane; on the south by Gallanamullahena claimed by Hirala and others and a portion of Kahagalla, Wegallahena claimed by Punchirala; on the west by Kahagalla, Wegallahena claimed by Punchirala.

2. Kahagallahena (P. P.  $\frac{112}{195}$ ): on the north by the unsurveyed portion of Kahagallahena claimed by Dingiri Appu and a stream; on the east by land described on title plan 157,880 called Kahagallahena claimed by Punchirala; on the south by a portion of Gallassawatta claimed by Punchirala, a stream, and Gallanawatta claimed by Sirala and others; on the west by the unsurveyed portion of Kahagallahena claimed by Punchirala and others, and the unsurveyed portion of Kahagallahena claimed by Toti Etana and others and a rock.

3. Kabalkosgahamullahena and Godamadittihena (P. P.  $\frac{7,696}{3849, 3850, 3851}$ ): on the north by the reservation along the Maha-oya; on the east by the unsurveyed portion of Godamadittihena claimed by Alahakonge Kiri Menika and the unsurveyed portion of Godamadittihena claimed by Japahuge Dingiri Appu, Lewudeniye-hena claimed by Giragama Kumarihami, Amunagomagehena claimed by Kiri Menika, a footpath, Leudeniye-ela, and Asweddumakumbura (P. P.  $\frac{7,696}{M 389}$ ); on the south by a stream and Bodiyaampitiyehena claimed by Sanasuriarachchillage Punchihami and others and a Crown land; on the west by a slab rock called Dalukgollegala, Galaudahena claimed by Sanasuriarachchige Ranhami and another, Medaranagallehena claimed by Madanagedera Dingiri Menika and another, the unsurveyed portion of Kabalkosgahamullahena claimed by Kirindegedara Punchirala, unsurveyed portion of Godamadittihena claimed by Wijesinghage Dingiri Appu, unsurveyed portion of Godamadittihena claimed by Amunugomage Kiri Menika, Godamadittedeniye-kumbura claimed by Hungualle Baiya, Kotawelaowita and Kotawelagawaheena claimed by Wijesinghage Dingiri Appu, and Godamaditta-ela.

4. Kotawelagawamukalana or hena (P. P.  $\frac{7,958}{4,970}$ ): on the north by a stream and Godamaditta-ela; on the east by the unsurveyed portion of Kotawelagawahena claimed by Wijesinghage Dingiri Appu; on the south by Malligehena claimed by Kaluhami; on the south-west by Radagehena claimed by Ranahenaya; on the west by Kankanigehena claimed by Kandege Punchirala and a stream.

5. Hinwerelle and Yakkudoddemukalana (P. P.  $\frac{5,029}{3,919}$ ): on the north by Maha-oya; on the east by Maha-oya, Lansuwahena, Pussellagehena, and Bogahamullehena claimed by Dingirihami; on the south by Siyambalagahamullehena claimed by Dingirihami and others, lot 3,871 on preliminary plan 7,700 called Heenwerellemukalana claimed by the Crown; on the west by Migahamulletennehena claimed by Ukku Etana, Muttawehena claimed by Dingiri Appu, Crown land called Eraminiawakkattennehena claimed by Punchirala, a water-course, Dombakandehena claimed by Ranhami, Taranagollehena claimed by Ukku Etana, Yakkubodehena claimed by Punchirala, and the unsurveyed portion of the Crown land called Yakkubodemukalana.

6. Heenwerellemukalana (P. P.  $\frac{7,700}{3,871}$ ): on the north by lot 3,919 on preliminary plan 5,029 called Hinwerelle and Yakkudoddemukalana; on the east by Siyambalagahamullehena claimed by Bopege Dingirihami, Talapalatiyamullehena claimed by H. Kiribaiya and Baiya, and Kadawetichchadeniya claimed by Ranhami; on the south by lot 3,870 on preliminary plan 7,700 called Kiripalkada-atalageboraluwa, Kadawetichchadeniya and Kadawetichchapillewadeniya claimed by Ranhamy, and Walarambe-ela; on the west by Amunagawahena claimed by T. Dingiri Appu, Boraluwehena claimed by Kiri Menika, Boraluwehena claimed by Ukku and others, the unsurveyed portion of Heenwerellehena claimed by Punchirala, and the unsurveyed portion of Hinwerellemukalana claimed by Ukku Etana and the Crown—are the property of the Crown.


Kegalla Kachcheri,  
May 29, 1901.

E. T. NOYES,  
Assistant Government Agent.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"  
declaring the Lands to be Crown Property.

In the matter of the land commonly called or known as Godagankandamukalana, situate in the village of Dela in the Meda pattuwa of the Nawadun korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the First day of May, One thousand Nine hundred, that if no claim to the land commonly called or known as Godagankandamukalana, situate in the village of Dela in the Meda pattuwa of the Nawadun korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa, containing in extent 100 acres, and shown as lot 25½ in preliminary plan No. 24, as described in the annexed certified tracing therefrom, was made to the Government



Scale of 16 Chains to an Inch.

Situation : Dela village in Meda pattu of Nawadun korale.

Preliminary plan 24.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
25	Godagankandamukalana	130	0	0
25½	Do.	100	0	0
		230	0	0

Surveyor-General's Office,  
Colombo, February 22, 1900.

S. J. C. MORE,  
for Surveyor-General.

Agent of the Province of Sabaragamuwa within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown :

And whereas Wanigasekara Wanasinha Mudiyansele Hin Nilame, Wanigasekara Wanasinha Mudiyansele Madduma Banda, Wanigasekara Wanasinha Mudiyansele Dingiri Banda, Wanigasekara Wanasinha Mudiyansele Kuda Banda, all of Dela, and Wanigasekara Wanasinha Mudiyansele Puchi Banda of Ekneligoda made claim thereto, and whereas the said claimants have withdrawn their claim to the said land called Godagankandamukalana, I, Evan Maberly Durand Byrde, Government Agent of the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinance No. 1 of 1899, do hereby on this Fourth day of June, 1901, order and declare under section 4, sub-section (1), of the said Ordinances, that the said land called Godagankandamukalana, as more fully described herein below, is the property of the Crown.

EVAN M. BYRDE,  
Government Agent.

*Description of Land referred to.*

Land lot No. 25½ in preliminary plan No. 24 called Godagankandamukalana, situate in the village of Dela in the Meda pattuwa of the Nawadun korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa, containing in extent 100 acres, as described in the annexed plan ; and bounded on the north and north-east by Meegababena claimed by W. Mchottahami and others, Kudugababena claimed by W. W. Heen Nilame, Haldola, Elledolahenyaya claimed by W. W. Heen Nilame, Haldolahenyaya claimed by W. W. Heen Nilame, Kukuladola, Dedolahena claimed by W. W. Heen Nilame, Pusedola, Tiambaragulanehena claimed by W. W. Heen Nilame, Wewelsalawehena claimed by W. W. Heen Nilame, Pusedolahena claimed by W. W. Heen Nilame, Ganimahena claimed by W. W. Heen Nilame ; on the south by Indola, village boundary of Niwitigala, Nindagama claimed by Iddamaligoda Rambukpota Kumarihami ; and on the west by lot No. 25 in preliminary plan No. 24 called Godagankandemukalana belonging to W. W. M. Heen Nilame and others.


Order under Section 4, Sub-section (1), of " The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"  
admitting Land to be Private Property.

In the matter of the land commonly called or known as Godagankandamukalana, situate in the village of Dela in the Meda pattuwa of the Nawadun korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa, and of " The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

**W**HEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the First day of May, One thousand Nine hundred, that if no claim to the land commonly called or known as Godagankandamukalana, situate in the village of Dela in the Meda pattuwa of the Nawadun korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa, containing in extent 130 acres, and shown as lot 25 in preliminary plan No. 24, as described in the annexed certified tracing therefrom, was made to the Government Agent of the Province of Sabaragamuwa within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown :

And whereas Wanigasekara Wanasinha Mudiyansele Heen Nilame, Wanigasekara Wanasinha Mudiyansele Madduma Banda, Wanigasekara Wanasinha Mudiyansele Dingiri Banda, Wanigasekara Wanasinha Mudiyansele Kuda Banda, all of Dela, and Wanigasekara Wanasinha Mudiyansele Puchi

Banda of Ekneligoda made claim thereto, and I, Evan Maberly Durand Byrde, Government Agent of the Province of Sabaragamuwa made due inquiry into such claim; I, with the consent of His Excellency the



Scale of 16 Chains to an Inch.

Situation : Dela village in Meda pattu of Nawadun korale.  
Preliminary plan 24.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
25	Godagankandamukalana	130	0	0
25½	Do.	100	0	0
		230	0	0

Surveyor-General's Office,  
Colombo, February 22, 1900.

S. J. C. MORE,  
for Surveyor-General.

Governor, do hereby admit the claim of the said claimants to Godagankandamukalana, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

EVAN M. BYRDE,  
Government Agent.


*Description of Land referred to.*

Land lot No. 25 in preliminary plan No. 24 called Godagankandamukalana, situate in the village of Dela in the Meda pattuwa of the Nawadun korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa, containing in extent 130 acres as described in the annexed plan; and bounded on the north by Kadadehielahena claimed by W. W. Heen Nilame; on the east by Kospewattahena claimed by W. W. Heen Nilame, lot 25½ in preliminary plan No. 24 called Godagankandamukalana belonging to Crown; on the south by village boundary of Niwitigala, Nindagama claimed by Iddamalgoda Rambukpota Kumarihamy; and on the west by a path, Ketawategehena claimed by W. W. Heen Nilame, Bolathukandehena claimed by W. Mohottihami and others, Nagadola and Nuggedolahena claimed by W. Mohottihami and others.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of lands commonly called and known as Havennadeniyamukalana, Diddeniyamukalana, and Kandedeniyamukalana, situate in the village of Udakarandupone in the Kinigoda korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Edward Thomas Noyes, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa,





Situation : Udakarandupone village in Deyaladahamuna pattu of Kinigoda korale.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
113	Havennadeniyamukalana	5	0	7
148	Diddeniyamukalana	9	3	35
149	Do.	1	3	23
166	Kandedeniyamukalana	4	0	0
166½	Do.	18	0	15

Surveyor-General's Office,  
Colombo, September 25, 1900.

S. J. C. MORE,  
for Surveyor-General.

under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 4th day of June, 1901, order and declare that the said lands, commonly called and known as Havennadeniyamukalana, Diddeniyamukalana, and Kandedeniyamukalana, situate in the village of Udakarandupone in the Kinigoda korale, in the Province of Sabaragamuwa, and shown as lots 113, 148, 149, 166, 166½ in preliminary plan No. 8,083 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent about 39 acres, and bounded as follows :—

1. Havennadeniyamukalana ( $\frac{P. P. 8,083}{113}$ ) : on the north by a portion of Iriyagawamadittehena ( $\frac{P. P. 8,083}{94\frac{1}{2}}$ ) claimed by the Crown, Havennadeniyahena ( $\frac{P. P. 8,083}{98}$ ) claimed by R. A. Punchirala and Appuhamy; on the east by Havennadeniya ( $\frac{P. P. 8,083}{98}$ ) claimed by R. A. Punchirala and Appuhami; on the south by Diddeniyahenakumbura ( $\frac{P. P. 8,083}{147}$ ), ( $\frac{P. P. 8,083}{146}$ ) claimed by K. Appu and another, and Diddeniyahena ( $\frac{P. P. 8,083}{145}$ ) claimed by W. Appuhami, Vel-vidane; on the west by Hapugahamuladeniyahena ( $\frac{P. P. 8,083}{112\frac{1}{2}}$ ) claimed by the Crown and a portion of Iriyagawamadittahena ( $\frac{P. P. 8,083}{84\frac{1}{2}}$ ) claimed by the Crown.

2. Diddeniyamukalana, Kandedeniyamukalana ( $\frac{P. P. 8,083}{148, 149, 166, 166\frac{1}{2}}$ ) : on the north by Havennadeniya ( $\frac{P. P. 8,083}{98}$ ) claimed by R. A. Punchirala and another, Galudahena ( $\frac{P. P. 8,083}{114\frac{1}{2}}$ ) claimed by the Crown, Galudahena ( $\frac{P. P. 8,083}{114}$ ) claimed by K. Appu and another, land described on T. P. 152,695 called Udagam-medawattahena claimed by Kaluachchillage Kusalhami; on the east by Galkadullahena ( $\frac{P. P. 8,083}{151}$ ) claimed by K. Appu and two others, Galkadullahena ( $\frac{P. P. 8,083}{153}$ ) claimed by R. A. Punchirala and Appuhami, Kalamaduwahena ( $\frac{P. P. 8,083}{167\frac{1}{2}}$ ) claimed by the Crown, the land described in T. P. 172,207 called Kandedeniyahena claimed by Ranasinachchillage Pinhami, and Kandedeniyahena ( $\frac{P. P. 8,083}{168}$ ) claimed by K. Appu and six others; on the south by Manawahena claimed by P. Hatana, Narangahamukalana claimed by the Crown, he pattuboundary of Egodapota pattuwa, Narannettehena ( $\frac{P. P. 8,083}{165}$ ) claimed by W. Appuhami, Vel-vidane, Narannettehena ( $\frac{P. P. 8,083}{165\frac{1}{2}}$ ) claimed by W. Chandanahami, Narannettehena ( $\frac{P. P. 8,083}{165}$ ) claimed by W. Appuhami, Vel-vidane; on the west by Ganimahena claimed by Punchi Banda, the pattu boundary of Egodapota pattuwa, Diddeniyahenakumbura ( $\frac{P. P. 8,083}{147}$ ) claimed by K. Appu and another, Diddeniyahena ( $\frac{P. P. 8,083}{147\frac{1}{2}}$ ) claimed by the Crown—are the property of the Crown.

Kegalla Kachcheri,  
June 4, 1901.

E. T. NOYES,  
Assistant Government Agent.


#### Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of lands commonly called or known as Dumhena, Yaddewattahena, Narangahamulahena, Weweldeniya, situate in the village of Pallearandupone in the Kinigoda korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Edward Thomas Noyes, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinance, do hereby on this 4th

day of June, 1901, order and declare that the said lands, commonly called and known as Dumhena, Yaddeliwattahena, Narangahamulahena, Weweldeniya, situate in the village of Pallekaranupone in the Kingoda korale, in the Province of Sabaragamuwa, and shown as lots 1,247, 1,248, U 64, V 64, W 64, Y 64 in preliminary plan No. 487 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 32 acres 2 roods and 20 perches, and bounded as follows :—

1. Dumhena, Yaddeliwattahena, Narangahamulahena, Weweldeniya (P. P. 487 / 1,247, 1,248, U 64, V 64, W 67): on the north by Wattalangahena claimed by N. Kirisaduwa and others, Kabatagahagawahena claimed by R. Pedige Wattuwa and others; on the east by Verulugahamadahena claimed by D. Kiriya and others, Millagahawalagawahena



Situation : Pallekaranupone village in Dejaladahamuna pattu of Kinigoda korale.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
1247	Dumhena	5 2 25
1248	Yaddeliwattahena	13 2 39
U 64	Narangahamulahena	11 3 34
V 64	Do.	0 3 31
W 64	Weweldeniya	0 0 7
Y 64	Do.	0 1 4

Surveyor-General's Office,  
Colombo, September 21, 1900.

S. J. C. MORE,  
for Surveyor-General.

walagawahena claimed by M. Mohota and others, Kandepussahena claimed by Marasinghapedige Wattuwa and others, Kandepussahena claimed by Nuwarapaksapedige Kirisaduwa and others, land described on title plan 50,064 called Karandupone estate claimed by Mr. R. L. M. Brown and others; on the south by Weweldeniyakumbura, claimed by M. Ukkuhami and others, and Kandewela; on the west by Galenawalagawahena claimed by A. P. Menika, Galenawalagawahena claimed by W. Appuhami, Muttettuwahena claimed by R. Kiraduraya, Muttettuwahena and Moragahawalagawahena claimed by W. Appuhami; Moragahawalagawahena claimed by W. Panchirala, Kongahamulahena claimed by W. M. Kiri Banda and others, Amunagawahena claimed by W. Panchirala, Wattalangahena claimed by N. Menika and others.

2. Weweldeniya (P. P. 487 / Y 64): on the north by land described on title plan 50,064 called Karandupone estate claimed by Mr. R. L. M. Brown and others; on the east and south by Weweldeniya claimed by W. Appuhami; west by Weweldeniyakumbura claimed by M. Ukkuhami and others—are the property of the Crown.


Kegalla Kachcheri,  
June 4, 1901.

E. T. NOYES,  
Assistant Government Agent.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Lands to be Crown Property.

In the matter of the lands commonly called and known as Elipallehena *alias* Ellapallehena, Pusweldaranahena, and Dolamullekandemukalana, situate in the village of Eramudugoda in the Weligam korale of the Matura District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 581 of December 21, 1900), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Walter Edward Davidson, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 17th day of May,



Situation: Eramudugoda village in Weligam korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
11327 ...	Ellapallehena and Usweldaranahena	22 1 0
11333 ...	Dolemullekandemukalana	154 1 0

Surveyor-General's Office,  
Colombo, October 24, 1900.

S. J. C. MORE,  
for Surveyor-General.

1901, order and declare that the said lands, commonly called and known as Elipallehena *alias* Ellapallehena, Pusweldaranahena, and Dolamullekandemukalana, situate in the village of Eramudugoda in the Weligam korale, in the Southern Province, and shown as lots 11,327 and 11,333 in preliminary plan 5,223 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 176 acres and 2 roods, and bounded as follows: on the north by Lenamamukalana belonging

to Crown; on the east by Ganhelamukalana belonging to Crown, Moragahakanattehena belonging to Crown; on the south by the Elipalledola *alias* Ellapoladola; on the west by Doleliyadda ( $\frac{5,222}{R\ 578}$ ) belonging to H. Babanisa, Wattagawadeniyeatmaga ( $\frac{5,222}{S\ 578}$ ) claimed by K. Tepanisa, the Halgahadola, Minuwanwiladeniya, and Wattagawadeniya ( $\frac{5,222}{F\ 579}$ ) claimed by Kankanige Anda and others, Minuwanwiladeniyeatmaga sold by Crown to Kankanige Telenisa, Minuwanwiladeniya ( $\frac{5,222}{F\ 579}$ ) claimed by Kankanige Anda and others, Minuwanwiladeniyawatta ( $\frac{5,222}{Z\ 578}$ ) belonging to Kankanige Telenisa and others, Minuwanwiladeniya ( $\frac{5,222}{F\ 579}$ ) claimed by Kankanige Anda and others, Egodahawatta claimed by Kankanige Batanisa and others, the Halgahadola, Kirindedeniya ( $\frac{5,222}{H\ 579}$ ) sold by Crown to Kankanige Telenisa and others, Mahawatta ( $\frac{5,222}{G\ 579\ \&\ P\ 579}$ ) belonging to Hewakottege Sonna and others, Galagawawatta ( $\frac{5,222}{N\ 579}$ ) belonging to Kankanige Juwa and others, Puwakgasmulledeniya, Wettakeyiyagahaliyadda, and Pallewiladeniya ( $\frac{5,222}{R\ 579}$ ) belonging to Hewakottege Sonna and others, Egodawatta ( $\frac{5,222}{L\ 579\ \&\ M\ 579}$ ) belonging to Kankanige Babane and others, Tiniyatennewatta ( $\frac{5,222}{O\ 579\ \&\ Q\ 579}$ ) belonging to Hewage Dinesa and others, the footpath from Ehalape to Dolamulla, Alupattalakele, Galwalakele, and Tiniyatennekele ( $\frac{5,222}{11,319}$ ) belonging to Crown, Tiniyatenne Ihaladeniya ( $\frac{5,222}{11,320}$ ) sold by Crown to Kankanige Rakina, the Weliketiyedola, Mahahenekele belonging to Crown—are the property of the Crown.

Matara, May 17, 1901.

W. E. DAVIDSON,  
Special Officer.

**Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900.**


In the matter of land commonly called and known as Metiyaganemukalana and Kalahugahaudahena, situate in the village of Metiyagane in the Beligal korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Edward Thomas Noyes, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this Twenty-fifth day of May, 1901, order and declare that the said land, commonly called and known as Metiyaganemukalana and Kalahugahaudahena, situate in the village of Metiyagane in the Beligal korale, in the Province of Sabaragamuwa, and shown as lot 470 $\frac{1}{2}$  in preliminary plan 237 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 43 acres, and bounded as follows: on the north by Karapennahoranemukalana, Udahahena, Gabadakandamukalana, and Metiyaganemukalana ( $\frac{P. P. 237}{470}$ ) claimed by the Crown, village boundary of Metiyagane village, Galaudahena claimed by Horatalpedige Kiriduraya and others, Kalugala trigonometrical station, Galagawahena claimed by Ranhotipédige Surangani and others; on the east by Narangahamullehena claimed by Horatalpedige Kiriduraya and others, the village boundary of Kalugalla village, Narangahamullehena claimed by Ranhotipédige Surangani and others, Dalahugahamadahena claimed by Horatalpedige Kiriduraya and others; on the south by Ambalamagawahena claimed by Jalatpedige Unga and others, Ambalamagawahena claimed by Meragalpedige Lapaya and others; on the west by the Holuwamullehena claimed by Meragalpedige Lapaya and others, Panwattahena claimed by Nuwarapassapedige Wattuwa and others, a water-course, Makkarahena claimed by Jalatpedige Kalla Duraya and others, land described on title plan 160,019 called Imbulamullehena ( $\frac{P. P. 237}{G\ 36}$ ) claimed by Nuwarapassapedige Kira and others, Makkarahena claimed by Horatalpedige Kiriduraya and others, Amarumiyahena claimed by Medagoda Nekatige Siriya—is the property of the Crown.

Kegalla Kachcheri,  
May 25, 1901.

E. T. NOYES,  
Assistant Government Agent.

[For Tracing see page 1309.]



Lot 470 $\frac{1}{2}$  called Metiyaganemukalana and Kalahugahandahena, in extent 43a. Or. Or. situated in Metiyagane village in Otara pattu of Beligal korale.

Surveyor-General's Office,  
Colombo, October 30, 1899.

S. J. C. MORE,  
for Surveyor-General.